

Ceylon Government Gazette

Published by Authority.

No. 5,912—FRIDAY, MARCH 20, 1903.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	750
Western Province	693	Land Resumption Notices	—
Central Province	705	Notices under Ordinance No. 1 of 1897	759 & Suppl.
Northern Province	—	Abstracts of Season Reports	755
Southern Province	706	Notices under "The Forest Ordinance"	—
Eastern Province	719	Sales of Arrack, Opium, and Toll Rents	758
North-Western Province	—	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	720	Sales of Salt and Timber	749
Province of Uva	723	Notifications of Close Season, Infected Areas, &c.	748
Province of Sabaragamuwa	732	Specifications under "The Irrigation Ordinance"	736

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,499, w. P.

Colonial Secretary's Office,
Colombo, March 6, 1903.

ON Tuesday, April 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,585. Situation—Udugaha pattu, Siyane korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre Rs.
				A.	R. P.	
12800	Kitulgollelanda	Crown	Chena land	1	2 0	30
12801	Do.	do.	(Encroached upon by K. Suwaris Appu) cocconut plants 2 years old	0	2 18	30
12802	Hikgahalanda	do.	(Encroached upon by Mohotti-appu and Bempy)	0	3 9	30

Preliminary plan 11,298. Situation—Udugaha pattu, Siyane korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre Rs.
				A.	R. P.	
11628	Kahatagahalanda	Crown	Jungle	1	1 3	30
11629	Do.	K. Siman Appu and Appu Sinno	Jungle and 4 cocconut trees	1	0 0	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 8,898. Situation—Gangaboda pattu, Siyane korale. Village—Indola.						
M 512	Nugagahalanda	G. Karanis Appu and G. Swaris Appu	Cocoanut trees 15 years old	0	2 32	40
N 512	Do.	do.	do.	3	3 30	40
Preliminary plan 11,346. Situation—Gangaboda pattu, Siyane korale. Village—Kannimahara.						
A 815	Kurunduwatta	Isbu Lebbe	Forest	1	2 36	80
B 815	Do.	do.	Chena	0	0 20	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,499, W. P.

වෂ 1903 ක්වු මාර්තු මස 6 වෙනි දින කොළඹ
ඊකසෙනකාරිස් උත්තරයේ කන්තෝරුවේදී.

බස්නාහර දිසාවේ වංශ විභාගි ආණ්ඩුවේ ඒජන්ත උත්තරයේ පිහිටි පහත සඳහන් වෛත ආණ්ඩුව
සත්කක ඉඩම් ආණ්ඩුවේ නිකෝගවල ප්‍රකාරයට වෂ 1903 ක්වු අප්‍රේල් මස 21 වෙනි දින වූ අගනරුව. ද
අල් 120 කොළඹ කවිවරියේදී වෙන්දේසි කර විකුණුවේ නොහොත් නිවැරදි කර දෙන්නට අයදෙන්නා ඇත.
සිතියම 11,585. පිහිටීම සියනූකෝරලේ උඩගහ පත්තුව. ගම—වෝපාගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහත. ගහන.		උ.
				අ. රු. ප.	රු.	
12800	කිතුල්ගොල්ලේලත්ද	ආණ්ඩුව	ගේන	1	2 0	30
12801	එම	එම	සා සුවාරිස් අප්පු පිහිටි වැඩිපුර අල්ලාගත් ඉඩම අ. 25 වසස් පොල්	0	2 18	30
12802	සත්ගහලත්ද	එම	එම මොහොවිවි අප්පු	0	3 9	30
සිතියම 11,298.						
11628	කකවගහලත්ද	ආණ්ඩුව	කැලේ	1	1 3	30
11629	එම	ක සිමන් අප්පු සහ කෙසෙස්	කැලේ සහ 4 අවුරුදු වසස් පොල්	1	0 0	30
සිතියම 8,898. පිහිටීම සියනූකෝරලේ ගහබොඩපත්තුව. ගම—ඉන්දෙල.						
M512	හුගහලත්ද	ග කරනිස් අප්පු සහ කෙසෙස්	15 අවුරුදු වසස් පොල්	0	2 32	40
N 512	එම	එම	එම	3	3 30	40
සිතියම 11,346. ගම—කන්තිමහර.						
A 815	කුරුඳුවත්ත	ඉසුබුලම්මේ	මුකලාන	1	2 36	80
B 815	එම	එම	ගේන	0	0 20	80

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේච්ඡර්ජන උත්තරයේ ගෙවද, පිහිටීමේ කොන්දේසි
ගැණ බස්නාහර දිසාවේ වංශ විභාගි ආණ්ඩුවේ ඒජන්ත උත්තරයේ ගෙවද දැනගන්නට පුළුවන.

ගරුභර උතුමානත්තමයේ ආඥාවලස,
එවරුති ඉම් කරන්,
මහසෙනකාරිස් මමස.

No. 1,500, W. P.

Colonial Secretary's Office,
Colombo, March 6, 1903.

ON Friday, April 17, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will
put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 11,188. Situation—Gangaboda pattu, Siyane korale east. Village—Pallegama.						
11141	Timbirigahalandawela	Kolombage Karolissa	(Encroachment)	1	2 10	30
11142	Do.	Don Peris de Silva Welaratne	Cocoanut plants 6 years old	0	2 36	40
11143	Do.	Kolombage Bandia	Cocoanut plants 8 years old	1	0 32	30
11144	Timbirigahalanda	N. Koronissa	do.	0	3 32	30
Village—Pepiliyawala.						
11145	Timbirigahalandawatta	Kolombage Henda	Cocoanut plants 18 years old	2	2 25	30
11146	Kolomellagahadeniya	Crown	Deniya	0	0 18	20
11147	Millagahalanda	Milla Marikar	Cocoanut plants 5 years old	1	2 14	30
11148	Do.	Udakandage Babbuwa	Cocoanut plants 6 years to 12 years old	0	1 30	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 11,297. Situation—Udugaha pattu, Siyane korale. Village—Kamburagalla.						
Y 813	Nagahalanda or Pelen- gahawatta	L. Bastian Naide	Cocoanut plants 2 years old	0	1 10	30
Z 813	Do.	do.	Cocoanut trees 20 years old	1	0 26	40
A 814	Pelengahawattedeniya	do.	Paddy field	0	0 25	25
Preliminary plan 11,300. Situation—Udugaha pattu, Siyane korale. Village—Hakwadduna.						
11637	Maragahawatta <i>alias</i> Kahatagahawatta	Don Amaris, Police Vidane	Cocoanut plants 4 years old	0	1 5	30
11638	Maragahalanda <i>alias</i> Bogahawitawatta	A. Sanchi Appu	Cocoanut plants 8 to 25 years old	0	3 16	50
11639	Maragahalanda	S. Geronissa and Seenchiya	Cocoanut plants 20 years old	0	2 2	50
11640	Maragahalandeowita	W. Appucutty Appuhami	Owita and field	0	2 0	20
11641	Maragahalanda	do.	Cocoanut trees 25 years old	0	0 20	50
Preliminary plan 11,203. Situation—Gangaboda pattu, Siyane korale. Village—Pelpita.						
N 809	Ginigasanedeniya or Alu- bogahakumbura	W. Bempi Appu	Paddy field	2	0 21	30
O 809	Do.	W. Arnolis and Deonis	do.	2	0 15	30
P 809	Do.	M. Don Tepanis, Police Vidane	Deniya	3	3 14	30
11190	Galpottchenawatta	W. Lewis Appu	Cocoanut plants 10 years old	0	2 35	30
11191	Ginigasanedeniyawatta	Crown	(Encroachment) 2 cocoanut plants	0	0 35	20
Preliminary plan 11,299. Situation—Udugaha pattu, Siyane korale. Village—Dummunegedara.						
11630	Millakanda or Galaboda- watta	S. Don William Appu	Cocoanut trees 20 years old	1	3 26	40
11631	Do.	S. Herat Appu	Cocoanut trees 8 years old	0	1 20	30
11632	Do.	S. Geelis	Cocoanut trees 25 years old	1	0 34	50
11633	Do.	S. Don Carolis	Heavy jungle	0	3 18	40
11634	Millakanda	Crown	do.	2	2 23	40
11635	Millakanda or Galaboda- watta	S. Don Carolis	Cocoanut plants 10 years old	0	3 5	30
11636	Millakanda or Polgaha- agarewatta	The heirs of D. C. P. Dias Bandaranayake, Muda- liyar	Cocoanut plants 30 years old	0	0 38	50
Preliminary plan 11,202. Situation—Gangaboda pattu, Siyane korale. Village—Meddegama.						
11188	Katupitiyalanda	Crown	Chena and jungle	5	1 0	30
11189	Do.	Kalutantrige Allis Perera	Cocoanut plants 4 years old	1	3 4	40
Preliminary plan 11,201. Situation—Gangaboda pattu, Siyane korale. Village—Meddegama.						
11187	Nagahadeniyapillawelanda	Crown	Jungle	1	2 37	50
M 809	Nagahadeniyawatta	Gabriel Perera Appuhami	Garden	0	0 14	50
Preliminary plan 11,193. Situation—Udugaha pattu, Siyane korale east. Village—Matalana.						
11138	Yakkadawalawatta	S. Juwanis Appu	Cocoanut plants 3 years old	0	3 24	30
Preliminary plan 11,458. Situation—Gangaboda pattu, Siyane korale east. Village—Parangoda.						
12240	Helendawatta	Uggalage Suti Appu	Cocoanut plants 8 years old	1	3 22	20
12241	Do.	Edirisinghege Harmanis Appu	Cocoanut plants 7 years old	2	1 38	20
Preliminary plan 11,065. Situation—Udugaha pattu, Siyane korale. Village—Yatawaka.						
10548	Kahatagahalanda	Maputuradage Unga	Cocoanut plants 5 years old	2	1 12	35
10549	Do.	Crown	One jak and 1 arecanut tree 15 years old	0	2 6	30
10550	Do.	do.	Four jak trees 5 years old	1	0 27	30
10551	Kinagahatennalanda	do.	Jungle	3	0 28	30
Preliminary plan 11,286. Situation—Gangaboda pattu, Siyane korale. Village—Pelpita.						
11610	Unapanduredeniya <i>alias</i> Wewedeniya	W. Amaris Appu	Deniya	0	2 14	20
11611	Do.	do.	Paddy field	1	0 36	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,500, W. P.

වෂ් 1903 ක්වු මාර්තු මස 6 වෙනි දින කොළඹ මහජනකාරීත්වයේ කන්තෝරුවේදී.

සභාකීර්තිකාවේ වංශ විවිධ ආණ්ඩුවේ ඵ්ජන්තරුන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1903 ක්වු අප්‍රේල් මස 17 වෙනි දිනවු සිකුරුදා දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු වන තොරතුරු නිවැරදි කර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 11,188. පිහිටීම ගඟවට්ටන්තුව, සිතාකෝරලේ. ගම—පල්ලේගම. පවත්ගන්නා ලෙස. ගඟ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීරන්නා.	අත්දම.	අ. රු. ප.	රු.
11141	නිතිරිගහලන්දවෙල	කොළඹගේ කරෝලිසා	—	1 2 10	30
11142	එම	දෙත් ජීරිස් ද සිල්වා	අවුරුදු 6 වසේ පොල් ගස්	0 2 36	40
11143	එම	කොළඹගේ බන්ඩිතා	අවුරුදු 8 වසේ පොල් ගස්	1 0 32	30
11144	නිතිරිගහලන්ද	න කරෝලිසා	එම	0 3 32	30
11145	නිතිරිගහලන්දවත්ත	ගම—පැපිලියාවල. කොළඹගේ හෙත්ද	අවුරුදු 18 වසේ පොල් ගස්	2 2 25	30
11146	කොබෝමැල්ලගඟ දෙකිය	ආණ්ඩුව	දෙකිය	0 0 18	20
11147	මිල්ලගහලන්ද	මිල්ලමරික්කාර්	අවුරුදු 5 වසේ පොල්	1 2 14	30
11148	එම	උඩකන්දගේ බණ්ඩුවා	අවුරුදු 6 හිට 12 වසේ පොල්	0 1 30	30

සිතියම 11,297. පිහිටීම උඩුගඟපත්තුව, සිතාකෝරලය. ගම—කුමුරුගල්ල.

Y 813	ගාගහලන්ද නොහොත් පෙලෙන්ගඟවත්ත	ල බස්තියන් තයිදේ	අවුරුදු 2 වසේ පොල් පැල	0 1 10	30
Z 813	එම	එම	අවුරුදු 20 වසේ පොල් ගස්	1 0 26	40
A 814	පෙලෙන්ගඟවත්තේ දෙකිය	එම	කුමුර	0 0 25	25
11637	මරගහවත්ත නොහොත් කඟවගඟවත්ත	දෙත් අමාරිස් පොලිස් මුලා දුකියා	අවුරුදු 4 වසේ පොල්	0 1 5	30
11638	මරගහලන්ද නොහොත් බෝගඟඹවිට්ටන්ත	අ සාන්විඅජපු	අවුරුදු 8 හිට 25 වසේ පොල්	0 3 16	50
11639	මරගහලන්ද	ස හිරෝනියා සහ සිත් මියා	අවුරුදු 20 වසේ පොල්	0 2 2	50
11640	මරගහලන්දඹවිට්ට	ව අජපුකුච්චි අජපුතාමි	ඹවිට්ට සහ කුමුර	0 2 0	20
11641	මරගහලන්ද	එම	අවුරුදු 25 වසේ පොල්	0 0 20	50

සිතියම 11,203. පිහිටීම ගඟවට්ටන්තුව, සිතාකෝරලේ. ගම—පල්ලේගම.

N 809	හිනිස්සකනදෙකිය නොහොත් අඵබෝගඟ කුමුර	ව බෙම්පිඅජපු	කුමුර	2 0 21	30
O 809	එම	ව අර්තෝලිස් සහ දියෝනිස්	එම	2 0 15	30
P 809	එම	ම දෙත් හෙපානිස් පොලිස් මුලාදුකියා	දෙකිය	3 3 14	30
11190	ගල්පොත්තේගේගඟ වත්ත	ව පුච්චිඅජපු	අවුරුදු 10 වසේ පොල් ගස්	0 2 35	30
11191	හිනිස්සකනදෙකියවත්ත	ආණ්ඩුව	අල්ලානියෙන ඉඩම, පොල්ගස් 2	0 0 35	20

සිතියම 11,299. පිහිටීම උඩුගඟපත්තුව, සිතාකෝරලය.

11630	මිල්ලගහලන්ද නොහොත් ගලබොඩවත්ත	ස දෙත් විලියම් අජපුතාමි	අවුරුදු 20 වසේ පොල්	1 3 26	40
11631	එම	ස හේරට් අජපුතාමි	අවුරුදු 8 වසේ පොල්	0 1 20	30
11632	එම	ස හ ජීලිස්	අවුරුදු 25 වසේ පොල්	1 0 34	50
11633	එම	ස දෙත් කරෝලිස්	කැලේ	0 3 19	40
11634	මිල්ලගහලන්ද	ආණ්ඩුව	එම	2 2 23	40
11635	මිල්ලගහලන්ද නොහොත් ගලබොඩවත්ත	ස දෙත් කරෝලිස්	අවුරුදු 10 වසේ පොල්	0 3 5	30
11636	මිල්ලගහලන්ද නොහොත් පොල්ගඟඅගරේ වත්ත	බසේ බන්ඩාරතාගඟ මුදි තාන්සතුලාමිත්තේ උරුමකරුගේ	අවුරුදු 30 වසේ පොල්	0 0 38	50
11188	සිතියම 11,202. පිහිටීම ගඟවට්ටන්තුව, සිතාකෝරලය. ගම—වැද්දේගම.	ආණ්ඩුව	කැලේ	5 1 0	30
11189	එම	ක අල්ලිස් පෙරු	අවුරුදු 4 වසේ පොල් පැල	1 3 4	40

නො.	ඉඩම් නම.	අයිතිකරු කිසිදු නම.	අක්‍රම.	පවත්ගත්කම	
				අ. රු. ප.	රු.
		සිතියම 11,201.			
11187	කාගතදෙනියපිල්ලාව	ආණ්ඩුව	කැලේ	1 2 37	50
M809	කාගතදෙනියපිල්ලාව	ගම්පොළ ප්‍රධානස්ථානය	වගාව	0 0 14	50
11158	සිතියම 11,193. සකවමලවත්ත	පිහිටීම උඩුගහපත්තුව, සිතියමකාරලය.	ගම්—වගාව.	0 3 24	30
12240	සිතියම 11,458. ගෞරවදායක	පිහිටීම ගඟබඩපත්තුව, සිතියමකාරලය.	ගම්—පරත්ගොඩ.	1 3 22	20
12241	එම	උසුම්පත්තුව	අවුරුදු 8 වසර පොල්	2 1 38	20
10548	සිතියම 11,065. සකවමලවත්ත	පිහිටීම උඩුගහපත්තුව, සිතියමකාරලය.	ගම්—වගාව.	2 1 12	35
10549	එම	ම උත්තා	අවුරුදු 5 වසර පොල්	0 2 6	30
10550	එම	ආණ්ඩුව	අවුරුදු 15 වසර කොස්	1 0 27	0
10551	කිකගහකුරුන්ද	එම	කැලේ	3 0 28	30
11610	සිතියම 11,286. උපපදාර්ථදෙනිය කො	පිහිටීම ගඟබඩපත්තුව, සිතියමකාරලය.	ගම්—පැල්පිට.	0 2 14	20
11611	ගොස් වැවදෙනිය	ව ප්‍රොටිස්අප්පු	දෙනිය	1 0 36	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වචාර්යවරුන්ගේ උපදෙස්වලට අනුව විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිනට වංශාධිකාරී ආණ්ඩුවේ ඒජන්ත උත්තාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවගත්තේගේ ආඥාවලට,
එවරුම් ඉම් කරන්,
මහසෙනෙවරුන් වමරු.

No. 1,501, W. P.

Colonial Secretary's Office,
Colombo, March 7, 1903.

ON Monday, April 27, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 11,660. Village—Gamagoda						
13244	Ambatotuwekele	Crown	High jungle	13	0 29	20
13245	Do.	do.	Reserved for road	0	0 16	—
13245½	Do.	do.	Owita	0	0 18	10
13246	Do.	do.	Reserved for road	0	1 16	—
13246½	Do.	do.	Owita	0	1 10	10
Situated in the Kalutarabadda of the Kalutara totamune.						
Preliminary plan 6,833. Village—Kalugoda.						
593	Medawala	Mututantirige Charles Richard	Paddy field	1	0 19	80
594	Do.	Fernando of Horetuduwa	do.	6	0 19	80
595	Do.	do.	do.	2	3 24	80
598	Do.	do.	do.	3	2 9	80
600	Do	Siriniwasa Unnanse	do.	0	2 9	80
601	Do	Mutantirige Charles Richard	do.	2	3 2	80
602	Do	Fernando of Horetuduwa	do.	1	2 0	80
603	Do	do.	do.	2	0 7	80
604	Do	do.	do.	0	2 15	80
607	Magurumullekumbura	Liyanage Punchi Sinno Appuhami	do.	1	3 11	80
608	Medawilaowita	Heirs of Seneris Senaratna	Owita	0	0 35	20
Situated in the Waskaduwabadda of the Kalutara totamune.						
Preliminary plan 11,448. Village—Migahatenna.						
12189	Tunhaulhena	Crown	Jungle	0	0 18	250
12190	Do	do.	do.	1	0 30	250
12191	Do	do.	do.	1	1 14	250
12192	Do	do.	do.	0	0 29	250
Preliminary plan 11,561. Village—Migahatenna.						
12670	Boraluketiyegodella alias Mavottehena	Crown	Patana	1	0 24	—
12671	Alawattegodagodella	do.	Forest	2	0 20	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
12342	Molahena	Preliminary plan 11,483. Village—Migahatenna.	Patana	0 3 11	500
12343	Do	Crown	do.	0 3 10	500
12344	Do	do.	do.	0 3 14	500
12345	Do	do.	Reserved for a road	0 0 20	—
12346	Do	do.	Jungle	1 0 3	1,000
12347	Do	do.	Patana	0 3 14	1,000
12348	Do	do.	do.	0 3 18	1,000

Situated in the Maha pattu south of the Pasdun korale east.

Lots 12,189, 12,190, 12,191, 12,192, 12,342, 12,343, 12,344, 12,346, 12,347, and 12,348 contain plumbago. They are for sale at the upset prices quoted with mining rights.

Lot 12,670 is said to contain plumbago. It is for sale at Rs. 10 per acre without mining rights, or at Rs. 100 per acre with mining rights.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,501, W. P.

විෂි 1903 ක්‍රි. ව. 7 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමාගේ කමන්ඩර්වරයාගේ දේශන.

කරුණාකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාලයකින් මිසිස් මෙහි පහත සඳහන් වෛන ආණ්ඩුව සහිතක
ඉඩම් ආණ්ඩුව නිකුත්වන ප්‍රකාරයට විෂි 1903 ක්‍රි. ව. 27 (විසිහත්) වෙනි දින ක්‍රි. ව. 12
වන සඳහන් සම්මතයට අනුකූලව වෙනදේශනා වලට අනුකූලව ගෙදෙනා වැනි.

සිතියම 11,660. ගම්—නවගොඩ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්ත.	අන්දම.	අ. රු. ප.	රු.
13244	අභියෝග ප්‍රවේශය	රජයට	උඩුම	13 0 29	20
13245	එම	එම	පාර ගඟනම්	0 0 16	—
13245½	එම	එම	භිච්ච	0 0 18	10
13246	එම	එම	පාර ගඟනම්	0 1 16	—
13246½	එම	එම	භිච්ච	0 1 10	10

පිහිටා තිබෙන්නේ සඳහන්වන සම්මතයට අනුකූලව.

සිතියම 6,833. ගම්—කළුගොඩ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්ත.	අන්දම.	අ. රු. ප.	රු.
593	මැදවල	කො. රේගු ආණ්ඩුවේ මාර්ලස් රිච්ඩ් ප්‍රකාශ	කුඹුර	1 0 19	80
594	එම	එම	එම	6 0 19	80
595	එම	එම	එම	2 3 24	80
598	එම	එම	එම	3 2 9	80
600	එම	සිරිනිවාස උත්තරයේ	එම	0 2 9	80
601	එම	කො. රේගු ආණ්ඩුවේ මාර්ලස් රිච්ඩ් ප්‍රකාශ	එම	2 3 2	80
602	එම	එම	එම	1 2 0	80
603	එම	එම	එම	2 0 7	80
604	එම	එම	එම	0 2 15	80
607	දඹුල්ලේ කුඹුර	ලියනගේ පුරවිසිංහයාගේ	කුඹුර	1 3 11	80
608	මැදවල භිච්ච	සෙනෙවිස් සෙනෙවිස්ගේ උරුමකරුගේ	භිච්ච	0 0 35	20

පිහිටා තිබෙන්නේ සඳහන්වන සම්මතයට අනුකූලව.

සිතියම 11,448. ගම්—මහනුවර.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්ත.	අන්දම.	අ. රු. ප.	රු.
12189	කුන්දවුල්ලේ	රජයට	කැලය	0 0 18	250
12190	එම	එම	එම	1 0 30	250
12191	එම	එම	එම	1 1 14	250
12192	එම	එම	එම	0 0 29	250

සිතියම 11,561.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්ත.	අන්දම.	අ. රු. ප.	රු.
12670	බොරැහැවිලියේ ගොඩැල්ල	රජයට	පහත	1 0 24	—
12671	කො. රේගු ආණ්ඩුවේ මාර්ලස් රිච්ඩ් ප්‍රකාශ	එම	මුකලාන	2 0 20	20

සිතියම 11,483.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්ත.	අන්දම.	අ. රු. ප.	රු.
12342	මොලේන	රජයට	පහත	0 3 11	500
12343	එම	එම	එම	0 3 10	500
12344	එම	එම	එම	0 3 14	500
12345	එම	එම	පාර නිසා ගඟනම්	0 0 20	—

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ නම.	අක්ෂර.	මහල.	පරිමාණය වර්ග ගණය.
12346	මොලාගේන	රුක්මන්තක	කැලය	අ. රු. ප.	1 0 3 1,000
12347	එම	එම	පහන		0 3 14 1,000
12348	එම	එම	එම		0 3 18 1,000

පිහිටා තිබෙන්නේ හැගෙනඉර පස්දම්කෝරළේ දකුණුපසයයි.

12342, 12343, 12344, 12346, 12347, 12348, 12189, 12190, 12191 සහ 12192 යන ඉඩම්කම්වල මිනි රත් සම්මතයට ගත විස්වාසය තිබේ.

12670 යන නොමිලය දරන බිම්කම්වලට මිනි රත් කී. එහි මිනි රත් ගොඩදැමීමේ බලය ඇතිව අක්කර ක 100 කටද නැතිව රු. 10 කටද විකුණුණි.

12189, 12190, 12191, 12192 යන නොමිලය දරන බිම්කම්වල මිනි රත් ගොඩදැමීමේ බලය ඇතිව අක්කර ක 250 කටද විකුණුණි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස් හරහා විකුණා නැතිව, විනිසුම් කොට්ඨාසයේ ගැණ කමර දිස්ත්‍රික්කයේ අණවුමේ උපදිස්ත්‍රික්කයේ විකුණා නැතිව.

ගරුකර උතුරු පසුවකට්ටමේ පසුවලය,
එවරුඩ් ඉම් හරත්,
මහලේකම්වරු වෙත.

No. 1,502, W. P.

Colonial Secretary's Office,
Colombo, March 7, 1903.

ON Tuesday, April 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,331. Situation—Udugaha pattu, Hewagam korale.
Village—Paunyagula.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
11729	Ilukmandiyawatta	R. Caronchiya	Cocoanut, jak, &c., 15 years old	1 3 0	30
11730	Jambugahawatta	R. Mananchiya	Cocoanut, jak, &c., 10 years old	0 3 35	30
11731	Millagahawatta	R. Abanchiya	Cocoanut, jak, &c., 15 years old	0 0 4	30
11732	Do.	do.	do.	0 0 11	30
11733	Do.	do.	do.	0 0 10	30
11734	Do.	do.	(Encroachment by Abanchiya)	0 0 18	20
11735	Gamagedeniyalanda	Crown	Jungle	2 0 0	20
11736	Do.	do.	do.	5 3 14	20
11737	Do.	do.	Reservation for path	0 0 25	—
11738	Gamagedeniyalandawatta	R. Manonchiya	Cocoanut plants 8 years old	0 0 9	30

Preliminary plan 11,420. Situation—Udugaha pattu, Hewagam korale.
Village—Pannyagula.

12058	Ilukowitakumbura	Crown	Paddy field	1 0 37	50
12059	Do.	do.	do.	0 0 18	30
12060	Do.	do.	do.	0 2 20	30
12061	Ilukowita	do.	Threshing floor	0 0 12	15
12062	Ilukowitawatta	Baladurahakuruge Hetuwa	Twenty cocoanut plants 1 year old	1 1 19	30
12063	Ilukowitawatta	B. Salonchiya	Arecanuts and jak 20 years old	1 3 25	30
12064	Horawaladeniya	Crown	Deniya	2 1 0	15

Preliminary plan 11,604 Situation—Udugaha pattu, Siyane korale.
Village—Bopagama.

12908	Kelagahalanda	K. Hami Appu and Singhappu	One jak plant 8 years old	0 1 26	40
12909	Do.	do.	Seven cocoanut plants 3 years old	0 2 33	40
12910	Do.	K. Appu Sinno	Thirteen cocoanut plants 3 years old	0 0 32	30

Preliminary plan 11,612. Situation—Udugaha pattu, Siyane korale.
Village—Panawala.

12949	Wagahalanda	K. Seenchi Appu	One jak tree	0 1 25	50
12950	Do.	do.	(Encroachments by Seenchi Appu)	0 0 10	50
12951	Do.	do.	Five jak trees in bearing	1 1 8	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,502, W. P.

වස 1903 තුළ මාර්තු මස 7 වෙනි දින කොළඹ මහාසඤ්ඤාචාර්යවරයන්ගේ කන්දෝරුවේදීය.

කොළඹ දිසාවේ වංශ සිංහානි ඒකස්වකල්පයකින් පිහිටි මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝජ්‍යාල ප්‍රකාරයට වස 1903 තුළ අප්‍රේල් මස 21 වෙනි දිනට අගනරාමාදා දවල් 12ට කෙ.ල.ම. කවි.වි.ර්.දේ.දී වෙස්දේසිකර විකුණීමට නොහොත් කි.වි.දු.කර.දේ.වට යෙදෙනු ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	වටිනාකම	වි.ව.	වි.
11729	ඉලුක්මන්තිදේවත්ත	ර කරුණවතා	අවුරුදු 15 වසේ පොල් සහ කොස්	1 3 0	30	
11730	සම්බුතභවත්ත	ර මහනවතා	අවුරුදු 10 වසේ පොල් සහ කොස්	0 3 35	30	
11731	මිල්ලභවත්ත	ර අබවතා	අවුරුදු 15 වසේ පොල් සහ කොස්	0 0 4	30	
11732	එම	එම	එම	0 0 11	30	
11733	එම	එම	එම	0 0 10	30	
11734	එම	එම	අල්ලාතිබෙන ඉඩම්කැල්ල	0 0 18	20	
11735	ගමගේදෙතිරුල්ල	ආණ්ඩුව	කැල්ල	2 0 0	20	
11736	එම	එම	එම	5 3 14	20	
11737	එම	එම	කහකම්බු	0 0 25	—	
11738	ගමගේදෙතිරුල්ල	ර මනෝවතා	අවුරුදු 8 වසේ පොල් සහ කොස්	0 0 9	30	
සිතියම 11,420. පිහිටිම උඩුකහපත්ත, හේවාගමිකෝරලය.						
12058	ඉල්ලුණ් මිව්වකුඹුර	ආණ්ඩුව	කුඹුර	1 0 37	50	
12059	එම	එම	එම	0 0 18	30	
12060	එම	එම	එම	0 2 20	30	
12061	ඉල්ලුණ් මිව්ව	එම	කමත	0 0 12	15	
12062	ඉල්ලුණ් මිව්වත්ත	බ හේතුචා	අවුරුදු 1 වසේ පොල් පැල 20ක	1 1 19	30	
12063	එම	බ සලේ වතා	අවුරුදු 20 වසේ පොල් සහ කොස්	1 3 25	30	
12064	කොරවලදෙතිර	ආණ්ඩුව	දෙතිර	2 1 0	15	
සිතියම 11,604. පිහිටිම උඩුකහපත්ත, සිතුවකෝරලය. ගම—බර්ටොගේ.						
12908	කැලුගහලන්ද	ක මාමියාපිටු සහ සී කුඹුර	අවුරුදු 8 වසේ කොස් සහ පොල්	1 0 1 26	40	
12909	එම	එම	අවුරුදු 3 වසේ පොල් සහ කොස්	7 0 2 33	40	
12910	එම	ක දේසපිංකු	එම	13 0 0 32	30	
සිතියම 11,612. පිහිටිම උඩුකහපත්ත, සිතුවකෝරලය. ගම—පාලු.						
12949	වගහලන්ද	ක සිව්විදේස	කොස් 1	0 1 25	50	
12950	එම	එම	අල්ලාතිබෙන ඉඩම් පිටිම	0 0 10	50	
12951	එම	එම	නෙහි පලගන්න කොස් 53	1 1 3	50	

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා හරිවිකර්තෘන්ද්‍රවණයකින් පසුව, විකිණීමේ කොන්දේසි ගැණ බිස්නෙස් දිසාවේ වංශ සිංහානි ආණ්ඩුවේ ඒකස්වකල්පයකින් පිහිටි මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝජ්‍යාල ප්‍රකාරයට වස 1903 තුළ අප්‍රේල් මස 21 වෙනි දිනට අගනරාමාදා දවල් 12ට කෙ.ල.ම. කවි.වි.ර්.දේ.දී වෙස්දේසිකර විකුණීමට නොහොත් කි.වි.දු.කර.දේ.වට යෙදෙනු ඇත.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලට,
එවැනි ඉඩම් හරින්න,
මහාසඤ්ඤාචාර්ය වමන.

No. 1,503, W. P.

Colonial Secretary's Office,
Colombo, March 7, 1903.

ON Thursday, April 23, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,619. Village—Guruwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent per Acre.	Rs.
12972	Kekirihenawatta	Crown	Planted land	0 1 13	20
12973	Madurugodakele	do.	Jungle	1 1 10	15
12974	Do.	do.	do.	2 2 34	40
12975	Do.	do.	do.	0 0 38	40
Preliminary plan 11,520. Village—Yatadolawatta.					
12538	Ihalawattakele	Crown	Jungle	2 1 22	20
12539	Ambaralagahawatta or Ihalawatta	Crown and Kanathage Batti	Planted land	0 0 30	20
12540	Ambaralagahawatta	Crown and Duwage Asanarisa	do.	0 1 9	20

Situated in the Iddagoda pattu of the Pasdun korale west.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	Per Acre. Rs.
12588	Pantotawattapaula	Preliminary plan 11,541. Village—Gammana. Crown and heirs of Patabendige Don Bastian and others	Jungle	0 1 38	20
12589	Do.	do.	Planted land	0 1 15	30
12590	Dikhenā	Preliminary plan 11,542. Village—Gammana. Crown	Jungle	2 1 29	20
12591	Niribadduwapahalakattiya	Village—Karapagala. Crown	Deniya	8 1 6	10
12592	Niribaddawelapahalakattiya	do.	do.	2 3 31	10
12593	Niribadduwa	do.	do.	2 0 2	10
12594	Niribadduwapahalakattiya	do.	do.	1 3 23	10
12595	Niribadduwelapahalakattiakanda-addara	do.	do.	3 0 29	10
12596	Dikhenā-atmaga	Preliminary plan 11,543. Village—Gammana. Crown	Jungle	2 0 31	20
12597	Malgahandumullapahalakattiya	Gammanapatabendige Don Hendrick and others	Paddy field	0 0 33	20
12598	Jambugahawatta	Kulappuge Amaris Appu and others	Deniya	0 0 30	20
12599	—	Crown	Footpath (reserved)	0 0 10	—
12600	Dikhenā	do.	Jungle	3 1 14	20
12601	Dikhenawatta-addarakattiya	do.	do.	2 3 12	20
12602	Galagawawatta	Gammanaliyanage Saineris and others	Planted land	0 1 34	20
12603	Galagawahenagodella alias Eluwila-kanda	Crown	Jungle	3 0 14	20
12586	Gahalakolatennekele	Preliminary plan 11,540. Village—Karapagala. Crown	Jungle	0 2 13	10
12587	Weraniawaowita	do.	Owita	0 1 31	10
12652	Batadombagahaduwakele	Preliminary plan 11,553. Village—Parigama. Crown	Jungle	1 3 24	20
12689	Gelanikanda-atmaga	Preliminary plan 11,568. Village—Parigama. Crown and heirs of Welipennevitanaige Joran Appu and another	Owita	0 0 21	10
12690	Do.	Crown	Jungle	0 3 28	20
12893	Niyanapalawadeniyagoda-atmaga	Preliminary plan 11,601. Village—Gulawita. Crown	Jungle	2 1 16	20
12894	Niyanapalawadeniya	do.	Footpath (reserved)	0 0 30	—
12895	Do.	do.	Deniya	4 2 35	15
12653	Hallamullagodakattiya	Preliminary plan 11,554. Village—Walallawita. Crown	Jungle	1 1 3	20
12633	Ketakerallagahawattapitakattiya	Preliminary plan 11,548. Village—Halwala. Crown	Jungle	2 2 10	20
12634	Do.	do.	do.	0 0 10	20
12635	Balayakanda-atmaga	do.	do.	0 2 16	20
12636	Do.	do.	Cleared land	0 0 7	10
12637	Do.	do.	Owita	0 1 24	10

Situated in the Walallawiti pattu of the Pasdun korale west.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,503, W. P.

අංක 1903 ක්වු මංජු මස 7 වෙනි දින කොළඹ
 මහසෙනෙවුකාරිපුරවනාන්තරයේ කන්තෝරුවේදී.

කුමාර දිසත්ති තරුණ ආණ්ඩුවේ උපදේශකවරයන්ගේ විසින් ලබන සඳහන්වන ආණ්ඩුව සහකාර
 ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු අප්‍රේල් මස 23 වෙනි දින වූ මුහුණපත්වද දවල්
 120 කමහර කවිවේදියෙහි වෙන්දේසි කර විකුණවන සඳහන්ව ඇත.

සහිතව 11,619. ගම්—ගුරුදල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	වටිනාකම	
				රු. ප. ප.	රු.
12972	කැකිරිගේපොවත්ත	රජයට	වැවිලි ඉඩම	0 1 13	20
12973	මදුරුකොඩිකැලේ	එම	කැලය	1 1 10	15
12974	එම	එම	එම	2 2 34	40
12975	එම	එම	එම	0 0 38	40

නො.	ඉඩමේ නම.	අයිතියම කීයත්තා.	අන්දම.	පවත්වන	
				මහත. ගණන.	රු.
		සිතියම 11,520. ගම—සවදොලවත්ත.			
12538	ඉහලවත්තේකැලේ	රජසත්තක	කැලය	2	1 22 20
12539	අම්බරලියගවත්ත නො.			0	0 30 20
12540	නොය ඉහලවත්ත අම්බරලියගවත්ත	එම සහ කනත්තනේ බත්ති වැව්ලි ඉඩම රජසත්තක සහ දුවන් අස කේරියා	එම	0	1 9 20
පිහිටා තිබෙන්නේ බස්නාහර පස්දම්කෝරළේ ඉද්දොයාඩවත්තුවේය.					
		සිතියම 11,541. ගම—නම්මන.			
12588	පත්තොවවත්තේපාලල	රජසත්තක සහ පටබැඳිගේ දොන් බස්තැන් සහ තවත්	කැලය	0	1 38 20
12589	එම	එම	වැව්ලි ඉඩම	0	1 15 30
		සිතියම 11,542.			
12590	දික්ගෙන	රජසත්තක ගම—කරපාගල.	කැලය	2	1 29 20
12591	නිරිබද්දවෙවෙලපාලකවිවිස	රජසත්තක	දෙකිය	8	1 6 10
12592	නිරිබද්දවෙවෙලපාලකවිවිස	එම	එම	2	3 31 10
12593	නිරිබද්දව	එම	එම	2	0 2 10
12594	නිරිබද්දවෙවෙලපාලකවිවිස	එම	එම	1	3 23 10
12595	නිරිබද්දවෙවෙලපාලකවිවිස කන්දඅද්දර	එම	එම	3	0 29 10
		සිතියම 11,543. ගම—නම්මන.			
12596	දික්ගෙන	රජසත්තක	කැලය	2	0 31 20
12597	මල්ගහලඹුල්ලපලකවිවිස	ගම්මහලඹුල්ල දිගේ දොන් ගොනු සහ තවත්	කුඹුර	0	0 33 20
12598	පම්බු නගවත්ත	කැලයගේ අවාරිස්සෙසු සහ තවත්	දෙකිය	0	0 30 20
12599	—	රජසත්තක	අහිසර කහනම්	0	0 10 —
12600	දික්ගෙන	එම	කැලය	3	1 14 20
12601	දික්ගෙනවත්තේඅද්දර කවිවිස	එම	එම	2	3 12 20
12602	ගලගාවවත්ත	ගම්මහලඹුල්ලගේ සසිනේ රිස් සහ තවත්	වැව්ලි ඉඩම	0	1 34 20
12603	ගලගාවගේනෙතෙ බැල්ල නොගොන් එම්පලකන්ද	රජසත්තක	කැලය	3	0 14 20
		සිතියම 11,540. ගම—කරපාගල.			
12586	ගහලකොලකැන්තෙකැලේ	රජසත්තක	එම	0	2 13 10
12587	වැරනියාවම්පට	එම	බිච්ච	0	1 31 10
		සිතියම 11,553. ගම—පරෙගම.			
12652	බවදොඹගහදොවකැලේ	රජසත්තක	කැලය	1	3 24 20
		සිතියම 11,568.			
12689	ඉලක්කන්දෙඅත්තෙ	රජසත්තක සහ දේලියාන් තෙ විතාගනේ රේරන් අස්සගේ ලැම්කාරගේ සහ තවත්	බිච්ච	0	0 21 10
12690	එම	රජසත්තක	කැලය	0	3 23 20
		සිතියම 11,601. ගම—ඉලම්පට.			
12893	නිගහපලාවෙදෙකියොගාඩ අත්තෙ	රජසත්තක	එම	2	1 16 20
12894	නිගහපලාවෙදෙකිය	එම	පාර තහනම්	0	0 30 —
12895	එම	එම	දෙකිය	4	2 35 15
		සිතියම 11,554. ගම—වලල්ලාම්පට.			
12653	මල්ලඹුල්ලපොඩකවිවිස	රජසත්තක	කැලය	1	1 3 20
		සිතියම 11,548. ගම—මල්වල.			
12633	කැවකැරුල්ලගවත්තෙ පිට කවිවිස	රජසත්තක	කැලය	2	2 10 20
12634	එම	එම	එම	0	0 10 20
12635	බලකන්දෙඅත්තෙ	එම	එම	0	2 16 20
12636	එම	එම	බුබුඹ	0	0 7 10
12637	එම	එම	බිච්ච	0	1 24 10

පිහිටා තිබෙන්නේ බස්නාහර පස්දම්කෝරළේ වලල්ලාම්පටවත්තුවේය.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමාර්ජනරුල්ලන්තාත්සේගෙත්ත, මිනිනිමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ ලිපිපත්තලන්තාත්සේගෙත්ත දැනගත හැකිවේ.

ගරුකර ලකුමානත්තවත්තේගේ ආඥාවලෙස,
 එවරුඩ් ඉම් හරන්,
 මහසෙක්‍රයාගේ මහතිමේ.

No. 1,504, w. P.

Colonial Secretary's Office,
Colombo, March 13, 1903.

ON Tuesday, April 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
Preliminary plan 11,452. Situation—Meda pattu, Siyane korale west.						
11229	Dambugahalanda	Crown	Forest	2	3 30	150
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale.						
Village—Bollata.						
90	Iriyagahaowita	Crown	Jungle	0	1 10	10
91	Iriyagahawatta	do.	do.	0	1 25	10
92	Kambarangahawatta	do.	do.	0	3 10	10
93	Do.	K. Isabellahamy	Garden	0	2 12	10
94	Nagahawatta	J. Porolentina	Chena	0	1 37	10
95	Do.	Kahatapitigamage Don Carolis and two others	do.	2	1 2	10
Village plan of Maharagama.						
Village—Maharagama.						
2813	Ihaluvepottukumbura	Pindiypatirage Davit Perera and others	Garden	1	0 0	50
2814	Wabillakumbura	do.	do.	1	0 11	50
Preliminary plan 4,433. Situation—Palle pattu of Salpiti korale.						
Village—Maharagama.						
F 637	Kahatagahalanda	Crown	Jungle	1	1 26	30
F 637 1/2	Do.	W. Nonahamy	Garden with a house	0	0 19	300
Preliminary plan 2,135. Situation—Adikari pattu of Siyane korale.						
Village—Makola.						
J 682	Moragahakumbura	Samarawira-achchige Pasqual Perera	Field	0	1 0	15
Preliminary plan 1,763. Situation—Meda pattu of Siyane korale.						
Village—Weliwariya.						
5846	Dawatagahalanda	Gampola-achchige Peris Appu	Garden	2	1 8	200
Preliminary plan 2,438. Situation—Udugaha pattu of Siyane korale.						
Village—Ellalamulla.						
J 887	Kalalpitiyakumbura	R. Mudalihamy	Field	3	1 20	75
Preliminary plan 4,553. Situation—Palle pattu of Salpiti korale.						
Village—Borlasgomuwa.						
H 16	Kahatagahawatta	Werakkodige Carolis Alwis	Garden	8	0 29	150
Preliminary plan 3,582. Situation—Palle pattu of Salpiti korale.						
Village—Gangodawila.						
E 10	Karapinchagahahakurunduwatta	Gallage Don Gabriel and others	Garden	2	2 22	50
Village plan of Hunupitiya.						
Village—Hunupitiya.						
2136	Millagahakumbura	Crown	Paddy field	1	0 16	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,504, w. P.

විෂ් 1903 කවු මාර්තු මස 13 වෙනි දින කොළඹ
මහසෙකුකාරිසලවනායකයන්ගේ කන්තෝරු මදි.

විකාරිසලවනායකයන්ගේ මහලයකට අයත්ව පවතින සහ සහකාරවන ආශ්‍රිත සේකර ඉඩම් ආශ්‍රිතව නියෝගවලට ප්‍රකාරයට විෂ් 1903 කවු අප්‍රේල් මස 28 වෙනි දිනට මෙකරු මදි දවල් 12ට කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් නිවැරදිකර දෙනට සූදානම් වෙයි.

සිතියම 11,452. පිහිටීම මැදපත්තුව, සිතැකෝරලේ. ගම—විලිමුල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්න.	අන්දම.	පවත්ගත්ත	
				මහක.	ගණක.
11229	දඹුකලන්ද	ආශ්‍රිතව	මුහුලත	2	3 30 150
සිතියම 9,525. පිහිටීම රුහමිටන්ගල, අළුත්කරුකෝරලය. ගම—සබාලලය.					
90	ජාගහකවත්ත	ආශ්‍රිතව	කැලේ	0	1 10 10
91	ජාගහකවත්ත	එම	එම	0	1 25 10
92	කාබරන්කවත්ත	එම	එම	0	3 10 10
93	එම	ක ඉසබෙලාහාමි	වගාව	0	2 12 10
94	නාගකවත්ත	ජ ටොර්-ලන්දිනා	ගේන	0	1 37 10
95	එම	ක දෙව් කරෝලස් සහ තවත්	එම	2	1 2 10
විකරගමේ සිතියම. ගම—වකරගම.					
2813	ඉහළවෙරෙහිකුමුර	ක දව්න් ප්‍රේම සහ තවත්	වගාව	1	0 0 50
2814	ව.විලිමුල	එම	එම	1	0 11 50

නො.	ඉඩමේ නම.	අයිති මත නිකුත් කළයුතු.	අන්දම.	වටිනාකම	
				මහල. ගණන.	රු.
සිතියම 4,433. පිහිටීම පල්ලෙපත්තු, සල්පිටිකෝරලය.					
F 637	කහවගහලන්ද	ආණ්ඩුව	කැපුණු	1	1 26 30
F 637½	එම	පාලනායතන	මේ සහ බිම	0 0 19	300
සිතියම 2,135. පිහිටීම අදිකාරිපත්තු, සිතියකෝරලය. ගම—මාකොල.					
J 682	මොරගහකුඹුර	ස පත්කුඹුරේ ප්‍රධාන	කුඹුර	0 1 0	15
සිතියම 1,763. පිහිටීම මැදපත්තු, සිතියකෝරලය. ගම—ම ලීච්චියා.					
5846	දවවගහලන්ද	ග පිරිස්අප්පු	වගාව	2 1 8	200
සිතියම 2,438. පිහිටීම උඩගහපත්තු, සිතියකෝරලය. ගම—එල්ලලමුල්ල.					
J 887	කලුපිටියකුඹුර	ර මුදලිගම	කුඹුර	3 1 20	75
සිතියම 4,553. පිහිටීම පල්ලෙපත්තු, සල්පිටිකෝරලය. ගම—බොරලැස්ගොමුව.					
H 16	කහවගහපත්ත	ම කරෝලීස් අල්පස්	වගාව	8 0 29	150
සිතියම 3,582. පිහිටීම පල්ලෙපත්තු, සල්පිටිකෝරලය. ගම—ගන්කොඩිවිල.					
E 10	සරපි නවගහකුඹුර	ග දෙව් ගබ්බිසේ සහ තවත්	වගාව	2 2 22	50
හුඹුපිටියේගමේ සිතියම. ගම—හුඹුපිටිය.					
2136	මල්ලගහකුඹුර	ආණ්ඩුව	කුඹුර	1 0 16	30

මෙම ඉඩම් ගැණ මැහිර දකාරණ සර්වේච්චන්ද්‍රත්නානන්දගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාකීර දිසාබේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්දගෙන්ද ආඥාව ලෙස,
එවරුහි ඉම් තරුන්,
මහසෙනෙවිගේ මහල.

No. 1,505, w. p.

Colonial Secretary's Office,
Colombo, March 16, 1903.

ON Friday, May 1, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,292. Situation—Udugaha pattu of Siyane korale east.
Village—Bopagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. per Acre.	Rs.
11617	Kahatagahalanda <i>alias</i> Hikgaha-hena	Crown	Jungle	4 2 0	75

Preliminary plan 11,442. Situation—Udugaha pattu of Siyane korale east.
Village—Hedidenikanda.

12180	Etambagahalanda	W. Andris Appu and another	Paddy field	0 0 4	40
12181	Etambagahalanda	Crown	Jungle	0 0 30	40
12182	Do.	do.	Forest	10 0 24	40
12183	Do.	do.	do.	0 1 9	40

Preliminary plan 11,454. Situation—Udugaha pattu of Siyane korale east.
Village—Bopagama.

12231	Galapallelanda	Crown	Jungle	8 3 15	40
12232	Millagahalanda	H. Juwanis Appu	Eight coconut trees in bearing	0 3 3	60
12233	Do.	H. Loku Peris Appu and another	Two coconut trees 5 years old	0 1 13	30
12234	Do.	H. Welun Appu	Six coconut trees 5 years old	0 1 34	30
12235	Do.	H. Sinnappu	Two coconut trees 6 years old	0 1 12	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,505, W. P.

වර්ෂ 1903 නවු මාර්තු මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

බණ්ඩාර දිසානේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 නවු මැයි මස 1 වෙනි දිනට සිකුරුදු දවස 120 කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණුව යොහොන් තීන්දුකර දෙවට යෙදෙනවා ඇත.

සිතියම 11,292. පිහිටිම උඩුගහපත්තුව, සිතූකෝරලය. ගව්—බෝපාගම. පවත්ගන්න

නො.	ඉඩමේ නම.	අයිතියකම කිසිත්තය.	අත්දම.	අ. රු. ප.	රු.
11617	කහවගහලන්ද නොගොන් හිත්ගහ හේන	ආණ්ඩුව	කැලේ	4	2 0 75
12180	ඇවඹගහලන්දකුඹුර න හේන	සිතියම 11,442. ගව්—නැහිදෙන්නන්ද.	කුඹුර	0	0 4 40
12181	ඇවඹගහලන්ද	ආණ්ඩුව	කැලේ	0	0 30 40
12182	එම	එම	මුකලාන	10	0 24 40
12183	එම	එම	එම	0	1 9 40
12231	ගලපල්ලේලන්ද	ආණ්ඩුව	කැලේ	8	3 15 40
12232	මිල්ලගහලන්ද	ග ප්‍රවාහිස්අපසු	පලදරණි පොල්ගස් 8	0	3 3 60
12233	එම	ග ලොකු පිරිස්අපසු සහ කෙතෙක්	අවුරුදු 5 වසස් පොල්ගස් 2	0	1 13 30
12234	එම	ග වෙලුනඅපසු	අවුරුදු 5 වසස් පොල්ගස් 6	0	1 34 30
12235	එම	ග සින්නඅපසු	අවුරුදු 6 වසස් පොල්ගස් 2	0	1 12 30

මෙම ඉඩම් ගැණ වැහිදුර කාරණ සර්වේශර්ථකරුලන්තාණන්ගේද, විකිනිම කොන්දේසි ගැණ බණ්ඩාර දිසානේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේද දැනගත්ට පුළුවන.

මාර්ගර්ථකරුලන්තාණන්ගේ අභුව ලෙස, එවරුන් ඉම් කරන්, මහසෙනෙවරියාණන් වමක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,923, C. P. 1. Colonial Secretary's Office, Colombo, March 7, 1903.

ON Friday, April 17, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uduuwara division of the Kandy District of the Central Province!

Lot.	Name of Applicant.	Name of Land.	Description.	Extent.	A. R. P.
W 446	Hakuruangedara Pūñchirala	Bogāhagōdēwētassehena	Chena	0	2 3 4

Upset price, —Rs. 14 per acre. Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command, EVERARD IM THURN, Colonial Secretary.

No. 1,923, C. P.

වර්ෂ 1903 නවු මාර්තු මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

බණ්ඩාර දිසානේ ගෞරවනීයවූ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 නවු අප්‍රේල් මස 17 වෙනි කිව් දිනට ප්‍රේල් 12 වන දිනට කවි වෙරියේදී වෙන්දේසිකර විකුණුව යෙදෙනවා ඇත.

බණ්ඩාර දිසානේ මහසෙනෙවරියාණන්ගේ උඩුගහපත්තුව, කොමඩාසේ පිහිටා තිබෙනාච්චිමැල්ල මකක්. සිතියම 3,109. ඉල්ලුම්කාරයා—කුඹුරුඅත්තේකරු පුත්වරු.

නො.	ඉඩමේ නම.	අයිතියකම කිසිත්තය.	අත්දම.	අ. රු. ප.	රු.
W446	කුඹුරු	බෝපාගමේ වැවස්සේහේන	හේන	2	3 4

මෙම ඉඩම ගැණ වැහිදුර කාරණ සර්වේශර්ථකරුලන්තාණන්ගේද දැනගත්ට පුළුවන. මෙම ඉඩම ගැණ බණ්ඩාර දිසානේ ගෞරවනීයවූ ඒජන්තවරයාණන්ගේද දැනගත් ගැනිමේ.

මාර්ගර්ථකරුලන්තාණන්ගේ අභුව ලෙස, එවරුන් ඉම් කරන්, මහසෙනෙවරියාණන් වමක.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,345, s. P.

Colonial Secretary's Office,
Colombo, March 5, 1903.

ON Tuesday, April 21, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,896.—Pahalakimbiya. Applicant—Ganewattege E Doris of Walpita.						
14752	Godelhenawatta	Bangamuwege Juwanis	Garden	0	3 20	20
Applicant—Nanayakkara Egodage Don Bastian de Silva of Walpita.						
14753	Godelhenawatta	Bangamuwege Juwanis	Garden	0	1 18	20
Applicant—Hegodagamage Phraham of Pahalakimbiya.						
14756	Galagawawatta	Gammeddegodalayanage Andris de Silva	Cleared land	0	0 27	20
Preliminary plan 2,896.—Baddegama. Applicant—D. Andris Fernando Vedarala of Dangedara, Galle.						
5941	Badunkandeaddaratalawe	Hapugoda-achchikankanange Alfred de Silva	Paddy field and garden	4	3 16	30
5944	Do.	Andreyas	Owita	0	1 22	30
Preliminary plan 6,321.—Diviture. Applicant—Nil.						
16667	Ulkatuhenakele	—	Jungle	5	2 20	100
16668	Ulkatuhena-addarakoratuwa	G. Sihohami	Open land	0	0 4	30
16669	Ulkatuaddarakoratuwa	do.	do.	0	0 18	30
16670	Ulkatuhenekele	—	Jungle	28	1 32	100
16671	Kankanawatta	Heirs of Kannangarakoralege Babappu	Garden	1	0 12	30
16672	Gurugodellawatta	G. Bastian	Open land	0	0 6	30
16673	Do.	do.	do.	0	0 9	30
16674	Gurugodellakumbure-deniya	—	Deniya	0	0 25	30
16675	Talgahaduwa	Kalansurige Don Dias	Planted land	1	3 16	150
Preliminary plan 1,628. Village—Diviture. Applicant—M. H. Caro.						
1649	Wattarawagawabedde	M. Hakuruge Odanisa	Garden	1	1 1	15
1650	Do.	M. Hakuruge Adasiya	Open land	0	3 30	15
1651	Do.	do.	Garden	0	1 20	15
1652	Do.	do.	do.	0	1 20	15
1655	Deeaela-addarayella	Kalansuri Elias	Deniya	0	1 15	25
Applicant—J. W. Padrishamy.						
1658	Gorakaduwa	J. D. S. Goonewardana	Garden	1	2 17	25
1659	Gorakaduwandumulla	—	Open deniya	0	2 31	20
Diviture and Ganegama. Applicant—Nil.						
G 65	Gorakaduwa	J. D. S. Goonewardana	Paddy field	0	2 0	30
Village—Diviture. Applicant—Nil.						
H 65	Kiribattarawillapahala	Madumma Vitanachchi Hinniappu	Paddy field	1	0 17	30
Applicant—J. Nicholas.						
1664	Meddungahaudumulle-neyanahenebedda	—	Jungle	1	3 30	40
Applicant—J. K. Dingiappu.						
1665	Beddewellekele	—	Low jungle	8	2 3	40
1666	Ellayellawallalangaduwa	Galhenkankanange Adrian	Cleared land	1	0 13	40
1667	Do.	Galhenkankanange Abaran	Garden	0	2 4	20
I 65	Ellayellaudumulla	Hawupege Girigoris and others	Paddy field	0	3 29	40
J 65	Do.	Heirs of Jasinhage Nicholas	do.	0	0 27	40
Applicant—W. H. de Silva.						
1668	Karanudumullekele	—	Jungle	16	0 32	40
Applicant—Lelwalaleyanage Pedris.						
1669	Karanudumullekele	Lelwalalanage Pedris	do.	1	0 10	40
1670	Delgahaduwebedda	—	do.	2	2 20	40
Applicant—K. Karolis.						
1671	Delgahaduwebedda	Dona Charlotte de Andihetti and another	Part garden and part jungle	3	1 11	40
Applicant—A. K. Abanchi.						
1672	Kerebattarawillebedde	—	Jungle	0	3 22	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1672½ K 65	Kiribatawiladuwa	Applicant—V. Geris Appu.	Jungle	1	0 4	40
	Dewatagahaudumulla	—	Paddy field	0	3 30	25
1673	Halbandedolayellakora-tuwa	Akuratiahewaradage Abanchiya of Ganegama	Garden in jungle	0	3 1	40
1674	Halbandedolayellakora-tuwa	Applicant—W. W. de Silva.	Low jungle	5	3 21	40
		Applicant—H. W. de Silva.				
1675	Halbandedolayellakora-tuwa	—	Jungle	1	0 17	40
1676	Hewayralageudumulle-kele	—	Low jungle	1	1 6	40
1677	Karanudumullekele	Applicant—M. R. Gabbo.	Garden	0	2 13	25
		Mapalagamaradage Karo				
1678	Do.	Heirs of Mapalagamaradage Gabo	do.	0	2 17	25

Lots 16,667, 16,670, and 16,675 are supposed to contain plumbago. They are advertised with plumbago mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,345, S. P.

වම් 1903 ක්වු මාර්තු මස 5 වෙනි දින කොළඹ
මහසෙනෙකාරයන්ගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මහජනකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ
කිසිදු වගකීමක් නොමැතිව වම් 1903 ක්වු අප්‍රේල් මස 21 වෙනි දිනට අගතරුවාද දවල් 12ට මාලුලේ කම්පිටි
සේදි වෙතදේසිකර මිකුණක්ව හෝ නිකුත්කරදෙන්නට යෙදෙන්නවා ඇත.

දකුණු දිසාවේ මහජනකරුන්ගේ මහබොධපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 42.

පිහිටම 5,896. ගහබොධපත්තුව, පහලකිම්බිග.

ඉල්ලුම්කාරයා—වල්පිට පදිංචි ගනවත්තන්ගේ එදෙරිස්.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිදු නම.	අන්දම.	පටන්ගන්න	
				අ. රු. ප.	රු.
14752	ගොඩැල්ලේතවත්ත	බන්ගමුවගේපුටු නිස්	වත්ත	0	3 20
14753	ගොඩැල්ලේතවත්ත	බන්ගමුවගේ පුටුනිස්	වත්ත	0	1 18
14756	ගලගාවවත්ත	බන්ගමුවගේ පුටුනිස්	වත්ත	0	0 27
5941	බදුකකන්දඅද්දරකලව	ඉල්ලුම්කාරයා—පහලකිම්බිග සේනාධිපතිගේ පුතම.	වත්ත	4	3 16
5994	එම	ඉල්ලුම්කාරයා—පහලකිම්බිග සේනාධිපතිගේ පුතම.	වත්ත	0	1 22
16667	උල්කපුළුපහකැලේ	පිහිටම 6,321. දිවුරු. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	කැලේ	5	2 20
16668	උල්කපුළුපහකැලේ	—	කැලේ	0	0 4
16669	උල්කපුළුපහකැලේ	පි. සිංහාමි	වත්ත	0	0 18
16670	උල්කපුළුපහකැලේ	එම	වත්ත	28	1 32
16671	කන්තෝරුව	කන්තෝරුවගේ බඩ	වත්ත	1	0 12
16672	ගුරුගොඩැල්ලවත්ත	පි. බස්නාහි	වත්ත	0	0 6
16673	එම	එම	වත්ත	0	0 9
16674	ගුරුගොඩැල්ලකුඹුරදෙහිග	—	දෙහිග	0	0 25
16675	කලගහදව	කලගහදවගේ දෙහිග	වත්ත	1	3 16
1649	වටරුවගාවබැද්ද	පිහිටම 1,628. දිවුරු. ඉල්ලුම්කාරයා—ඇම්. එම්. කරේ.	වත්ත	1	1 1
1650	එම	ඇම්. කරේගේ බදුකිසා	වත්ත	0	3 30
1651	එම	එමගේ අදහසා	වත්ත	0	1 20
1652	එම	එම	වත්ත	0	1 20
1655	දිවුරුදෙහිග	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	දෙහිග	0	1 15

නො. 1658	ඉඩමේ නම.	අයිතිකම කිසිත්තා.	අන්දම.	වටිනාකම	
				මහත. අ. රු. ප.	ගණන. රු.
1658	ගොරකඳුව	ඉල්ලුම්කාරයා—ජේ. ඩබ්ලිව්. ජේදිරිස්සාමි.	වත්ත	1 2 17	25
1659	ගොරකඳුව	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.	දෙනිය	0 2 31	20
G 65	ගොරකඳුව	දිවිතුර සහ ගනේගම. ජේ. ඩී. ඇස්. ඉන්දිරිසි	කුඹුර	0 2 0	30
H 65	කිරිඳිවත්ත	මුළුමනින්ම ඉල්ලුම්කාරයා—ජේ. නිකුල්.	එම	1 0 17	30
1664	මාඩුන්ගහලොව	—	කැලේ	1 3 30	40
1665	බැද්දේවැලකැලේ	ඉල්ලුම්කාරයා—ජේ. ඩී. කේ. හික්මිසි.	පහතකැලේ	8 2 3	40
1666	ඇලප්පොලොව	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.	එළිකරපු ඉඩම	1 0 13	40
1667	එම	එමගේ අඩුරන්	වත්ත	0 2 4	20
I 65	ඇලප්පොලොව	අපගේ ගිරිගෝරිස් සහ වෙන	කුඹුර	0 3 29	40
1668	එම	ජනසිංහගේ නිකුල්ගේ උරුමක්	එම	0 0 27	40
1668	කරන්දොව	ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. එම්. ද සිල්වා.	කැලේ	16 0 32	40
1669	එම	ඉල්ලුම්කාරයා—ලොල්ලොලාගේ ජේදිරිස්.	කැලේ	1 0 10	10
1670	දොල්ලොව	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	එම	2 2 20	40
1671	එම	ඉල්ලුම්කාරයා—කේ. කරෝලිස්.	කැලේ සහ වත්ත	3 1 11	40
1672	කිරිඳිවත්ත	ඉල්ලුම්කාරයා—එ. කේ. අබ්බේ.	කැලේ	0 3 22	40
1672	කිරිඳිවත්ත	ඉල්ලුම්කාරයා—ඒ. පීරිස්අප්පු.	එම	1 0 4	40
K 65	දොල්ලොව	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.	කුඹුර	0 3 30	25
1673	කොටුපොලොව	ගනේගම පදිනි අඟුරුගම	කැලේ වැඩිවීම	0 3 1	40
1674	එම	ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. ඩබ්ලිව්. ද සිල්වා.	පහතකැලේ	5 3 21	40
1675	එම	ඉල්ලුම්කාරයා—එම්. ඩබ්ලිව්. ද සිල්වා.	කැලේ	1 0 17	40
1676	කොටුපොලොව	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	පහතකැලේ	1 1 6	40
1677	කරන්දොව	ඉල්ලුම්කාරයා—ආර්. ඇම්. ගනේ.	වත්ත	0 2 13	25
1678	එම	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	එම	0 2 17	25

මෙම කැබලි 16667, 16670 සහ 16675 වල මිනිස් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත. මෙවා පිටු කඩයේ මිනිස් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත.

මෙම ඉඩම් කැබලි වලට අයිතිවාසිකම් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත. මෙම ඉඩම් කැබලි වලට අයිතිවාසිකම් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත.

මෙම ඉඩම් කැබලි වලට අයිතිවාසිකම් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත. මෙම ඉඩම් කැබලි වලට අයිතිවාසිකම් කිසිවක් නොමැති බවට තීරණය කර ඇත.

ගරුකර උතුරු කොටසේ ආඥා ලෙස,
එවරුඩ් ඉම් හරිස්,
මහාසඤ්ඤාචාර්ය වරයා.

No. 1,346, S. P.

Colonial Secretary's Office,
Colombo, March 6, 1903.

ON Friday, April 24, 1903, at 12 noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Hakmana resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

Lot	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 862.						
A 354	Ambagahawatta	Narawelpita	Garden	1	1	38
Preliminary plan 917.						
L 369	Panillage Diwelwatta	Wepotaira	Garden	2	0	15
M 369	Julampitiyage Pahalawatta	do.	do.	0	3	34
N 369	Radagegedarawatta	do.	do.	0	0	29
O 369	Kudugahawatta	do.	do.	0	2	3
Preliminary plan 1,073.						
8469	Godawawatta	Kebiliyapola	Cleared land	0	1	0
Preliminary plan 1,162.						
V 516	Kulappuge Nugagahawatta	Kebiliyapola	Garden	0	0	34
W 516	Mulgahahenewatta	do.	do.	0	0	13
Preliminary plan 1,214.						
F 545	Leana-achchige Pelawattedeniya	Beruwewala	Owita	0	0	7-75
Preliminary plan 1,360.						
I 602	Geegenegewatta	Gangodagama	Garden	1	0	3
J 602	Mirissagekoratuwa	do.	do.	0	1	3
K 602	Do.	do.	do.	0	0	36
L 602	Potuwilagewatta <i>alias</i> Uswatta	do.	do.	0	2	16
M 602	Potuwilage Pelawatta	do.	do.	0	3	14
N 602	Beddaha-addarage Diwelwatta	Naradda	do.	1	0	34
P 602	Galkande Diwelwatta	Sapugodawela	do.	2	3	2
Q 602	Bathdiwelkumbura	Oture	Paddy field	2	0	0
R 602	Diwelwatta <i>alias</i> Gederawatta	do.	Garden	1	0	31
Preliminary plan 1,363.						
F 603	Pattiyedorakoruwa	Gangodagama	Garden	0	0	35
G 603	Pallewatta	do.	do.	0	2	13
H 603	Elamulage Diwelwatta	do.	do.	2	0	9
K 603	Niluluwewatta	do.	do.	2	0	7
N 603	Witracharigewatta <i>alias</i> Ambagahawatta	do.	do.	0	3	32
O 603	Munasingewatta	do.	do.	1	1	7
P 603	Do.	do.	do.	1	1	19
Preliminary plan 1,476.						
12714	Gammeddekoratuwa or Tennapitakoratuwa	Beregama	Citronella	7	3	10
Preliminary plan 1,501.						
72	Galkandahena	Udupillegoda	Chena	0	0	36
Preliminary plan 1,595.						
C 58	Godehena	Ketiyaape	Chena	4	1	20
Preliminary plan 1,995.						
B 194	Wannigedoledekiyeatmaga	Parapamulla	Chena	0	1	3
Preliminary plan 2,108.						
Z 226	Vileyhena	Parapamulla	Chena	1	3	3
B 227	Medakuttiyahena	do.	do.	0	1	36
Preliminary plan 2,842.						
5680	Mahagodellekattiyehena	Ranchagoda	Planted land	0	1	26
Preliminary plan 4,644.						
12825	Weweatmaga	Bamunugama	Chena	0	1	6
Preliminary plan 5,554.						
13220	Halgahahenadeniya	Gonbaddala	Deniya	0	1	4
13221	Kekunagahabeddehena	do.	Chena	3	0	23
13223	Dampalagoda	do.	do.	5	1	36
G 525	Dampalagodahena	do.	Planted land	0	2	10
Preliminary plan 5,598.						
13342	Sapugahahena	Beragama	Chena	4	0	26
S 528	Masdeniya-addarahena	do.	do.	6	3	10
T 528	Belipandurahena	do.	do.	11	3	10
U 528	Belipandurahena and Tennehena	do.	Planted land	10	2	8
V 528	Nugahena	do.	do.	0	3	4
W 528	Do.	do.	Chena	8	3	20
X 528	Do.	do.	Citronella	4	2	12
Y 528	Gahalakolawilehena	do.	Chena	28	0	15
Z 528	Do.	do.	Citronella	2	1	38
A 529	Pamantotahena	do.	Garden	38	3	23

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
13343	Nawalahena	Diddenipota	Planted land	2	0	20
13344	Aturuwetiya	Beregama	Chena	10	2	12
B 529	Halwattagewatta	do.	Garden	2	1	16
C 529	Gederawatta	do.	do.	2	2	22
E 529	Pamantotadeniya	do.	do.	0	1	0
F 529	Do.	do.	Field	0	0	14
G 529	Do.	do.	do.	0	0	22
H 529	Do.	do.	do.	0	1	33
13345	Ranawiragewatta	do.	Chena	0	2	6
Preliminary plan 5,721.						
13881	Munamalpehena	Ranchagoda	Citronella	3	1	38
Preliminary plan 5,727.						
13923	Puhugahahena	Koromburuwana	Planted land	1	0	37
Preliminary plan 5,743.						
13976	Matihakka Kapathenudeniya	Kapateuma Pallawela	Field	0	1	0
13977	Metihakka Kapathenudeniya	do.	do.	0	0	6
Preliminary plan 5,744.						
13984	Gona-ahunahena	Bamunugama	Chena	6	0	18
D 533	Arambagahakorotuwa	do.	Garden	1	0	27
E 533	Methagodahena	do.	Chena	0	0	18
F 533	Methagodahena or Karandeniyeatmaga	do.	Garden	0	3	4
Preliminary plan 5,908.						
14849	Halgasgawahena and Pallawilahena	Gonbaddala	Chena	6	3	20
Preliminary plan 5,945.						
15004	Tennehena	Deyiyandera	Chena	1	2	12
15005	Do.	do.	Citronella	0	0	38
Preliminary plan 5,948.						
15010	Vilahena	Parapamulla	Chena	2	1	24
Preliminary plan 6,149.						
S 543	Gorakagasmullehena	Bamunugama	Garden	2	2	15
T 543	Do.	do.	do.	1	2	18
15896	Do.	do.	Cleared land	0	3	7
Preliminary plan 6,164.						
Z 543	Ketacalagahahena	Kumbulgoda	Garden	1	1	16
A 544	Kambukketiya	do.	do.	2	3	26
15958	Julehena	Kumbalgoda	Chena	2	2	16
15959	Mahahena, Nugagahahena, Ambagahahena, Kebellamandiya, Tennehena, and Karagahahena	do.	Planted land	15	3	10
B 544	Iriyagahahena	do.	Garden	1	3	26
Preliminary plan 6,280.						
16529	Manmandiyehena	Narawelpita	Jungle	0	0	22
16530	Gurugodellehena	do.	Abandoned citronella	0	2	16
16531	Manmandiyehena	do.	Jungle	0	2	0
16532	Do.	do.	do.	0	0	17
16533	Gurugodellahena	do.	Planted land	0	1	18
16534	Baddewatta Punchideniya	do.	Field	0	0	16
16535	Gurugodellehena	do.	Yams	0	3	6
16536	Ittawala or Radagodahena	do.	Abandoned citronella	0	0	13
Preliminary plan 6,289.						
J 549	Bogahahena or Ketacalagahakoratuwa	Kohuliadda	Cleared land	1	0	15
K 549	Ketacalawatta	do.	Garden	1	1	35
Preliminary plan 6,339.						
16739	Batalahena	Horapawita	Chena	1	1	32
16740	Do.	do.	Cleared land	2	2	16
T 551	Do.	do.	Citronella	2	0	15
Preliminary plan 6,450.						
17294	Hirawetadeniyakuttiya <i>alias</i> Ratkakulawala	Ranchagoda	Jungle	3	2	20

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,346, S. P.

වසර 1903 ක්වූ මාර්තු මස 6 වෙනි දින කොළඹ
 මහසෙනාධාපතිවරයාගේ කන්තෝරුවේදී,
 දකුණු දිසාවේ මහරජයාගේ උපදේශකවරයාගේ මසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම
 ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රකාරයට වසර 1903 ක්වූ අප්‍රේල් මස 24 වෙනි දින වූ සිකුණදා දවල් 12ට
 සත්කම තානාගමේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය කරනු ලැබූ බවට තීරණය කරනු ලැබූ බවට
 දකුණු දිසාවේ මහරජයාගේ කන්තෝරුවේදී මෙහි මහරජයාගේ නිලධාරීන් විසින් කිවහොත් 90ක්.

නො.	ඉඩමේ නා.	සිතියම R02.	අන්දම.	මහත.
		ගමේ නා.	වන්ත	අ. රු. ප.
A 354	අඹගහවත්ත	තරවැල්පිට		1 1 38
L 369	පතිල්ලගේදිවෙලක්ක	සිතියම 917.		
M 369	පුලම්පිටියගේපහලක්ක	වෙලපානඉර	එම	2 0 15
N 369	රදගේගෙදරවත්ත	එම	එම	0 3 34
O 369	කුඹුගහවත්ත	එම	එම	0 0 29
		එම	එම	0 2 3
8469	ගෝදවෙවත්ත	සිතියම 1,073.		
		කැබ්ලියපොල	එලිකරපු ඉඩම	0 1 0
V 516	කුලපුරුණේගුගහවත්ත	සිතියම 1,162.		
W 516	මුල්ගහගේවත්ත	කිලියපොල	වන්ත	0 0 34
		එම	එම	0 0 13
F 545	ලියනආවිච්චේ පැලවත්ත	සිතියම 1,214.		
	දෙහිය	බේරුමුවෙල	බිඵල	0 0 7.75
I 602	ගිගහගේවත්ත	සිතියම 1,360.		
J 602	මිරිස්සගේකොරවුව	කන්තෝරුව	වන්ත	1 0 3
K 602	එම	එම	එම	0 1 3
L 602	පොතුපිලගේවත්ත කොහොත්	එම	එම	0 0 36
	උස්වත්ත	එම	එම	
M 602	පොතුපිලගේ පැලවත්ත	එම	එම	0 2 16
N 602	බැද්දගඳ්දරගේදිවෙල්වත්ත	ද්ද	එම	0 3 14
P 602	ගල්කන්දේදිවෙල්වත්ත	කැබ්ලියපොල	එම	1 0 34
Q 602	බන්දිමෙල්කුඹුර	දැවුරේ	එම	2 3 2
R 602	දිවෙල්වත්ත කොහොත් මෙ	එම	කුඹුර	2 0 0
	දරවත්ත	එම	වන්ත	1 0 31
F 603	පව්වියේදෙරකොරවුව	සිතියම 1,363.		
G 603	පල්ලෙවත්ත	කන්තෝරුව	එම	0 0 35
H 603	ඇලමුලගේදිවෙල්වත්ත	එම	එම	0 2 13
K 603	නිහිච්චවත්ත	එම	එම	2 0 9
N 603	පතුච්චාච්චගේවත්ත කොහො	එම	එම	2 0 7
	ත් අඹගහවත්ත	එම	එම	
O 603	මුහුණ්ඩවත්ත	එම	එම	0 3 32
P 603	එම	එම	එම	1 1 7
		එම	එම	1 1 19
12714	ගම්බැද්දේකොරවුව කොහො	සිතියම 1,476.		
	ත් කැනනේපිටකොරවුව	බැරගම	පැහිරි	7 3 10
72	ගල්කන්දගේත	සිතියම 1,501.		
		උඩුපිල්ලෙගොඩ	හේත	0 0 36
C 58	ගොඩෙහේත	සිතියම 1,595.		
		කැව්ගොපේ	හේත	4 1 20
B 194	වන්තියේදෙලේදෙහියේ	සිතියම 1,995.		
	අත්මත	පරපාමුල්ල	එම	0 1 3
Z 226	විලේගේත	සිතියම 2,108.		
B 227	මැදකුච්චියේගේත	පරපාමුල්ල	එම	1 3 3
		එම	එම	0 1 36
5680	මහගොඩැල්ලේකව්ච්චියේ	සිතියම 2,842.		
	හේත	රමාගොඩ	වැම්ලිකරපු ඉඩම	0 1 26
12825	වැවේඅත්මත	සිතියම 4,644.		
		මුහුණ්ඩ	හේත	0 1 6
13220	ගල්ගහගේගේදෙහිය	සිතියම 5,554.		
13221	කැකුනගහබැද්දේගේත	ගොඩබද්ද	දෙහිය	0 1 4
13223	දත්පලේගොඩ	එම	හේත	3 0 23
G 525	දත්පලගොඩගේත	එම	එම	5 1 36
		එම	වැම්ලිකරපු ඉඩම	0 2 10

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දම.	කෙත. අ. රු. ප.
13342	සපුගහසේන	සිනියම 5,598.	සේන	4 0 26
S 528	මාස්දෙනිතද්දරසේන	බැරගම	එම	6 3 10
T 528	බෙලිපදුරේසේන	එම	එම	11 3 10
U 528	එම සහ තැන්පේසේන	එම	වැව්ලිකරපු ඉඩම	10 2 8
V 528	නුගේසේන	එම	එම	0 3 4
W528	එම	එම	සේන	8 3 20
X 528	එම	එම	පැහැරි	4 2 12
Y 528	ගහලංකොලවිලේසේන	එම	පැහැරි	28 0 15
Z 528	එම	එම	වැව	2 1 38
A 529	පාමන්කොටසේන	එම	වැව	38 3 23
13343	නාවලසේන	දිද්දෙනිපොත	වැව්ලිකරපු ඉඩම	2 0 20
13344	අකුරුවැව්පේසේන	බැරගම	සේන	10 2 12
B 529	හල්වත්තසේවත්ත	එම	වත්ත	2 1 16
C 529	ගෙදරවත්ත	එම	එම	2 2 22
E 529	පාමන්කොට්දෙනි	එම	එම	0 1 0
F 529	එම	එම	අඹුර	0 0 14
G 529	එම	එම	එම	0 0 22
H 529	එම	එම	එම	0 1 33
13345	රහවිරසේවත්ත	එම	සේන	0 2 6
13881	මුනම්ලේසේන	සිනියම 5,71.	පැහැරි	3 1 38
13923	පුහුගහසේන	රමාගොඩ සිනියම 6,727. කොණ්ඩුරුවාන	වැව්ලිකරපු ඉඩම	1 0 37
13976	මැව්කන්කාකපාතැනුදෙනි	සිනියම 5,743.	අඹුර	0 1 0
13977	මැව්කන්කාකපාතැනුදෙනි	පල්ලාවෙල එම	එම	0 0 6
13984	කෝනාඅහුනසේන	සිනියම 5,744.	සේන	6 0 18
D 533	අරම්භකකොණ්ඩුව	බවුහුගම	වත්ත	1 0 27
E 533	මදනගොඩසේන	එම	සේන	0 0 18
F 533	මදනගොඩසේන කොණ්ඩා කරන්දෙනිදේ අත්මත	එම	වත්ත	0 3 4
14849	හල්ගස්තාවාසේන සහ පල්ලා විලසේන	සිනියම 5 908. කොන්බද්දල	සේන	6 3 20
15004	තැන්පේසේන	සිනියම 5,945. දෙසියන්දර	එම	1 2 12
15005	එම	එම	පැහැරි	0 0 38
15010	විලසේන	සිනියම 5,948. පරපාමුල්ල	සේන	2 1 24
S 543	ගොරකහස්මුල්ලේසේන	සිනියම 6,149. බවුහුගම	වත්ත	2 2 15
T 543	එම	එම	එම	1 2 18
15896	එම	එම	එලිකරපු ඉඩම	0 3 7
Z 543	කැව්කාලගහසේන	සිනියම 6,164. අඹුල්ගොඩ	වත්ත	1 1 16
A 544	කඹුන්කැව්	එම	එම	2 3 26
15958	පුල්ලේසේන	එම	සේන	2 2 16
15959	මහසේන, නුගහසේන, අඹ ගහසේන, කැබැල්ලවත්ත ග, තැන්පේසේන සහ කර ගහසේන	එම	එම	15 3 10
B 544	ඊරිගහසේන	එම	වත්ත	1 3 26
16529	මන්මඩිපේසේන	සිනියම 6,280. කරවල්ලි	බැද්ද	0 2 16
16530	ගුරුගොඩැල්ලේසේන	එම	පැහැරි	0 2 16
16531	මන්මඩිපේසේන	එම	බැද්ද	0 2 0
16532	එම	එම	වැව්ලිකරපු ඉඩම	0 1 18
16533	ගුරුගොඩැල්ලේසේන	එම	අඹුර	0 0 16
16534	බැද්දේවත්තසේනවිදෙනි	එම	අඹුර	0 0 16
16535	ගුරුගොඩැල්ලේසේන	එම	අඹුර	0 0 16
16536	ඉත්තාවල කොණ්ඩා සේන	එම	අඹුර	0 0 16
J 549	මන්මඩිපේසේන කැව්	සිනියම 6,289.	පැහැරි	0 0 16
K 549	කැව්කාලගහසේන	කොහුලිද්ද එම	එලිකරපු ඉඩම	0 1 35

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අක්ෂර.	මහල. අ. ර. ප.
16739	බකලසේන	සිනියම 6,339.	සේන	1 1 32
16740	එම	හොරපාවිට	එලිකරපු ඉඩම	2 2 16
T 551	එම	එම	පැහිරි	2 0 15
17294	හිරවැවදෙහිදේකුච්චිය නො හොත් රත්නකුලාවල	සිනියම 6,450. උමාගොඩ	බැද්ද	3 2 20

කක්සේරු මිල අක්කරකක් රූපියල් 10යේ සිට රූපියල් 100 දක්වා ඉඩමේ කැමියවිය.
මෙම ඉඩම් කැණ වැහිදුර කාරනා සර්වේසර්ස්කරුන්ටත් නාන්සේගෙත්තු, විකිනිමේ කොන්දේසි කැණ ම කර උපඵ්ජන්තරුන් නාන්සේගෙත්තු දුකගන්ට පුළුවන.

ගරුභර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙහිපාඨස් වහු.

No. 1,347, s. P.

Colonial Secretary's Office.
Colombo, March 16, 1903.

ON Tuesday, April 28, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-two allotments of land situated in the Talpe, Gangaboda, and Hinidum pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 4,633.—Andugoda, Talpe pattu.
Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
M 490	Nugehenewatta	J. Gunasekara and others	Open land	0	1 15	15
N 490	Do.	do.	Garden	0	3 22	15
O 490	Do.	do.	do.	0	2 25	15
P 490	Do.	do.	Citronella	1	1 23	15
Q 490	Nugehenewatta <i>alias</i> Awariahenadakunbasnairakebella	do.	Garden	1	0 30	15
R 490	Do.	do.	Jungle	3	1 35	15
T 490	Do.	do.	do.	0	1 23	15
U 490	Awariahenadakunbasnairakebella <i>alias</i> Koragehena	do.	Garden	0	1 2	15
V 490	Awariahena	do.	Jungle	2	1 20	15

Preliminary plan 1,438.—Kottowa, Talpe pattu.
Applicant—Nil.

G 641	Kotagalakumbura	E. R. Gooneratne, Gate Mudaliyar, of Galle	Field	1	2 6	40
I 641	Kotagaladeniyakumbura	do.	do.	0	1 34	40
K 641	Medavekalewaturakumbura	Heirs of Unawatuna Vitanege Dondris de Silva	do.	7	1 5	60
L 641	Dadapitiyeudumullawatta	Midigaspege Agoris and Midigaspege wellon	Garden	0	1 38	20
M 641	Dadapitiya Udumullakumbura	Midigaspege Agoris and others	Field	0	1 20	40
N 641	Dadapitiyawatta	Nicholas Jayawardena and others	Garden	1	3 11	20
O 641	Uttamullakumbura	Casi Lebbe Marikkar Ispar Abdul Cader	Field	2	0 5	240
P 641	Talagahawatta	Telumbure Vitanege Don Endris de Silva	Garden	0	0 8	10
Q 641	Kandagodaliyaddakumbura	Liyadigamagamage Don Janis de Silva	Field	0	3 7	80
R 641	Silaburakumbura or Relambureliyadda	Akmimane Vitanege Denes and others	do.	1	1 5	60
S 641	Wewakumbura	Nabadawa Vitanege Andris and others	do.	1	1 37	60
T 641	Heralagekumbura	Dodanpegamage Don Andris and others	do.	5	1 30	60
U 641	Heralagewatta	—	Garden	0	3 10	15
12038	Nakahadeniyakumbura	—	Land fit for paddy	14	2 30	150
12039	Udunduwakele	—	Jungle	4	3 28	20
12040	Weweduwa	—	do.	0	1 35	10

Preliminary plan 3,951.—Kottowa, Talpe pattu.
Applicant—Nil.

9900	Pitigegodakanda	—	Jungle	4	3 39	100
9901	Do.	—	do.	4	2 14	100

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
9902	Pitigegodawatta	—	Garden	0	1	25	100
9903	Pitigegodakanda	—	Jungle	5	1	14	100
9904	Do.	—	do.	5	3	6	100
9905	Do.	—	do.	4	3	27	100
9906	Indurekanatiya-addara-kanatte	—	do.	1	2	9	100
9907	Pitigegodakanda	—	do.	5	2	18	100
9908	Do.	—	do.	6	0	20	100
9909	Do.	—	do.	5	2	20	100
9910	Do.	—	do.	4	2	30	100
9911	Pitigegodakanda	Tellembura.	Jungle	6	0	31	100
9912	Do.	—	do.	6	2	35	100
		Preliminary plan 2,708.—Polgoda, Talpe pattu. Applicant—J. Goonewardena and another.					
5207	Galennehena	—	Jungle	1	1	11	25
		Preliminary plan 2,609.—Magedara, Talpe pattu. Applicant—Gammadewattage Migel.					
4814	Inkanattamullehena	—	Jungle	7	1	21	10
		Preliminary plan 2,610.—Polpogoda, Talpe pattu. Applicant—K. Allis de Silva.					
4816	Monera-anduawatta	Hetige Daniel	Garden	0	0	33	10
		Preliminary plan 2,503.—Tellembura, Talpe pattu. Applicant—Nil.					
4255	Kiriowitakumbura	—	Field	1	1	0	20
4256	Hiwalamaladeniya	—	do.	1	1	16	20
4257	Do.	—	do.	0	2	36	20
4259	Hiyaraya Udumulla	—	do.	0	2	12	20
4260	Do.	—	do.	0	3	36	20
4261	Do.	—	do.	0	2	33	20
		Preliminary plan 6,306.—Nattewala, Gangaboda pattu. Applicant—M. Dwanhamy					
16600	Lahumulla	—	Deniya	2	3	20	25
		Preliminary plan 6,378.—Ihalakimbiya, Gangaboda pattu. Applicant—W. Hendrick					
16903	Pitadeniyakanda	—	Chena	0	2	34	15
16904	Pitadeniyabasnairakanda	—	Open land	0	0	28	15
		Preliminary plan 4,978.—Hiniduma, Hinidum pattu. Applicant.—L. B. Daniel de Silva					
14379	Pillagodahena	D. Elias Gunawardena	Garden	0	1	7	10
14380	Do.	do.	Cleared land	0	2	5	10
14381	Do.	do.	Chena	6	1	24	10
14382	Do.	L. Bastian	Cleared land	0	0	27	10
14383	Do.	—	Garden	0	1	35	10
14384	Pillagodawatta	Nanawaturagamage Wijan	do.	0	1	0	10
14385	Pillagodahena	D. Elias Gunawardena	Cleared land	0	0	11	10
		Preliminary plan 1,376.—Werapana, Hinidum pattu. Applicant—Nil.					
10819	Parakanda Modaradeniya	—	Field	0	2	4	10
10820	Udumulladeniya	—	do.	1	0	35	10
10824	Kalugalawella Udumulla-deniyaya	—	do.	0	3	5	10
		Applicant—J. D. S. Karunaratne, Mudaliyar.					
10828	Laolugahaowita	—	Field	0	0	11	10
10830	Laolugahaowita	—	do.	0	0	17	10
10831	Laolugahadeniya	—	do.	0	0	6	10
10832	Do.	—	do.	0	1	33	10
10833	Do.	—	do.	0	1	19	10
		Applicant—Nil.					
10839	Dolaihaladeniya	—	Field	0	3	2	10
10841	Dolaihalagodella	—	Chena	0	3	7	10
W 608	Katirielaokandagodella	—	Garden	0	1	10	10
Y 608	Ihalakattugodakumbura	Ranasinghe Appu and others	Field	0	2	14	10
I 609	Wadiyawatteaddarakoratuwa	—	Owita	0	1	23	10
K 609	Rubasinghewatta	Waniatchikankanange Andris	Garden	0	2	25	10
N 609	Do.	do.	do.	0	1	20	10

Lots Nos. 12,038, 9,900, 9,901 to 9,912, and 5,207 are supposed to contain plumbago. They are advertised with plumbago mining rights.

Any persons considering that they have any claims to these lauds are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,347, S. P.

වර්ෂ 1903 ක්‍රි. ව. 16 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේ නායකයන්ගේ කාර්යාලයේදී.

දකුණු දිසාවේ මහජනතලායේ විසින් වෙස් පහත සඳහන්වන ආණ්ඩුව සන්නය ඉඩම් ආණ්ඩුවේ
නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. ව. 28 වෙනි දිනදී අගතරවාද දවල් 12ට කැල්ලේ සහ
වෙරළේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය කර ඇත.

දකුණු දිසාවේ තලායේ, ගඟබඩ සහ හිඳිලිපත්තුවල පිහිටා තිබෙන බිම්කැබලි 74ක්.

සිතියම 4,633. අනුකොඩ, තලායේ පත්තුව.

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් ඇත.

නො.	ඉඩමේ නම.	අයිතියක් කිසිවක්.	අන්දම.	පවත්නා ස්වක.	
				අ. රු. ප.	රු.
M 490	හුගුණවත්ත	ජේ. ගුණසේකර සහ තවත්	මුදුණිම	0 1 15	15
N 490	එම	එම	වත්ත	0 3 22	15
O 490	එම	එම	එම	0 2 25	15
P 490	එම	එම	ප. හිරි ඉඩම	1 1 23	15
Q 490	එම නොහොත් අවරියසේන දකුණු බස්නාහර කැබලි	එම	වත්ත	1 0 30	15
R 490	එම	එම	කැල්ලේ	3 1 35	15
T 490	එම	එම	එම	0 1 23	15
U 490	එම නොහොත් කොරගේ සේන	එම	වත්ත	0 1 2	15
V 490	අවරියසේන	එම	කැල්ලේ	2 1 20	15

සිතියම 1,438. කොට්ටම, තලායේ පත්තුව.

G 641	කොට්ටමකුමුර	කැල්ලේ පදිත්ති ජ. ආර්. ගුණ රත්න මාසල මුදලිගාන	වෙල	1 2 6	40
I 641	කොට්ටමදෙතිසකුමුර	එම	එම	0 1 34	40
K 641	මැදවකැල්ලේවතුරකුමුර	ගෙලකුමුර. උනටු පුළුඹකොත් දෙත් දිස් ද සිල්වාගේ උරු මක්කාරගේ	එම	7 1 5	60
L 641	දඩපිටිපලමුල්ලවත්ත	මිදිගස්පාගේ එංගෝරිස් සහ වෙළුන්	වත්ත	0 1 38	20
M 641	දඩපිටිපලමුල්ලකුමුර	මිදිගස්පාගේ එංගෝරිස් සහ තවත්	කුමුර	0 1 20	40
N 641	දඩපිටිපවත්ත	නිකුල්ස් රසවර්දන සහ තවත්	වත්ත	1 3 11	20
O 641	බහුමුල්ලකුමුර	කාසිලොඹිමේ මිනිස්කාර, ඉසිපාර්අඹිමුල්ලකාර	කුමුර	2 0 5	240
P 641	තලකතවත්ත	ගෙලකුමුරවිතානගේ දෙත් එන්ද්‍රිස් ද සිල්වා	වත්ත	0 0 8	10
Q 641	කන්දගොඩලියාද්දකුමුර	ලියාද්දගමගේ දෙත් ඊනිස් ද සිල්වා	කුමුර	0 3 7	80
R 641	සිලකුමුරකුමුර නොහොත් රෙල මුරලියාද්ද	අක්මුවකවිතානගේ දීනිස් සහ තවත්	එම	1 1 5	60
S 641	මැවකුමුර	තබ්බවිතානගේ අන්ද්‍රිස් සහ තවත්	එම	1 1 37	60
T 641	තෙරලගේකුමුර	දෙඩමිපගමගේ දෙත් අන් ද්‍රිස් සහ තවත්	එම	5 1 30	60
U 641	තෙරලගේවත්ත	—	වත්ත	0 3 10	15
12038	නාභකදෙතිසකුමුර	—	අමුරකට සැක න ඉඩම	14 2 30	150
12039	උදන්දුවකැල්ලේ	—	කැල්ලේ	4 3 28	20
12040	මැවදුව	—	එම	0 1 35	10

සිතියම 3,951. කොට්ටම, තලායේ පත්තුව.

9900	පිටිගේගොඩකන්ද	—	කැල්ලේ	4 3 39	100
9901	එම	—	එම	4 2 14	100
9902	පිටිගේගොඩවත්ත	—	වත්ත	0 1 25	100
9903	පිටිගේගොඩකන්ද	—	කැල්ලේ	5 1 14	100
9904	එම	—	එම	5 3 6	100
9905	එම	—	එම	4 3 27	100
9906	ඉඳුරුකනනියාද්දරකනන්ත	—	එම	1 2 9	100
9907	පිටිගේගොඩකන්ද	—	එම	5 2 18	100
9908	එම	—	එම	6 0 20	100
9909	එම	—	එම	5 2 20	100
9910	එම	—	එම	4 2 30	100
		කෙලකුමුර.			
9911	එම	—	එම	6 0 31	100
9912	එම	—	එම	6 2 35	100

				එවන්ගන්ක	
				මහත. ගණිත.	රු.
කේ.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ.	අත්දම.	අ. රු. ප.	රු.
සිතියම 2,708. පොල්පෝගොඩ, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—පේ. ගුනවර්දන සහ තවත් අයෙක්.					
5207	ගලු, නේගෙහෙන	—	කැලේ	1 1 11	25
සිතියම 2,609. මාගෙදර, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ගම්මැද්දවත්තගේ මිහෙල්.					
4814	ඉත්තනත්තමුල්ලේහෙන	—	කැලේ	7 1 21	10
සිතියම 2,610. පොල්පෝගොඩ, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—කේ. අල්ලිය ද සිල්වා.					
4816	මොනරාභූමුවත්ත	තැටිගේ දැනියෙල්	වත්ත	0 0 33	10
සිතියම 2,503. කෙලමුර, තල්පේපත්තුව. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
4255	කිරිඔවටකුමුර	—	කුමුර	1 1 0	20
4256	හිවලමලගේතදෙනිය	—	එම	1 1 16	20
4257	එම	—	එම	0 2 36	20
4259	හිතාරේඋඩුමුල්ල	—	එම	0 2 12	20
4260	එම	—	එම	0 3 36	20
4261	එම	—	එම	0 2 33	20
සිතියම 6,306. නැත්තවල, ගඟබඩපත්තුව. ඉල්ලුම්කාරයා—ඇම්. දුටුගාමි.					
16600	ලාකමුල්ල	—	දෙනිය	2 3 20	25
සිතියම 6,378. ඉහලකිඹිය, ගඟබඩපත්තුව. ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. කෙර්දිස්.					
16903	පිටදෙනියකන්ද	—	හේන	0 2 34	15
මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.					
16904	පිටදෙනියබස්නාඉරකන්ද	—	මුඩුබිම	0 0 28	15
සිතියම 4,978. හිනිදුම, හිනිදුමපත්තුව. ඉල්ලුම්කාරයා—ඇල්. බී. දැනියෙල් ද සිල්වා.					
14379	පිල්ලගොඩගේහෙන	බී. එලියස් ගුනවර්දන	වත්ත	0 1 7	10
14380	එම	එම	එලිකරපු ඉඩම	0 2 5	10
14381	එම	—	හේන	6 1 24	10
14382	එම	ඇල්. බස්නිහන්	එලිකරපු ඉඩම	0 0 27	10
14383	එම	එම	වත්ත	0 1 35	10
14384	එම වත්ත	මානවතුරගමගේ විජේන්	එම	0 1 0	10
14385	පිල්ලගොඩගේහෙන	බී. එලියස් ගුනවර්දන	එලිකරපු ඉඩම	0 0 11	10
සිතියම 1,376. විරපාන, හිනිදුමපත්තුව. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
10819	පරකන්දමෝදරදෙනිය	—	කුමුර	0 2 4	10
10820	උඩුමුල්ලදෙනිය	—	එම	1 0 35	10
10824	කඵගලවෙලඋඩුමුල්ලදෙනිය	—	එම	0 3 5	10
ඉල්ලුම්කාරයා—පේ. ඩී. ඇස්. කරුනාරත්න මුදලිගාල.					
10828	ලාඋළුගඟහිවට	—	කුමුර	0 0 11	10
10830	එම	—	එම	0 0 17	10
10831	ලාඋළුගඟදෙනිය	—	එම	0 0 6	10
10832	එම	—	එම	0 1 33	10
10833	එම	—	එම	0 1 19	10
මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැත.					
10839	දෙලඉහලදෙනිය	—	එම	0 3 2	10
10841	දෙලඉහලලොකාඩැල්ල	—	හේන	0 3 7	10
W608	කතිරිඇලඹිකන්දගොඩැල්ල	—	වත්ත	0 1 10	10
Y 608	ඉහලකටුගොඩකුමුර	රහසිංහඅප්පු සහ තවත්	කුමුර	0 2 14	10
I 609	මාහිගමන්තද්දරකොරවුව	—	ඔව්ට	0 1 23	10
K 609	රුබසිංහවත්ත	වනිඅච්චිකන්කානගේ	වත්ත	0 2 25	10
N 609	එම	අන්දිස්	එම	0 1 20	10

කොමිෂර් 12038, 9900, 9901 සිට 9912, 5207 කැබලිවල මිනිරන් තිබෙනවාය කියා කල්පනාකර තිබේ. මේවා එකතුවෙන් මිනිරන් කාර්යයට බලේ ඇතුළත්.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකමක් කියා හිටින බම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේදී එම අයිතිවාසිකම් කියා තිබෙන බස්පු දකුණු පලාතේ මහජනතලන්කාන්සේට පෙන්වා සිටියට ඕනෑය.

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේචර්කරුලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මැහිදුර කාරණා දකුණු පලාතේ අග්නිමුණේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුභර උතුරාගත්වකන්සේගේ ආඥාවලෙස,
එවර්ඩ් ඉම් කර්න්,
මහසෙනෙකාරිජ් මම්ම.

No. 1,348, S. P.

Colonial Secretary's Office,
Colombo, March 16, 1903.

ON Monday, May 18, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at his office in the Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Present Value per Acre. Rs. c.
				A.	R.	P.	
Preliminary 6,290. Village—Medayala.							
Claimant—Crown.							
16558	Serugahakoratuwa	M. P. Lewis Appuhami	Reservation	0	0	21	—
16559	Do.	do.	Garden	1	0	21	50 0
Preliminary plan 6,319. Village—Joolampitiya.							
Claimant—Crown.							
16662	Kumbukghadeniya	D. A. Rajapaksa	Paddy field	0	2	39	20 0
Preliminary plan 6,352. Village—Daha-amuna.							
Claimant—Crown.							
16776	Goowewepitteniyehena	R. M. P. Don Diñes	Chena	1	0	34	10 0
16777	Do.	do.	Garden	1	0	25	15 0
Preliminary plan 6,353. Village—Joolamulla.							
Claimant—Crown.							
16778	Talakolalanda	J. M. Dissanaika	Irrigable land	7	2	32	20 0
16779	Do.	do.	Reservation	0	0	14	—
16780	Do.	do.	do.	0	3	0	—
Preliminary plan 6,358. Village—Netolaporuwa.							
Claimant—Crown.							
16814	Lolugahakoratuwa	Dinoris and another	Chena	2	3	16	10 0
W 551	Mullekumbura	Claimant—R. M. Don Luwis and others. Crown	Paddy land	0	2	13	50 0
Preliminary plan 6,359. Village—Hakuruwela.							
Claimant—Crown.							
16815	Mellagahakoratuwa	W. A. Andrayas	Garden	1	3	4	20 0
16816	Do.	do.	do.	0	0	24	20 0
16817	Do.	do.	do.	0	1	0	20 0
16818	Deniyagahawatta	Davit Hami	Chena	1	1	8	10 0
16819	Do.	do.	Garden	0	0	20	15 0
16820	Hewagedeniya	—	Swamp	0	0	33	10 0
Preliminary plan 6,361.—Medayala and Hakuruwela.							
Claimant—Crown.							
16824	Nugahena or Davaniya-	Don Carolis	Garden	0	3	34	12 50
16825	gahakoratuwa	do.	Reservation	0	0	10	—
16826	Do.	J. M. Dissanaika	Chena	2	3	38	10 0
16827	Lolugahahena	—	Reservation	0	1	4	—
16828	Do.	W. A. Andris	Garden	0	1	20	50 0
16829	Helambagahawatta	do.	Reservation	0	0	8	—
16830	Do.	V. M. Tomis	Garden	0	2	16	30 0
16830	Timbillawalawatta	—	Garden	0	2	16	30 0
Preliminary plan 6,386. Village—Bukendeyaya.							
Claimant—Crown.							
16922	Digapotahena	Crown	Chena	3	0	30	15 0
16923	Do.	do.	Garden	0	3	13	20 0
16924	Do.	do.	Chena	0	1	12	15 0
16925	Komagawahena	do.	Garden	3	3	4	15 0
16926	Do.	do.	do.	0	3	12	15 0
16927	Do.	do.	Jungle	0	0	24	15 0
16928	Karagahahena	do.	do.	7	2	15	10 0
16929	Do.	do.	do.	0	0	25	10 0
16930	Katupilagahamadittewewa	do.	Tank	0	0	34	50 0
16931	Tiriwanagalkissa	do.	Chena	4	2	17	10 0
16932	Do.	do.	Garden	0	2	6	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,348, S. P.

වර්ෂ 1903 ක්‍රි.ව. මාර්තු මස 16 වෙනි දින කොළඹ

මහසෞඛ්‍යාධිකාරීන්ගේ සේවයේ කන්ට්‍රාක්ට් දීම.

දකුණු දිසාවේ ගම්බත්කොට පලාතේ උපද්‍රව්‍යවන කුසිත් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරව වර්ෂ 1903 ක්‍රි.ව. මාර්තු මස 18 වෙනි දිනට සඳුදා දවල් 12 ට ගංගල්ලේ නානායකමෙදී වෙන්දේසි කර විකුණන බව යෙදවීමට යැයි.

දකුණු දිසාවේ ගම්බත්කොට පලාතේ බස්න. ඉර ගිරුවාටත්තුමා කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැංචලි.

සිතියම 6,290. මැදස ල. අයිතිකම් කිසිවක්—ගොවුරුන්ගේ වතු.

නං.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරය.	අත්දම.	වටිනාකම	
				රු. ප. ස.	ර. ග.
16558	සේරුවහලකොටුව	එම් ජයප්‍රසාදම්	ඉතිරිකරපු ඉඩම	0 0 21	—
16559	එම	එම	වත්ත	1 0 21	50 0
16662	අමුක්කොටුව	සිතියම 6,319. ජුලියුස් වි. ඒ. රජපක්‍ෂ	කුඹුර	0 2 39	20 0
16776	ඉවුරුවෙහිවිටිකේසේන	සිතියම 6,352. දකුණු.	සේන	1 0 34	10 0
16777	එම	දො. දි. නෙස් එම	වත්ත	1 0 25	15 0
16778	ගලුකොටුව	සිතියම 6,353. ජුලියුස්.	ගොවිතැන්කර		
16779	එම	දිසානායක	කැකි	7 2 32	20 0
16780	එම	එම	ඉතිරිකරපු ඉඩම	0 0 14	—
		එම	එම	0 3 0	—
16814	ලෝචනකොටුව	සිතියම 6,358. කෙටොලොටොටුව.	සේන	2 3 16	10 0
		දිනේෂ් සහ තවත්			
W 551	මුල්ලේකුඹුර	අයිතිකම් කිසිවක්—දො. එම්. සහ තවත්.	කුඹුර	0 2 13	50 0
		ගොවුරුන්ගේ වතු			
		සිතියම 6,359. ගකුරුවෙල. අයිතිකම් කිසිවක්—ගොවුරුන්ගේ වතු.			
16815	මැල්ලකොටුව	අත්දුගස්	වත්ත	1 3 4	20 0
16816	එම	එම	එම	0 0 24	20 0
16817	එම	එම	එම	0 1 0	20 0
16818	දෙකිගහවත්ත	දුන්නාමි	සේන	1 1 8	10 0
16819	එම	එම	වත්ත	0 0 20	15 0
16820	සේවාගේදෙකිග	එම	මඩුගුර	0 0 33	10 0
16824	හුගසේන සහ දවනිගහ	සිතියම 6,361. මැදසල සහ කකුරුවෙල.			
	කොටුව	දො. කරෝලිය	වත්ත	0 3 34	12 50
16825	එම	එම	ඉතිරිකරපු ඉඩම	0 0 10	—
16826	ලෝචනකොටුව	දිසානායක	සේන	2 3 38	10 0
16827	එම	—	ඉතිරිකරපු ඉඩම	0 1 4	—
16828	ගැලුම්කොටුව	අත්දිස්	වත්ත	0 1 20	50 0
16829	එම	එම	ඉතිරිකරපු ඉඩම	0 0 8	—
16830	නිඹිල්ලවත්ත	කොමස්	වත්ත	0 2 16	30 0
16922	දිනපොතසේන	සිතියම 6,386. බුකන්දේනාය.	සේන	3 0 30	15 0
16923	එම	ගොවුරුන්ගේ වතු	වත්ත	0 3 13	20 0
16924	එම	එම	සේන	0 1 12	15 0
16795	කොට්ඨාසාසේන	එම	වත්ත	3 3 4	15 0
16926	එම	එම	එම	0 3 12	15 0
16927	එම	එම	බැද්ද	0 0 24	15 0
16928	කරගහසේන	එම	එම	7 2 15	10 0
16929	එම	එම	එම	0 0 25	10 0
16930	කටුපිලකොටුව	එම	වැව	0 0 34	50 0
16931	නිර්වානගල්කිසා	එම	සේන	4 2 17	10 0
16932	එම	එම	වත්ත	0 2 6	10 0

මෙම ඉඩම්වලට උරුමයක් ඇතැයි කල්පනාකරණ ගම් කිසි කෙනෙකුට මෙයින් දැනුම්දෙන්නක් නම්, මිනිස් මි දමාදී උපද්‍රව්‍යවන කුසිත් මෙහි ඉදිරිපිට මවුරුගේ අයිතිවාසිකම්වලට හානි පෙන්වා සිටිය ලෙසටයි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යවන කුසිත් මෙහිදී, මිනිස් මි කොන්දේසි ගැන මෙහි කොට පලාතේ උපද්‍රව්‍යවන කුසිත් මෙහිදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,
එවරුරු ඉම් කරන්,
මහසෞඛ්‍යාධිකාරීන්ගේ මහත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 920, E. P.

Colonial Secretary's Office,
Colombo, March 16, 1903.

ON Wednesday, May 13, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 993.—Manmunai pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs. c.		
250	Puliyadimadu	S. Kantappan and S. Kanavati	Jungle land	2	0	31	10 0
251	Do.	do.	Tobacco garden	8	2	22	10 0
252	Do.	do.	Suitable for paddy	13	0	31	10 0
253	Do.	General sale	do.	17	3	26	10 0
254	Do.	do.	Jungle land	32	1	1	10 0
256	Do.	S. Kantappan and others	do.	7	0	38	10 0
257	Do.	do.	do.	10	2	14	10 0
258	Do.	General sale	do.	11	0	15	10 0
259	Do.	do.	do.	11	3	35	10 0
260	Do.	do.	Fit for paddy cultivation	16	3	22	10 0
261	Do.	do.	do.	24	0	16	10 0
Preliminary plan 2,194.							
7319	Minachchiyadimadu	I. Umarukatta	High land	3	3	36	10 0
7320	Do.	do.	Paddy field	6	1	5	10 0
7322	Do.	U. Akamatulevvai	Garden	0	3	13	10 0
7323	Do.	do.	Paddy field	2	3	30	10 0
7324	Do.	do.	do.	0	1	6	10 0
Preliminary plan 2,195.							
7325	Kalladi	General sale	Jungle land	1	2	32.75	10 0
Preliminary plan 2,397.							
6208	Kochchikkaitivu	K. Kanavatippillai	Jungle fit for cocoanuts	2	3	27	10 0
Preliminary plan 2,690.							
77424	Talankuda	M. K. Pakkirmeiyatinvava.	Cocoanut garden	1	3	6	12 50
Preliminary plan 3,119.							
88431	Amirtakali	N. Kattavannan	Jungle land	2	2	12	10 0
88432	Do.	do.	Cocoanut garden	0	0	18.50	10 0
88433	Do.	do.	do.	0	0	10	10 0
88434	Do.	do.	Jungle land	0	0	9.75	10 0
O 86	Do.	S. Pattavannan	Cocoanut garden	0	0	11.50	10 0
Preliminary plan 891.							
10881	Vavunativu	Tillainayakam Saravanamuttu, defaulter	Paddy field	13	0	19	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 920, E. P.

கொலோனியல் சர்க்கிடுத்தார் ஆபிசில்,
கொழும்பு, 1903 ம் வரு பங்குனிம் 16 ந் உ.

1903 ம் ஆண்டு வைகாசிமாதம் 13 ந் தேதியாகிய புதன்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவர்ணமேந்து ஏசனறவர்கள் தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணத்தண்டுகள், அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற கூறி விந்பார்.

காணத்தண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மஸ்திரிக்கி விருக்கின்றன.

பினான இலக்கம் 993. மண்முனைப்பற்று.

இல.	குறிச்சி.	உரித்தாளி—முடி.		வீசாலம். ஏ. அ. ப.	சரிப்பு விலை ஏக்கரென. ரூ. ச.
		கேள்விகாரண பெயர்.	வீவரம்.		
250	புளியடிமடு	சி. சுந்தப்பனும் சி. கனவதியும்	காட்டுப்பூமி	2 0 31	10 0
251	ஷே	ஷே	புகையிலைத்தோட்டம்	8 2 22	10 0
252	ஷே	ஷே	வேளாண்மைக்கேற்றது	13 0 31	10 0
253	ஷே	பொதுவிற்பனவு	ஷே	17 3 26	10 0
254	ஷே	ஷே	காட்டுப்பூமி	32 1 1	10 0
256	ஷே	சி. சுந்தப்பனும் மறுபேரும்	ஷே	7 0 38	10 0
257	ஷே	ஷே	ஷே	10 2 14	10 0
258	ஷே	பொதுவிற்பனவு	ஷே	11 0 15	10 0
259	ஷே	ஷே	ஷே	11 3 35	10 0
260	ஷே	ஷே	வேளாண்மைசெய்கைக் கேற்ற பூமி	16 3 22	10 0
261	ஷே	ஷே	ஷே	24 0 16	10 0

இல.	குறிச்சி.	கேள்விகாரன் பெயர்.	விலரம்.	தரிப்பு விலை ஏக்கரொன்	
				விசாமம் ஏ. அ. ப.	அக்கு. ரூ. ச.
		படம் 2,194.			
7319	மீனாச்சியடிமடு	இ. உமறுகத்தா	திடல்பூமி	3 3 36	10 0
7320	ஹே	ஹே	வயல்	6 1 5	10 0
7322	ஹே	உ. அகமதுலெவ்வை	தோட்டம்	0 3 13	10 0
7323	ஹே	ஹே	வயல்	2 3 30	10 0
7324	ஹே	ஹே	வயல்	0 1 6	10 0
		படம் 2,195.			
7325	கல்லடி	பொதுவிற்பனை	காட்டுப்பூமி	1 2 32.75	10 0
		படம் 2,397.			
6208	கொச்சிக்காய் நீவு	க. கணபதிப்பிள்ளை	தென்னக்கேற்ற காடு	2 3 27	10 0
		படம் 2,690.			
77424	தாளங்குடா	மு. க. பக்கீர்மெய்யதினவாவா	தென்னத்தோட்டம்	1 3 6	12 50
		படம் 3,119.			
88431	அமிர்தகனி	நீ. காத்தவண்ணை	காட்டுப்பூமி	2 2 12	10 0
88432	ஹே	ஹே	தென்னத்தோட்டம்	0 0 18.50	10 0
88433	ஹே	ஹே	ஹே	0 0 10	10 0
88434	ஹே	ஹே	காட்டுப்பூமி	0 0 9.75	10 0
0 86	ஹே	சி. பத்தவண்ணை	தென்னத்தோட்டம்	0 0 11.50	10 0
		படம் 891.			
10881	வவுணதீவு	திலீலநாயகம் சரவணமுத்து (வாயிதா கட்டாதவர்)	வேளாண்மைப்பூமி	13 0 19	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் விற்பனைகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசனமுத்துரையவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமரவர்களினது கட்டணயினபடி,

எவெறட்டும் தாரண்
இராசாங்க வித்தர்.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE

No. 1,206, N.C. P.

Colonial Secretary's Office,
Colombo, March 9, 1903.

ON Wednesday, April 29, 1903, at 2 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				Extent.	Rs.
		Preliminary plan 2,313.—Negampaha korale. Claimant.—Crown.			
7156	Tammanwewa	P. S. Fernando of Kumbukwewa	Forest fit for garden.	2 1 13	20
		Preliminary plan 2,332.—Unduruwa korale.			
7225	Balaluwewa	Karawilagala Ekanayaka Appuhami	Forest fit for paddy	4 2 8	25
		Preliminary plan 2,343.—Kalagam korale.			
7265	Siwalagala	Appurala Arachhige Tikirala and others	Jungle fit for paddy	10 0 0	20
7267	Do.	do.	Cleared land fit for paddy	0 1 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,206, N.C. P.

වර්ෂ 1903 ක්ව මාර්තු මස 9 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථලයකින් සේවයේ කන්දෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්ව අප්‍රේල් මස 29 වෙනිදින වූ බදද සමස 20 අනුරාධපුරේ කම්පවරියේදී වෙන්දේසිකර විකණනට නොකොන් බේරුම්කරදෙහට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4.

සිතියම 2,313. කලාගම්කෝරලේ. අයිතිකම් කියන්නා:—ආණ්ඩුව.

නො. අංක.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	වටන්ගන්න මහස. ගණන.	
				අ. රු. ප.	රු.
7156	කම්මන්තුව	කුමුක්වැවේ පි. ඇස්. ප්‍රනාන්දු	වත්තට සුදුසු මුකලාන	2	1 13 20
7225	බලවැව	සිතියම 2,332. උදුරුවකෝරලේ. කරවිලගලඒකනායක අප්පුහාමි	විසට සුදුසු මුකලාන	4	2 8 25
7265	සිවලාගල	සිතියම 2,343. කලාගම්කෝරලේ. අප්පුරුආරච්චිලගේවිකිරු සහ තවත් අය	විසට සුදුසු කැලේ	10	0 0 20
7267	එම	—	විසට සුදුසු එලිකරපු බිම	0	1 6 10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේකර්ස්කරුලන්තාන්සේගෙන්ද විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගේ ආඥාවලෙස, එවරුහි ඉම් කරන්, මහසෙනෙවුකාරිස් වමන.

No. 1,207, N.C. P.

Colonial Secretary's Office, Colombo, March 9, 1903.

ON Wednesday, April 29, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 605.—Willachchiya korale.

Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
2117	Karambewa	Wela-Pediya	Jungle fit for paddy	8 3 21	10	0
6135	Lindawewa	Preliminary plan 2,065.—Willachchiya korale. Hittarachchige Hendrick Perera	Open land fit for garden	0 2 32	12	0
6137	Do.	—	Garden (encroachment by Mudiya Vidane)	0 0 6	12	0
6519	Amunawetiya	Preliminary plan 2,160.—Eppawala korale. M. Wannihami and M. Ukkurula of Ambagaswewa	Forest fit for paddy	4 2 21	11	0
6541	Mediyawa	Preliminary plan 2,166.—Eppawala korale. Mudiyanse, ex-Arachchi, and J. T. Kapurula of Mediyawa	Low jungle fit for paddy	7 1 22	15	0
6542	Do.	do.	do.	2 0 0	15	0
6364	Alutwewa.	Preliminary plan 2,123.—Eppawala korale. K. W. Heratham and others	Scrub jungle fit for paddy	1 2 37	15	0
305	Dematawewa	Preliminary plan 86.—Nuwaragam korale. Welatege Sirala and others	Low jungle fit for paddy. (A small portion is said to be subject to periodical submersion by Turuwila tank)	6 0 5	10	50
7178	Kudamaguruhiyawa	Preliminary plan 2,318.—Nuwaragam korale. Omarukandu Vel-vidane of Kiwulekada	Thorny jungle fit for paddy	1 3 34	10	0
7220	Hunupolayagama	Preliminary plan 2,330.—Nuwaragam korale. P. Mudalihami	Low jungle fit for paddy	2 1 24	10	0
7120	Kohombagaswewa	Preliminary plan 2,303.—Kadawat korale. —	Low jungle fit for paddy	5 2 29	10	0
4302	Gangurewa	Preliminary plan 1,406.—Kanadara korale. Welate Mohottala	Low jungle fit for paddy	0 2 30	20	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.	
		Preliminary plan 2,339.—Kalagam korale. Claimant—Crown and R. Thewahami.				
7248	Manewa	P. Kapurala	Chena fit for paddy	3 2 30	10	
		Claimant—Crown.				
7249	Manewa	—	Paddy field (encroachment by the villagers)	0 0 6	10	
		Claimant—Crown and R. Thewahami.				
7251	Manewa	Kapuruhamige Appubami	Jungle fit for paddy	9 2 0	10	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,208, N.C. P.

වෂ් 1903 ක්වු මාර්තු මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ලත්තානසේනේ කන්තෝරුවේදීය.

ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තානසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වෂ් 1903 ක්වු මැයි මස 6 වෙනි දින වදාද සවස 1 ව අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

ලතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාන කොවිටාසයේ පිස්වානිමෙන බිම්කැබලි 5. සිතියම 2,171. කලාගම්කෝරලේ. ගම—මාතුව. පවත්කන්න

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.	රු.
6565	මාතුවේ රජකරුණපුත් විවන්ඩා අත්ඵන්නන් කාරකැන	ආණ්ඩුව සහ ආර් නේව ගාමි	ලදුකැලේ අවුතු කොණරුවක් නිසිමෙන් මෙම ඉඩ ම අස්වද්දැගැනීමට පුළුවන්වේ	2 2 16	10
		සිතියම 2,335.			
7235	මාතුවේ රජකරුණරට ගෑරේ	ආණ්ඩුව සහ ආර් නේව ගාමි	විංව සුදුසු කැලේ	1 1 6	10
		සිතියම 2,339.			
7248	පි කපුරල	ආණ්ඩුව සහ ආර් නේව ගාමි	විංව සුදුසු සේන	3 2 30	10
7249	—	ආණ්ඩුව	කුඹුර, ගවු විසින් අල්ලා ගත නිමි	0 0 6	10
7251	කපුරුගාමියේ අරපුතාමි	ආණ්ඩුව සහ ආර් නේව ගාමි	විංව සුදුසු කැලේ	9 2 0	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේඥජනරුල්ලත්තානසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තානසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලකුමානත්තන්සේනේ ආඥාවලස,
එවරුඩ් ඉම් කර්න්,
මහසෙනෙවුකාරිස් වම්ස.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 588, P. OF U. Colonial Secretary's Office, Colombo, March 7, 1903.

N Thursday, April 16, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-nine allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 353. Village—Ulpenarawa in Passara korale of Yatikinda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
A 36	Nikabedda	Kalu Banda Korala, Ukku Banda, and Heen Menika	Old chenas, new patana	58 3 0
B 36	Galkotuwahena	do.	Chena and garden	8 0 18
1130	Deiyannekumbura	Ukku Banda Arachchi and Udukinda-gedara Rambarana	Field	2 1 23
1131	Kinagallekumbura	Nakatgedara Kirihatha, Huda, Tumbi, and others	do.	0 3 23

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
D 36	Dunahalegahawatta	Mutu Menika	Garden	1	0	7
E 36	Deiyannekumbura	Mutumenika and Wannaku	Field	3	2	38
F 36	Paragahahena	Wannaku, Kulu Banda Korala Superintendent of Agratenna estate, and others	Chenas and estates	25	3	22
G 36	Pallekumbura	Udukindagedara Rambarana	Kumbura	1	1	3
H 36	Bogabahena	Helagedara Appuhami Arachchi and Hudu Appu	Chena and garden	3	0	17
I 36	Palugangodakumbura	Galkande Appuhami Arachchila and Helagedara Appu	Field	3	1	9
J 36	Halagaratennawattahena	B. Cruse of Galattagoda	Chena	13	2	33
1133	Ambagaha-arawekumbura	Ukku Banda Arachchi of Dehikindawela	Abandoned paddy field	2	0	17
1134	Puranminiarawa or Ruwanminarawa	Ukka Banda and Kiri Puncha Village—Dehikinda in Passara korale.	do.	0	2	19
1135	Kirigalmullakumbura and Puwakgahaman-kadakumbura	Nakatgedara Siriya and Kambakara-gedara Nipuna and Menika	Field	3	3	27
K 36	Galgelandekumbura	Gunaya Payindakaraya	do.	0	3	2
L 36	Galgelandehena	Ukkubanda Arachchi	Chena	2	0	39
M 36	Galgelandekumbura	Gunaya Payindakaraya	Old field	1	0	9
		Villages—Dehikinda in Passara korale and Ulpenarawa	and Medawela.			
N 36	Mullekumburahena	Kalu Banda Korala, Gunaya, Payindakaraya, and many others Village—Ulpenarawa.	Chenas, gardens, and patanas	124	1	0
O 36	Diyakirillaulpotakumbura	Sudu Banda and Kalu Banda Village—Dehikinda.	Field	2	1	11
P 36	Dummalahelligaswatte-hena	Agaratenna estate	Tea estate	2	2	2
Q 36	Dummalahelligaslangarawa	do. Village—Ulpenarawa.	do.	0	2	35
R 36	Udagama-arawa	Mutu Banda Village—Wattegedara.	Field	0	3	16
S 36	Kosgahahena	Huduappu and Appuhami Village—Ulpenarawa.	Chena	4	3	21
T 36	Udagampitiyawatta	Kalu Banda Korala, Ukku Banda, and others	Old garden and chena	13	2	21
U 36	Pitiyearawa	Huduhamy Arachchila Village—Dehikinda.	Field	1	0	9
V 36	Medawatta	Siripina, Nakatgedara Ukkuwa, and others	Houses and gardens	9	0	29
W 36	Ankelipitiekumbura	Appuhami, ex-Arachchi, Koralegedara Appuhami, and Rambarana Village—Ulpenarawa.	Field	1	1	24
X 36	Kowilakandekumbura	Huduhenaya Village—Dehikinda.	Field	1	0	3
Y 36	Galattewatta	B. Cruse	Chena	4	2	22
A 37	Amunamullearawa	Hudu Banda and Ukku Banda Arachchi Village—Wattegedara.	Field	0	2	38
B 37	Nahajatta-allehena	A. Fernando for Agratenna estate, Hawangahakumbure Kiri Banda, and Pallegedara Appu	Chena	14	0	18
C 37	Galkandawatta	Helagedara Huduappu, Kalkande Appuhami, and others	Garden	22	1	16
D 37	Udapattiya-arawa	Villages—Ulpenarawa, Dehikinda, and Medawela. Kalu Banda Korala	Field	128	0	0
E 37	Mullakumburagedarawatta	Tennewattegedara Appuhami, Ranhami, and others	Garden	0	3	38
F 37	Yakapitiekumbura	Maussagolle Siyatu	Chena	0	2	36
G 37	Pambepitiyawatta	Villages—Dehikinda and Wattegedara. Pambearawegedarakiriwante	Garden	11	0	0
H 37	Bogahawatta	Kalu Banda Korala, Ukku Banda, and Heen Meuka Village—Ulpenarawa.	Houses and gardens	7	3	5
I 37	Udagalattagodahena	Villages—Dehikinda and Wattegedara. Kalu Banda Korala, Chas. Cruse, Hudu-kuma, and others	Chena	21	1	32
J 37	Koralegedarawatta	Dingiri Menika, Ukku Banda Arachchi, Idangedara Kalubanda	Old garden	11	0	0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
K 37	Henagollewattahena	Village—Dehikinda. Dingiri Menika	Chena	0	3	5
L 37	Anumumullearawa	Villages—Dehikinda, Wattegedara, and Palagolla. Kalu Banda Korala, Hapuroda Gamarala, Hapuroda Huduhami, and others	Field	87	2	25
M 37	Hellagedarawatta	Village—Ulpenarawa. Mudalihamy, Heen Menika, and others	Old garden	13	0	12
N 37	Gallakumburawela	do.	Field	7	2	23
O 37	Mahapitiyakele	Village—Ulpenarawa. Galakumbure Huduhami, Ganeti, and others	Forest	2	0	10
P 37	Tennewatta	Village—Medawela. Huduappu, Huduhami, and others	Gardens	3	2	6
Q 37	Purankumbura	Village—Ulpenarawa. Kalu Banda Korala	Field	1	2	35
R 37	Kosgahahena	Village—Ulpenarawa and Dehikinda. Kalubanda Korala and Heen Menika and others	Chena	32	1	4
S 37	Pillawattehena	Villages—Ulpenarawa. Huduhamy, Appu, Ganeti, and others	do.	9	0	11
T 37	Puswalattekumbura	do.	Paddy field	0	2	18
U 37	Landewelakumbura	Village—Medawela. Ukubanda, Hudumenika, Appuhami	Garden	8	1	34
V 37	Dalugahawatta	Villages—Dehikinda and Palagolla. Kalappankangany, Ganeti, Appuhami, and others	Old garden	43	2	24
W 37	Ulpenarawehena	Village—Dehikinda. Kalu Banda Korala, Issahami, and others	Chena	8	1	17
X 37	Galbokkearawa	Dingiri Menika	Field	0	3	0
Y 37	Galbokkeduvehena	Villages—Dehikinda and Ulpenarawa. Appuhami, Nipuna, and others	Chena	19	2	22
37	Delgahahena	Village—Palagolla. Kiriwante and Appu	Chena	0	2	28
A 38	Gurumadekumbura	Village—Medawela. Punchirala, Huduappu, and others	Field	1	0	9
B 38	Bulatwallandekumbura	Alutgedara Ganeti	do.	1	0	0
C 38	Kandekumburahena	Superintendent of Ury estate and Punchi- rala, &c.	Estate and gardens	32	0	0
D 38	Suduhiriligahawatta	Hudukuma, Kiriwante, and others	Chena	30	0	30
E 38	Pallepitiyakumbura	Hudukuma, Kiriwante, &c.	Paddy field	2	3	21
F 38	Galkandawatta	Village—Palagolla. Annamala Chetty, Palagolle Hudu Menika, and others	Garden	18	1	21
G 38	Bogahakumbura	Una Adraman, Appuhami, and Kalu Banda	Field	13	3	37
H 38	Lande-ehinna	Village—Kannahela. Pahalagedara Dewaya	Chena	1	2	33
I 38	Purankumbura	Alutgedara Binduwa and Pahalagedara Dewaya	Field	3	3	22
J 38	Purankumburawatta- hena	Alutgedara Binduwa	Chena	1	3	36
K 38	Paragollewattakumbura	Ana Adraman, Mudalihami, and others	Field	15	2	24
M 38	Kewilla-arawa	Alutgedara Binduwa and Una Adraman	do.	16	2	15
N 38	Ambagahaelekumbura- hena	Illukwattegedara Ganeti	Chena and field	2	0	15
O 38	Bogahakumburahena	Packir Saibo of Badulla and Huda, Ganeti, &c.	Tea estate and chena	5	3	32
P 38	Galhenakumbura	Alutgedara Huduwa, Binduwa, and others	Field	4	2	38
Q 38	Ella-arawakumbura	Alutgedara Dewaya	do.	0	2	37
R 38	Neketgedarakumbura- patana	P. Pakir Saibo of Badulla	Tea estate	2	1	3
S 38	Dimbulgnahawatta	Hudu Appu, Tissahami, and others	Houses and gardens	48	1	10
T 38	Alutgedarawatta	Packir Saibo, Alutgedara Kiri Menika, Binduwa, &c.	Old gardens	16	0	0
U 38	Neketgedara-arawa	Mr. J. J. Robinson	Field	1	0	10
V 38	Hinguruwatta	G. D. J. Rajapaksa	Garden and forest	2	3	12
X 38	Asweddumakumbura	Mr. J. J. Robinson	Field	16	1	23
Y 38	Galkandehena	P. Pakir Saibo of Badulla	Old garden	2	2	36
Z 38	Ampitiyetenna	Superintendent of Gonakellie estate	Tea and patana	13	1	25

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 588, P. OF U.

වර්ෂ 1903 ජනවාරි මාස 7 වෙනි දින කොළඹ මහාසඤ්ඤාචාර්යවරයාගේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් ලේඛන පහත සඳහන්වන තනතුරු සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජනවාරි මාස 16 වෙනි දිනවූ මුහුණතකින්ද, දළ 10 බදු එකවරින්දී විකුණනට ගෝ මිලදාගන්නා සේ ගෙවනවා ඇත.

ලංකා දිසාවේ බදු පලයන් අවසන් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 79ක්.

සිතියම 353. ගම—අවසන් පස්සරකෝරලේ උල්පැත්තේ.

නො.	ඉඩමේ නම.	අයිතිය කීයත්තා.	අන්දම.	මතක: අ. රු. ප.
A 36	නිකබැද්ද	කඵඛන්ඩා කෝරල, උත්තරඛන්ඩා සහ සීන්මැනිකා	පරන භේන්, දුන් පහන	58 3 0
B 36	ගල්කෙටුම්පොත්	එම	භේන් සහ වත්ත	8 0 18
1130	දෙසිගත්තේකුමුර	උත්තරඛන්ඩා ආරම්භ සහ උඩුකිඳු ගෙදර රත්වරණා	කුමුර	2 1 23
1131	කිකගොල්ලේකුමුර	නැකන්ගෙදර කිරිගතා, හුදු, තුම් සහ නව අස	එම	0 3 23
D 36	දුකගෙලගහවත්ත	මුතුමැනිකා	වත්ත	1 0 7
E 36	දෙසිගත්තේකුමුර	මුතුමැනිකා සහ වත්තකු	කුමුර	3 2 38
F 36	පරනගහේන	වත්තකු, කඵඛන්ඩා කෝරල, ආගර හැත්තේ වත්තේ සුප්‍රියවැව්වත්තේ කාන සහ නව ආ	භේන් සහ වතු කුමුර	25 3 22
G 36	පල්ලේකුමුර	උඩුකිඳුගෙදර රත්වරණා	කුමුර	1 1 3
H 36	බෝගහාප්ප	ගෙලගෙදර අප්පුතාමි ආරම්භ සහ හුදුඅප්ප	භේන් සහ වත්ත	3 0 17
I 36	පාඵගත්තොඩකුමුර	ගල්කන්දේ අප්පුතාමි ආරම්භ සහ ගෙලගෙදර අප්ප	කුමුර	3 1 9
J 36	ගෙලගරතැන්වත්තේක	ගලන්තොඩ කි. පාස්	භේන්	13 2 33
1133	අඹගහඅරුළුකුමුර	දෙහිකිඳුමල උත්තරඛන්ඩා ආරම්භ	පුරන්කුමුර	2 0 17
1134	පුරන්තේනිඅරුව තොතොන් රුවන්මිනිඅරුව	උත්තරඛන්ඩා සහ කිරිගන්ඩා	එම	0 2 19
1135	කිරිගල්ලුල්ලේකුමුර සහ පුවත්තගහවත්තේකුමුර	නැකන්ගෙදර සිරිගා සහ කම්බිකාර ගෙදර නිසා සහ මැනිකා	කුමුර	0 3 2
K 36	ගල්ගෙලන්දේකුමුර	ආහසාපිට්ටිකාරයා	එම	0 3 2
L 36	ගල්ලේකුමුර	උත්තරඛන්ඩා ආරම්භ	භේන්	2 0 39
M 36	ගල්ගෙලන්දේකුමුර	ආහසාපිට්ටිකාරයා	පරන කුමුර	1 0 9
N 36	මුල්ලේකුමුරභේන්	ගම—අවසන් පස්සරකෝරලේ උල්පැත්තේ මැදවෙල. කඵඛන්ඩා කෝරල, ආහසාපිට්ටිකාරයා සහ නව බොහෝදෙනෙක්	භේන්, වතුසහ පහන	124 1 0
O 36	දිගකිරිල්ලපොහකුමුර	ගම—උල්පැත්තේ. හුදුඛන්ඩා සහ කඵඛන්ඩා	කුමුර	2 1 11
P 36	දුම්මලගෙල්ලිගස්වත්ත	ගම—දෙහිකිඳු.		
Q 36	දුම්මලගෙල්ලිගස්ලහ අරුව	අහරතැන්වත්ත	භේන් වත්ත	2 2 2
R 36	උඩගමඅරුව	එම	එම	0 2 35
S 36	කොස්ගහභේන්	ගම—උල්පැත්තේ. මුතුඛන්ඩා	කුමුර	0 3 16
T 36	උඩගත්පිට්ටිගස්වත්ත	ගම—වත්තේගෙදර. හුදුඅප්ප සහ අප්පුතාමි	භේන්	4 3 21
U 36	පිට්ටිගස්වත්ත	ගම—උල්පැත්තේ. කඵඛන්ඩා කෝරල, උත්තරඛන්ඩා සහ නව අස	පරන වත්ත සහ භේන්	13 2 21
V 36	මැදවත්ත	හුදුතාමි ආරම්භ	කුමුර	1 0 9
W 36	අත්තේලිපිට්ටිකුමුර	ගම—දෙහිකිඳු. සිරිපිතානකන්ගෙදර උත්තරඛන්ඩා සහ නව අස	ගෙවල් සහ වතු	9 0 29
X 36	කෝරලකන්දේකුමුර	අප්පුතාමිකිට්ටි ආරම්භ කෝරලේගෙදර අප්පුතාමි සහ රත්වරණා	කුමුර	1 1 24
Y 36	ගලන්තේවත්ත	ගම—උල්පැත්තේ. කුඩාභේන්තා	එම	1 0 3
A 37	අමුකුමුල්ලේකුමුර	ගම—දෙහිකිඳු. කි. පාස්	භේන්	4 2 22
B 37	කාකප්පකැල්ලේභේන්	හුදුඛන්ඩා සහ උත්තරඛන්ඩා ආරම්භ	කුමුර	0 2 38
		ගම—වත්තේගෙදර. ආහසාපිට්ටි වත්ත වෙනුවෙන් ඒ. ප්‍රසාද්, කැවත්තකුමුරේ කිරි ඛන්ඩා සහ පල්ලේගෙදරඅප්ප	භේන්	14 0 18

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිහිපයක.	අන්දම.	මහත. අ. රු. ප.
C 37	ගල්කන්දේවත්ත	ගෙලගෙදර හුදුඅප්පු, ගල්කන්දේඅප්පු හාමි සහ තවත් අය	වත්ත	22 1 16
D 37	උඩපව්වියේඅරව	ගම—උල්පැන්අරව, දෙහිකිඳු සහ මැදවෙල. කළුබන්ඩා කෝරල	කුඹුර	128 0 0
E 37	මුල්ලේකුඹුරේගෙදර වත්ත	ගම—උල්පැන්අරව. තැන්නේවත්තේගෙදර අප්පුහාමි රත් හාමි සහ තවත් අය	වත්ත	0 3 38
F 37	කහපිටියේසේන	ම:වුත්සාගොල්ලේ සීයාතු ගම—දෙහිකිඳු සහ වත්තේගෙදර.	සේන	0 2 36
G 37	පඹේපිටියේවත්ත	පඹේඅරවේගෙදර කිරිවත්තේ ගම—උල්පැන්අරව.	වත්ත	11 0 0
H 37	බොගහවත්ත	කළුබන්ඩාකෝරල උක්කුබන්ඩා සහ හීන්මැනිකා	ගෙවල් සහ වතු	7 3 5
I 37	උඩගලක්කගොඩසේන	ගම—දෙහිකිඳු සහ වත්තේගෙදර. කළුබන්ඩාකෝරල, වාර්ල්ස් සෘෂ්, හුදු කුමා සහ තව අය	සේන	21 1 32
J 37	කෝරලේගෙදරවත්ත	සිංහිරිමැනිකා, උක්කුබන්ඩාආරච්චි සහ ඉඩමේගෙදර කළුබන්ඩා	පරහවත්ත	11 0 0
K 37	ගෙනගොල්ලේවත්තේ සේන	ගම—දෙහිකිඳු. සිංහිරිමැනිකා	සේන	0 3 5
L 37	අඹුහුමුල්ලේඅරව	ගම—දෙහිකිඳු, වත්තේගෙදර සහ පාලාගොල්ල. කළුබන්ඩාකෝරල හපුරොදු ගමරල, හපු රොදු හුදුහාමි සහ තවත් අය	කුඹුර	87 2 25
M 37	ගෙලගෙදරවත්ත	ගම—උක්කුපැන්අරව. මුදලිහාමි හීන්මැනිකා සහ තවත් අය	පරහ වත්ත	13 0 12
N 37	ගල්ලකුඹුරේවෙල	එම	කුඹුර	7 2 23
O 37	මහපිටියේකැපුල්	ගලකුඹුරේ හුදුහාමි ගන්දැනි සහ තවත් අය	මුක්කලාහ	2 0 10
P 37	තැන්නේවත්ත	ගම—මැදවෙල. හුදුඅප්පු, හුදුහාමි සහ තවත් අය	වතු	3 2 6
Q 37	පුරත්කුඹුර	ගම—උල්පැන්අරව. කළුබන්ඩාකෝරල	කුඹුර	1 2 35
R 37	කොස්ගහසේන	ගම—උල්පැන්අරව සහ දෙහිකිඳු. කළුබන්ඩාකෝරල සහ හීන්මැනිකා සහ තව අය	සේන	32 1 4
S 37	පිල්ලේවත්තේසේන	ගම—උල්පැන්අරව. හුදුහාමි, අප්පු, ගන්දැනි සහ තවත් අය	එම	9 0 11
T 37	පුස්වලක්කේකුඹුර	එම	කුඹුර	0 2 18
U 37	ලක්දෙවෙලකුඹුර	ගම—මැදවෙල. උක්කුබන්ඩා, හුදුමැනිකා සහ අප්පු හාමි	වත්ත	8 1 34
V 37	දළුගහවත්ත	ගම—දෙහිකිඳු සහ පාලාගොල්ල. කලපක්කන්කානි, ගන්දැනි, අප්පු හාමි සහ තව අය	පරහවත්ත	43 2 24
W 37	උල්පැන්අරවේසේන	ගම—දෙහිකිඳු. කළුබන්ඩාකෝරල, තිසහාමි සහ තවත් අය	සේන	8 1 17
X 37	ගල්බොක්කේඅරව	සිංහිරිමැනිකා	කුඹුර	0 3 0
Y 37	ගල්බොක්කේදොවේ සේන	ගම—දෙහිකිඳු සහ උල්පැන්අරව. අප්පුහාමි, හීපුහා සහ තව අය	සේන	19 2 22
Z 37	දෙල්ගහසේන	ගම—පලාගොල්ල. කිරිවත්තේ සහ අප්පු	එම	0 2 28
A 38	ආරුමඩේකුඹුර	ගම—මැදවෙල. පූවිඳුල, හුදුඅප්පු සහ තවත් අය	කුඹුර	1 0 9
B 38	මුලක්වැල්ලක්දෙකුඹුර	අළුත්ගෙදරගන්දැනි	එම	1 0 0
C 38	කන්දෙකුඹුරේසේන	පුරිත්තේ පුට්ටිවැන්ඩන්ඩන්ඩාන, පූවිඳුල සහ තව අය	සේ වත්ත සහ වත්ත	32 0 0
D 38	හුදුකරලිගහවත්ත	හුදුකුමා, කිරිවත්තේ සහ තව අය	සේන	30 0 30
E 38	පල්ලේපිටියේකුඹුර	හුදුකුමා, කිරිවත්තේ සහ තව අය	කුඹුර	2 3 21

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීරුණා.	අන්දම.	මහල. අ. ර. ප.
ගම—පාලාගොල්ල.				
F 38	ගල්කන්දෙවත්ත	අත්තමල්කේට්ටි, පාලාගොල්ලේ	වත්ත	18 1 21
G 38	බෝගහකුඹුර	හුදුමැනිකා සහ තව අය ඌනා අදුමාන්, අප්පහ.මි සහ කළු බත්තා		
ගම—කනගෙල.				
H 38	ලක්දොණ්ඩේගම	පහලගෙදර දේවතා	සේන	1 2 33
I 38	පුරන්කුඹුර	අළුතගෙදර බිත්දවා සහ පහලගෙදර දේවතා	කුඹුර	3 3 22
J 38	පුරන්කුඹුරෙවත්තේ සේන	අළුතගෙදර බිත්දවා	සේන	1 3 36
K 38	පරගොල්ලෙවත්ත කුඹුර	ආනා, අදුමාන්, මුදුලිකාමි සහ තවත් අළුතගෙදර බිත්දවා සහ ඌනා	කුඹුර	15 2 24
M 38	කෙම්ප්ලආරව	අදුමාන්		
N 38	අඹකොණ්ඩේකුඹුර	ඉළුත්තමල්කේට්ටිගෙදර ගත්ඇති	සේන සහ කුඹුර දෙවත්ත සහ සේන	2 0 15
O 38	බෝගහකුඹුරේසේන	බදුල්ලේ පකිරිසයිමු, හුදු, ගත්ඇති සහ තව අය		
P 38	ගල්කේසේකුඹුර	අළුතගෙදර හුදවා, බිත්දවා සහ තව අය	කුඹුර	4 2 38
Q 38	ඇල්ලේඅරුමේකුඹුර	අළුතගෙදර දේවතා	එම	0 2 37
R 38	තැකන්දෙවත්තකුඹුරේ පහල	බදුල්ලේ පි. පකිරි සයිමු	දෙවත්ත	2 1
ගම—කනගෙල.				
S 38	දිඹුල්ලකවත්ත	හුදුඅප්පු, කිසනාමි සහ තවත්	ගෙවල් සහ වතු	48 1 10
T 38	අළුතගෙදරවත්ත	පකිරිසයිමු, අළුතගෙදර කිරිමැනිකා බිත්දවා සහ තව අය		
U 38	තැකන්දෙවත්ත	පේ. පේ. රෙහිඤ්ඤා උත්තැනේ	කුඹුර	1 0 10
V 38	කිඳුරුවත්ත	පී. ඩී. පේ. රුප්පහ	වත්ත සහ මුහුණත	2 3 12
X 38	අස්වැද්දමේකුඹුර	පේ. පේ. රෙහිඤ්ඤා උත්තැනේ	කුඹුර	16 1 23
Y 38	ගල්කන්දෙවත්ත	බදුල්ලේ පි. පකිරි සයිමු	පරතවත්ත	2 2 36
Z 38	අම්පිටියේතැන	ගෝතකැල්ලෙවත්තේ සුප්පිත්වැත්ත තැන	සේ සහ පහල	13 1 25

අත්කරගැනීමට ලක්වීමට රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤාපත් ලැබීමට අවශ්‍ය වන්නේ සහ මිනිසුන්ට කොන්දේසි ගැණ
ඌනාම අනුමැතියෙන් ඒවාට අවශ්‍ය වන්නේය.

ගරුභර දැනුම්දීමට අවශ්‍ය වන්නේය ආඥාව ලෙස,
එවරුන්ට ඉම් කරන්,
මහසෙනරත්න චමල.

No. 589, P. OF U.

Colonial Secretary's Office,
Colombo, March 18, 1903.

ON Wednesday, April 22, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Preliminary plan 415. Claimant—Crown.				
1399	Kurugama in Wellawaya korale	Paluwatta-arawa	Chena	0 0 26
1400	Do	Andaregastenna	do	1 1 25
Preliminary plan 137. Claimant—Crown.				
381	Obadaella in Mahapalata korale, Udukinda	Tempitiwela	Patana	1 0 37
Preliminary plan 130. Claimant—Crown.				
365	Haputela in Mahapalata korale	Kitulhattewatta	Old coffee garden.	16 3 30
Preliminary plan 872. Claimant—Crown.				
3014	Dikwella in Rogoda korale of Yatikinda	Kekunagahalandawatta	Chena	0 3 15
3015	Do	do	do	1 1 6
Preliminary plan 877. Claimant—Crown.				
3036	Kanawagolla in Wegam pattuwa of Wellassa	Danduwantalawa	Open land	0 0 31
3037	Do	do	do	2 0 28
3038	Do	do	do	3 0 5

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
3039	Kanawagolla in Wegan pattuwa of Wellassa	Danduwantalawa	Chena partly cleared and overgrown	4	2	6
3042	Do	do	Jungle	0	2	27
3043	Do	do	do	0	2	27
3044	Do	do	Garden	0	0	22
3046	Do	do	Open land	0	1	32
3047	Do	do	do	0	0	37
3048	Do	do	Jungle	0	1	17
3049	Do	do	Garden	0	1	19
3050	Do	do	Chena	0	2	20
3051	Do	do	Jungle	0	1	0
3052	Do	do	Garden	0	1	27
Preliminary plan 433. Claimant—Crown.						
1562	Kurugama in Wellawaya korale of Wellawaya	Talawatta-arawa	Chena	0	1	4
Preliminary plan 923. Claimant—Crown.						
3210	Wattegedara in Dikwella of Bogoda korale, Yatikinda	Bogastennehenapatana	Patana	1	1	35
Preliminary plan 268. Claimant—Crown.						
709	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Bogahatennearawekumbura	Paddy land	1	0	13
Preliminary plan 918. Claimant—Crown.						
3156	Kiwulegedara in Wiyaluwa korale of Wiyaluwa	Maladungollemukalana	Forest and scrub	1	3	8
3157	Do	do	do	1	1	32
3158	Do	do	do	1	1	21
3159	Do	do	do	1	0	38
3160	Do	do	do	1	1	0
3161	Do	do	do	1	0	20
3163	Do	do	do	1	2	0
3166	Do	do	do	2	0	20
3167	Do	do	do	2	0	4
3168	Do	do	do	0	3	22
3169	Do	do	do	1	0	29
3170	Do	do	do	1	1	14
3173	Do	do	do	0	3	25
3174	Do	do	do	1	1	0
Preliminary plan 3,552. Claimant—Crown.						
9948	Gerandibakina	Gerandibakinahena	Chena and jungle	12	3	0
9950	Do	do	do	21	2	4
Preliminary plan 434. Claimant—Crown.						
1563	Pallemaduruwe in Wellawaya korale of Wiyaluwa	Hewapanguwa	Chena	3	2	18
1564	Do	Helagedara-arawa	do	0	0	39
1565	Do	Pallemaduruwa	do	16	3	10
1566	Do	Ambagahakumbura	do	4	2	27
Preliminary plan 918. Claimant—Crown.						
3175	Kiwulegedara in Wellawaya korale of Wellawaya	Maladungollemukalana	Forest and scrub	1	1	19
3176	Do	do	do	1	1	29
3177	Do	do	do	0	3	36
3178	Do	do	do	1	1	34
3180	Do	do	do	2	0	0
3181	Do	do	do	1	2	4
3182	Do	do	do	1	3	38
Preliminary plan 270. Claimant—Crown.						
711	Ranasinhagama in Kandapalla korale of Wellawaya	Tumpelakumbura	Paddy field	1	0	14
712	Do	Pinarawepatana	Patana	0	0	20
Preliminary plan 418. Claimant—Crown.						
1419	Medagalbokka in Wellawaya korale of Wellawaya	Depawelakumbura	Patana	1	1	20
1420	Do	Kohuwilearawa	do	0	3	5
Preliminary plan 78.						
204	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullemukalana	Forest	47	0	0
205	Do	Galpodihenamukalana	do	19	2	28
Claimant—Isalebbe Abudu.						
S 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititennehena	Chena	6	3	8
Claimant—Muttiah.						
T 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	9	1	17
Claimant—Siyatu Gamarala.						
U 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	1	0	26

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
		Claimant—Crown.				
206	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Illuktenna or Diyahititenna	Forest	30	2	11
		Claimant—S. Konnehami.				
V 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	10	3	26
		Claimant—K. Sinnappu's heirs.				
W 8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	5	0	31
		Claimant—Crown.				
207	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullamukalana	Forest	27	0	22
		Preliminary plan 381. Claimant—Crown.				
1262	Telulla in Wellawaya korale of Wellawaya	Mayilagahaganila	Paddy	0	0	33
1263	Do	Pahala-aswedduma	Chena	3	1	11
		Preliminary plan 61. Claimant—Crown.				
155	Pitiyekumbura in Gampaha korale of Udukinda	Gewattakumbura	Old paddy field	2	0	25
156	Do	Illuktenna-arawa	do	1	0	8
		Preliminary plan 85. Claimant—Crown.				
224	Landewela in Udapalata korale of Udukinda	Hompolladowa	Patana	2	0	22
		Preliminary plan 506. Claimant—Crown.				
A 53	Hamapola in Nilgala korale of Wellassa	Kubukkandeniyarawa	Paddy field	1	1	35

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 589, P. OF U.

අංක 1903 ක්‍රම මාර්තු මස 18 වෙනි දින කොළඹ
 ගනුදෙනුකාරීස්ථානයේ කන්‍යෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රම අප්‍රේල් මස 22 වෙනි දින වන විට බදුදීමට බදුදීමට කම්මලේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ බදු පලයෙන් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 69යි.

සිතියම 415. අයිතිකම් කියවනා—ආණ්ඩුව.
 ඉඩමේ නම. අත්දම.

නො.	මම.	සිතියම 415. අයිතිකම් කියවනා—ආණ්ඩුව. ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.
1399	වැල්ලවායේ වැල්ලවායකෝරලේ කුරුගම	පාච්චන්ගේ අරච	හේන	0 0 26
1400	එම	අත්දරේගස්තැන්න	එම	1 1 25
		සිතියම 137.		
381	උඩුකිඳු මහපලායකෝරලේ බිබඩඇල්ල	තැම්පිටිවෙල	පහත	1 0 37
		සිතියම 130.		
365	මහපලායකෝරලේ හඳුගලේ	කිතුල්හත්තෙවත්ත	පරත කෝපිවත්ත	16 3 30
		සිතියම 872.		
3014	යටිකිඳු බෝගොඩකෝරලේ දික්වැල්ල	කැකුගහලත්දෙවත්ත	හේන	0 3 15
3015	එම	එම	එම	1 1 6
		සිතියම 877.		
3036	වෙල්ලස්සේ වැගන්පත්තුවේ කනවැගොල්ල	දඹුවත්තලාව	එලිමහන් ඉඩම	0 0 31
3037	එම	එම	එම	2 0 28
3038	එම	එම	එම	3 0 5
3039	එම	එම	පංගුවක් එලිකරකැලේ වැව් තිබෙන හේන	4 2 6
3042	එම	එම	කැලේ	0 2 27
3043	එම	එම	එම	0 2 27
3044	එම	එම	වත්ත	0 0 22
3046	එම	එම	එලිමහන් ඉඩම	0 1 32
3047	එම	එම	එම	0 0 37
3048	එම	එම	කැලේ	0 1 17
3049	එම	එම	වත්ත	0 1 19
3050	එම	එම	හේන	0 2 20
3051	එම	එම	කැලේ	0 1 0
3052	එම	එම	වත්ත	0 1 27

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
1562	වැල්ලවායේ වැල්ලවායකෝරලේ කුරුගම	සිතියම 433. ගලුවක්කේ අරව සිතියම 923.	හේන	0 1 4
3210	ගම්බද බෝගොඩකෝරලේ දික්වැල්ලේ වත්තේ ගෙදර	බෝගස්කැත්තේහේනේ පහන සිතියම 268.	පහන	1 1 35
709	වැල්ලවායේ කන්දපලකෝරලේ රනසිංහගම	බෝගස්කැත්තේ අරවේ කුඹුර සිතියම 918.	කුඹුර	1 0 13
3156	විසඵවපලාන විසඵවකෝරලේ කිටුලේගෙදර	මලදක්ගොල්ලේ මුකලාන	මුකලාන සහ සිතියම	
3157	එම	එම	කැලේ	1 3 8
3158	එම	එම	එම	1 1 32
3159	එම	එම	එම	1 0 38
3160	එම	එම	එම	1 1 0
3161	එම	එම	එම	1 0 20
3163	එම	එම	එම	1 2 0
3166	එම	එම	එම	2 0 20
3167	එම	එම	එම	2 0 4
3168	එම	එම	එම	0 3 22
3169	එම	එම	එම	1 0 29
3170	එම	එම	එම	1 1 14
3173	එම	එම	එම	0 3 25
3174	එම	එම	එම	1 1 0
9948	ගැරඹිබකින	සිතියම 3,552. ගැරඹිබකිනහේන	හේන නොහොත්	
9950	එම	එම	කැලේ එම	12 3 0 21 2 4
1563	වැල්ලවායදිසාවේ වැල්ලවායකෝරලේ පලේමදුරුව	සිතියම 434. හේවාපන්ගුව	හේන	3 2 18
1564	එම	ගෙලූගදාංගුරුව	එම	0 0 39
1565	එම	පලේමදුරුව	එම	16 3 10
1566	එම	අඹගහකුඹුර	එම	4 2 27
3175	විසඵවදිසාවේ විසඵවකෝරලේ කිටුලේගෙදර	සිතියම 918. මලදක්ගොල්ලේ මුකලාන	මුකලාන සහ සිතියම	
3176	එම	එම	කැලේ	1 1 19
3177	එම	එම	එම	1 1 29
3178	එම	එම	එම	0 3 36
3180	එම	එම	එම	1 1 34
3181	එම	එම	එම	2 0 0
3182	එම	එම	එම	1 2 4 1 3 38
711	වැල්ලවායේ කන්දපලකෝරලේ රනසිංහගම	සිතියම 270. කම්පලේකුඹුර	කුඹුර	1 0 14
712	එම	පිංඤ්චෙපහන	පහන	0 0 20
1419	වැල්ලවායදිසාවේ වැල්ලවායකෝරලේ වැදගල්බොක්ක	සිතියම 418. දෙපාවෙලකුඹුර	එම	1 1 20
1420	එම	කොහොඵලේඅරව	එම	0 3 5
204	වැල්ලවායදිසාවේ කන්දපලකෝරලේ මුලක්වැල්ගොඩ	සිතියම 78. ලුඹුල්ලේ මුකලාන	මුකලාන	47 0 0
205	එම	ගල්පොඬිහේන-ත්මුකලාන	එම	19 2 28
S 8	වැල්ලවායදිසාවේ කන්දපලකෝරලේ මුලක්වැල්ගොඩ	අසිතිකම කිංත්තා—දුසාලෙඹිඹේ අමුදුම්පිටියා.		
T 8	එම	දිගතිටිකැත්තේහේන කිරිමුල්ලේහේන	හේන එම	6 3 8 9 1 17
U 8	එම	අසිතිකම කිංත්තා—සියාතු ගමරල. කිරිමුල්ලේහේන	එම	1 0 26

කා.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහරු. අ. රු. ප.
206		අයිතිකම කිසිවක් නැත—ආණ්ඩුව. වැල්ලවාස දිසාවේ කන්දපල්ල. ඉඵක්කුන්හ නොකොන් දිස කෝරළේ මුලත්වැල්ලොඩ කිවිතැන්හ	මුකලාහ	30 2 11
V 8	එම	අයිතිකම කිසිවක් නැත—ඇස්. කොන්කේනම්. දිසකිවිතැන්හ	හේන	10 3 26
W 8	එම	අයිතිකම කිසිවක් නැත—කේ. සෙනප්පුගේ උරුමක්කාරගේ. දිසකිවිතැන්හ	හේන	5 0 31
207	එම	අයිතිකම කිසිවක් නැත—ආණ්ඩුව. උඩමුල්ලේ මුකලාහ	මුකලාහ	27 0 22
1262	වැල්ලවාස දිසාවේ වැල්ලවාස	සිතියම 381. මයිලගහගන්හලේ පහල		
1263	කෝරළේ ගෙඵල්ල එම	අස්වැද්දුම එම	කුඹුර හේන	0 0 33 3 1 11
155	උඩකිඳු ගම්පහකෝරළේ	සිතියම 61.		
156	පිවිසේකුඹුර එම	ගේ, වත්ත, කුඹුර ඉඵක්කුන්හේගුරුව	පරණ කුඹුර එම	2 0 25 1 0 8
224	උඩකිඳු උඩපලාහකෝරළේ උත්තේවෙල	සිතියම 85. කෝම්පොලොආ	පහන	2 0 22
A 53	වෙල්ලස්සේ නිල්ගලකෝර ලේ කාවාපොල	සිතියම 506. කුඹුක්කන්දෙතිසේගුරුව	කුඹුර	1 1 35

අක්කරයකට ලංසුව රුපියල් 10යි.
මෙම ඉඩම් ගැණ වැඩිදුර කොරතුරු සර්වේගුරුන්ගේ උත්තේවෙලේ, විකිනීමේ කොන්දේසි ගැණ
උපරි ආණ්ඩුවේ ඵ්ඵත්තලක්කන්දෙතිසේගුරු දැනගත හැකිය.
ගරුකර උතුමානත්වකන්දෙතිසේගුරුගේ,
එවරුරි ඉම් කරන්,
මහසෙකුකාරිස් වම්හ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 475, P. OF S. Colonial Secretary's Office,
Colombo, March 11, 1903.
ON Tuesday, April 28, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.
Eight allotments of land situated in the Kinigoda and Galboda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,034.—Kiwulpone.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.	
J 299	Hunugaleketakalagahamulaha	—	Forest (for sale)	5 1 17	30	
		Preliminary plan 7,675.—Kiwulpone. Claimant—Crown.				
3799	Tumudunemukalana	—	Forest (for sale)	9 0 37	35	
		Preliminary plan 7,705.—Ginitillawala. Claimant—Crown.				
3892	Kongahagodamukalana	—	Forest (for sale)	7 3 32	35	
		Preliminary plan 8,001.—Dombemada. Claimant—Crown.				
5251	Pillagawahena	E. Mudalihami	Forest (for sale)	4 1 26	20	
		Preliminary plan 859.—Parape. Claimant—Crown.				
2443	Makulghamulaha	Bandiya and Handuna	Forest (for sale)	0 1 13	20	
2444	Do.	do.	do.	0 1 7	20	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Average Price	
				Extent. A. R. P.	per Acre. Rs.
		Preliminary plan 969. Village—Uraulla.			
		Applicant—A. E. Barrs, Esq.			
2729	Dandeniya Mukalana	Crown	Forest (for sale)	10 1 24	25
2730	Tauahenamukalana	do.	do.	4 2 10	25
		Preliminary plan 924. Village—Halmessa.			
		Applicant—Nil.			
2606	Kaludiawalahaena	Crown	Chena (for sale)	0 2 14	10
		Preliminary plan 282. Village—Godigamuwa.			
		Applicant—L. Ukkuwa.			
595	Dalukehena	Crown	Landa (for sale)	0 2 35	15
		Preliminary plan 8,012. Village—Dippitiya.			
		Applicant—Nil.			
5281	Migahamulahena	Ana Sultan Lebbe	Garden (for sale or settlement)	1 0 16	50

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
EVERARD IM. THURN,
Colonial Secretary.

No. 476, P. OF S.

වර්ෂ 1903 ජූනි මාස 16 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුගේ ජනරාල්ගේ කන්දේරුවේදී.

ප්‍රධාන මහලේඛන කාර්යාලයේ ප්‍රකාශය වූ 1903 ජූනි මාස 6 වෙනි දින වලදී දැනට වල 10 කැගල්ලේ කඩ වෙරළේදී වෙන්දේසි කර විකුණනු ලබන ගෙදර 10 ක්.

සබරගමු දිසාවේ කැගල්ලේ පලාතේ පරණකුරුකෝරළේ පිහිටා තිබෙන බිම් කැබලි 10 ක්.

සිතියම 565. ගම—දැනියගල. අයිතිකරු කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	පවත්ගන්නා මහත. ගණක.	
				අ. රු. ප.	රු.
1515	බරුවකොටුවෙන්	—	මුකලාන (විකිනීම පිණිස)	0 1 13	15
A 90	සිතියම 727. ගම—කල්වත්ත. අයිතිකරු කියන්නා—කිරිච්චෝනි සහ කවන් අයෙක්. ගෙදර 10 ක් වෙන්දේසි කිරීමේ පිලිබද	—	පිලිබද (බෙරීම පිණිස)	0 0 35	10
B 90	පල්ලකොටුවේ පිලිබද	අයිතිකරු කියන්නා—කිරිච්චෝනි.	එම	0 0 39	10
C 90	පල්ලකොටුවේ	අයිතිකරු කියන්නා—පුකුඩොඩා.	කුඹුර (බෙරීමට සහ මුක්ති කඩදසියක් දීම පිණිස)	1 2 5	—
D 90	පල්ලකොටුවේ පිලිබද	—	පිලිබද (බෙරීම පිණිස)	0 1 19	10
2729	සිතියම 969. දන්දෙහියේ මුකලාන	ගම—පුරුපුරු. අයිතිකරු කියන්නා—ආණ්ඩුව. බාර්ස්මන්මයා	මුකලාන (විකිනීම පිණිස)	10 1 24	25
2730	කණගේගොඩ මුකලාන	එම	එම	4 2 10	25
2606	කඵලියාවලගේ	සිතියම 924. ගම—නාල්මැස්ස.	ගේන (විකිනීම පිණිස)	0 2 14	10
595	දළකෝගේ	සිතියම 282. ගම—ගොඩගමුව. පුකුඩොඩා	ලන්ද (විකිනීම පිණිස)	0 2 35	15
5281	සිතියම 8,012. මහනුවරගේ	ගම—දිස්සිය. අයිතිකරු කියන්නා—ආනා පුල්ලන්ගේ මහලේඛන වන්ද (බෙරීම හෝ විකිණීම පිණිස)	1 0 16	50	

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේපරීක්ෂක ජනරාල්ගේ කන්දේරුවේදී, විකිනීමේ කොන්දේසි ගැන කැගල්ලේ ප්‍රධාන මහලේඛන කාර්යාලයේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවත්කමින් ආඥා ලෙස,
එවරුඩ් ඉම් හර්ස්,
මහසෙනෙට්ටුගේ වර්ෂ.

No. 477, P. OF S.

Colonial Secretary's Office,
Colombo, March 16, 1903.

ON Tuesday, May 5, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Uda pattu of Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 616. Villages—Panawenna and Denawaka Udakada.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
A 77	Lindaliaddegodahena and Tenne-pitahena	Crown	Chena	3 2 24	10
1843	Pissakandemukalana	do.	Forest	54 0 0	30
1850	Emitallangahaketiyahena and Henagodamukalana	do.	do.	3 2 2	20
1851	Jambugahahena	do.	do.	18 0 0	25
1852	Gorakagahahenamukalana	do.	do.	2 2 32	10
1853	Egodahena	do.	do.	1 3 4	10
1881	Buluwegawahena	Preliminary plan 624. Village—Dandawa. Crown	Chena	1 1 17	10
1884	Miyanakolatennahena	Preliminary plan 625. Village—Kattange. Crown	Jungle	13 2 37	10
1885	Katukitulehenamukalana	do.	Forest	7 1 12	10
1887	Khelkotuwemukalana	do.	do.	0 0 36	10
1888	Mudugommanamukalana	do.	Young forest	7 2 0	10
1889	Olagantennahena	do.	do.	2 0 8	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 477, P. OF S.

වම් 1903 ක්වු මාර්තු මස 16 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමා විසින් පවත්වනු ලබන ආණ්ඩුවේ ආණ්ඩුවේ

සබරගමුව දිසාවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවේ සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වු මැයි මස 5 වෙනි දිනට අගතරුවාදු පස්වරු 1ට රත්නපුර කම් වෙරිසේදි වෙත්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමුව දිසාවේ රත්නපුර පලාතේ නවදුක්කෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක් සිතියම 616. පනාවැන්න සහ දෙනවක උඩකඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිසන්තා.	අන්දම.	පවත්වන මහත. ගණන. අ. රු. ප. රු.
A 77	ලීදලියාද්දෙගෙඩි හේන සහ නැන්තෙට්ටිහේන	ආණ්ඩුව	හේන	3 2 24 10
1843	පිස්සකන්දෙ මුකලාන	එම	මුකලාන	54 0 0 30
1850	ඇම්පිල්ලන්ගහ කැටියෙ හේන සහ හේනේ ගොඩ මුකලාන	එම	එම	3 2 2 20
1851	ජෛත්‍රගහහේන	එම	එම	18 0 0 25
1852	ගොරකහහේන මුකලාන	එම	එම	2 2 32 10
1853	එහෙඩිහේන	එම	එම	1 3 4 10
1881	බුළුවෙතාවහේන	සිතියම 624. ගම—දුන්දුව. ආණ්ඩුව	හේන	1 1 17 10
1884	මහනාසාරකැන්දේ හේන	සිතියම 625. ගම—කට්ටන්ගෙ. රජසන්තක	ලදුකැලේ	13 2 37 10
1885	කටුකිතුලේහේනේ මුකලාන	එම	කැලේ	7 1 12 10
1887	කෙහෙල්කොටුවේ මුකලාන	එම	එම	0 0 36 10
1888	මුදුගම්මන මුකලාන	එම	ලන්ද	7 2 0 10
1889	මලගන්කැන්නහේන	එම	එම	2 0 8 10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සොරුවාදෙපාර්තමේන්තුවේ උඩනගාමාගෙත්තු, කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමුව පලාතේ මහඒජන්තාධිපතිවරයා විසින් දැනගතට පුළුවන.

ගරුකර උතුමානන්වගන්සේනේ ආඥාව ලෙස,
එවරුම් ඉම් කරුන්,
මහසෙනෙවිතුමා විසින්.

MISCELLANEOUS NOTICES.

SPECIFICATION under Chapter VII. of Ordinance No. 23 of 1889, showing the allotments of lands (including Crown Land) to be benefited by the restoration of **Kala-Balaluwewa and Yoda-ela**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

		Rs. c.
Amount in respect of which the allotments are liable ...	{ Kala-Balaluwewa ...	401,655 63
	{ Yoda-ela ...	295,385 36
		697,040 99

BALALUWEWA.

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of	Extent of	Amount due.
				Crown Land.	Private Land.	
			A. R. P.	A. R. P.	Rs. c.	
3111	—	K. Kapuruhami	1,110	—	1 3 33	2 0
C 121	Horowwela	Sellamarikkar Arachchi and others	512	—	23 2 36	23 75
D 121	Kahatagaswela	Bandaranaika Jayatileka	512	—	40 0 15	4 25
E 121	Galwaduagama	do.	512	—	38 0 39	38 25
1963	Balaluwewa	Sellamarikkar Arachchi and others	512	—	187 2 37	127 75*
1963½	Do.	Mira Lebbe Vel-vidane and others	512	—	0 3 32	1 0
—	Do.	Crown	512	80 0 0	—	80 0
—	Do.	Sellamarikkar Arachchi and others	—	—	10 0 0	10 0
4453½	Do.	Jayatileke Banda	1,449	—	5 3 24	3 0†
4455	Do.	E. D. Tikiri Banda	1,451	—	6 2 19	6 75
5036	Do.	Crown	1,662	29 1 26	—	29 50†
5038	Do.	do.	1,662	12 1 12	—	12 50†

KALAWEWA.

1857	Kalawewa	M. L. P. Mohidin and others	512	—	10 2 0	10 50
1858	Do.	Don Philip, Muhandiram	512	—	10 3 13	11 0
1859	Do.	do.	512	—	8 2 32	8 75
1860	Do.	do.	512	—	8 2 0	8 50
1861	Do.	do.	512	—	11 0 14	11 25
1862	Do.	Don Paulu Appu	512	—	11 0 30	11 25
1863	Do.	Ungage Tunaya	512	—	11 1 0	11 25
1864	Do.	Tunaya Vel-durarya and others	512	—	9 0 2	9 25
1865	Do.	do.	512	—	6 0 36	6 25
1866	Do.	M. N. Isuppu Lebbe and others	512	—	4 2 35	4 75
1867	Do.	do.	512	—	14 3 2	15 0
1868	Do.	Don Philip, Muhandiram	512	—	13 0 14	13 25
1869	Do.	do.	512	—	11 1 0	11 25
1870	Do.	A. W. Awakkandu and others	512	—	10 2 4	10 75
1871	Do.	J. Mohamradu Lebbe and another	512	—	10 2 16	10 75
1872	Do.	Maira Lebbege Pakir Mohidin and others	512	—	5 1 15	5 50
1873	Do.	do.	512	—	4 2 37	4 75
1874	Do.	Crown	512	10 2 15	—	10 75
1877	Do.	Don Philip, Muhandiram	512	—	9 2 11	9 75
1878	Do.	do.	512	—	7 3 17	8 0
1879	Do.	do.	512	—	3 0 11	3 25
1880	Do.	do.	512	—	6 1 22	6 50
1881	Do.	Don Paulu Appu	512	—	4 0 36	4 25
1882	Do.	Crown	512	16 2 17	—	16 75
1883	Do.	A. W. Hawakkandu and others	512	—	17 2 1	17 75
1884	Do.	Mohamradu Lebbe and others	512	—	18 2 21	18 75
1886	Do.	Don Philip, Muhandiram	512	—	5 3 26	6 0
1887	Do.	do.	512	—	9 2 22	9 75
1888	Do.	do.	512	—	10 2 25	10 75
1889	Do.	do.	512	—	16 1 28	16 50
1890	Do.	do.	512	—	16 2 29	16 75
1891	Do.	A. W. Awakkandu and others	512	—	8 3 11	9 0
1896	Do.	Crown	512	15 0 26	—	15 25
1903	Do.	Don Philip, Muhandiram	512	—	5 2 27	5 75
1904	Do.	do.	512	—	8 0 11	8 25
1905	Do.	do.	512	—	11 3 26	12 0
1906	Do.	do.	512	—	11 0 28	11 25
1907	Do.	do.	512	—	2 3 30	3 0
1908	Do.	do.	512	—	13 3 16	14 0
1909	Do.	do.	512	—	23 3 28	24 0
1910	Do.	do.	512	—	4 2 9	4 75
1911	Do.	do.	512	—	8 1 23	8 50
1912	Do.	Crown	512	19 2 28	—	19 75
1913	Do.	Don Philip, Muhandiram	512	—	15 1 9	15 50

* Sixty acres not irrigable.

† Half the extent only irrigable.

‡ Exempted, but have since reverted to Crown for default of payment of purchase money.

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of		Amount due. Rs. c.
				Crown Land.	Private Land.	
			A. R. P.	A. R. P.		
1914	Kalawewa	Crown	512	15 0 17	—	15 25
1915	Do.	Don Philip, Muhandiram	512	—	18 2 19	18 75
1917	Do.	Crown	512	7 3 28	—	8 0
1918	Do.	D. Godage	512	—	5 3 25	6 0
1919	Do.	do.	512	—	12 3 2	13 0
1920	Do.	Nikawewa Ratemahatmaya	512	—	9 2 39	9 75
1921	Do.	Meera Lebbe Pakir Mohidin and others	512	—	11 1 17	11 50
1924	Do.	Don Philip, Muhandiram	512	—	15 3 8	16 0
1925	Do.	D. Godage	512	—	6 3 11	7 0
1925½	Do.	Crown	512	0 3 34	—	1 0
1926	Do.	D. Godage	512	—	6 1 31	6 50
1926½	Do.	Crown	512	0 1 35	—	0 50
1928	Do.	Don Philip, Muhandiram	512	—	14 2 30	14 75
1929	Do.	do.	512	—	12 3 16	13 0
1930	Do.	do.	512	—	4 0 8	4 25
1931	Do.	do.	512	—	8 2 22	8 75
1932	Do.	do.	512	—	19 0 10	19 25
1933	Do.	do.	512	—	15 1 20	15 50
1934	Do.	do.	512	—	11 2 35	11 75
1935	Do.	Arthur de Silva	512	—	5 0 18	5 25
1935½	Do.	Crown	512	0 3 29	—	1 0
1636	Do.	Don Philip, Muhandiram	512	—	9 0 11	9 25
1937	Do.	do.	512	—	10 3 5	11 0
1938	Do.	do.	512	—	24 1 16	24 50
1953	Do.	do.	512	—	1 1 4	1 50
1954	Do.	do.	512	—	0 0 8	0 25
1938½	Do.	do.	512	—	26 1 11	26 50
1939	Do.	do.	512	—	15 3 0	15 75
1940	Do.	do.	512	—	11 0 30	11 25
1941	Do.	do.	512	—	11 1 25	11 50
1942	Do.	do.	512	—	9 2 39	9 75
1943	Do.	do.	512	—	20 0 12	20 25
1944	Do.	Arthur de Silva	512	—	20 1 38	20 50
1945	Do.	Crown	512	18 2 21	—	18 75
1946	Do.	Arthur de Silva	512	—	18 1 4	18 50
1946½	Do.	Crown	512	1 0 35	—	1 25
1947	Do.	do.	512	6 2 3	—	6 75
1948	Do.	Don Philip, Muhandiram	512	—	14 1 6	14 50
1949	Do.	do.	512	—	12 0 3	12 25
1950	Do.	do.	512	—	15 0 20	15 25
1951	Do.	do.	512	—	17 1 37	17 50
1952	Do.	Achchipulle	512	—	7 0 0	7 0
1952	Do.	Perumal Arasappan	512	—	7 0 5	7 25
1952	Do.	Kana Walliamma	512	—	10 0 5	10 25
1952	Do.	Sinnaiya	512	—	5 0 0	5 0
1952	Do.	Weerappa	512	—	5 0 0	5 0
1952	Do.	Kamachchi	512	—	5 0 0	5 0
1952	Do.	Rengasami	512	—	5 0 0	5 0
1952	Do.	Sinnatamby	512	—	5 0 0	5 0
1952	Do.	Wana Picheche	512	—	5 0 0	5 0
1952	Do.	Murugesu	512	—	5 0 0	5 0
1952½	Do.	L. B. Ratwatta, Ratemahatmaya	512	—	30 0 0	30 0
1952½	Do.	Crown	512	3 2 11	—	3 75
A 121	Do.	Nikawewa Ratemahatmaya	512	—	5 2 14	5 75
B 121	Do.	Nikawewa Ratemahatmaya and others	512	—	3 0 22½	3 25
B 121	Do.	D. B. Ratwatta, Ratemahatmaya	512	—	3 0 22½	3 25
—	Do.	Crown	512	250 0 0	—	250 0
3224	Do.	Don Philip, Muhandiram	512	—	85 2 20	85 75
3226	Do.	Ahamadu Vidane and others	512	—	74 0 0	74 0
3227	Do.	Slema Lebbe and others	512	—	3 2 8	3 75
3227½	Do.	Crown	512	0 0 34	—	0 25
3228	Do.	Ahamado Lebbe	512	—	2 0 39	2 25
3228½	Do.	Crown	512	0 0 22	—	0 25
YODA-ELA.						
3229	Kalawewa	Neyna Mohamadu	512	—	7 0 38	7 25
3230	Do.	G. G. Nonis Appu	512	—	3 2 4	3 75
3231	Do.	Crown	512	0 0 27	—	0 25
4567	Do.	Kirihamige Bandirala	1,478	—	1 2 10	1 75
4572	Do.	Ahamado Lebbe Vel-vidane and others	1,478	—	3 0 14	3 25*
4577	Do.	Pichchankanduge Pakir Lebbe	1,478	—	1 1 2	1 50
T 117	Gomarayawela	Udumage Isa	512	—	2 1 5	2 50
U 117	Do.	Wannihamige Banda	512	—	0 2 6	0 75
V 117	Do.	D. Anmia	512	—	3 1 0	3 25
W 117	Do.	Kasiage Saibo	512	—	2 0 25	2 25
V 117	Do.	Slemage Pattumuttu	512	—	1 0 0	1 0
X 117	Do.	W. Hawanna	512	—	1 3 22	2 0
Y 117	Do.	—	512	—	1 3 0	1 75

* Exempted; unirrigable.

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of		Amount due.
				Crown Land. A. R. P.	Private Land. A. R. P.	
Z 117	Dematagollewa	Mahammadu Lebbe and others	512	—	4 3 26	5 0
A 118	Mahawela	Wannihamy, <i>ex-Vel-vidane</i>	512	—	1 3 26	2 0
B 118	Do.	do.	512	—	1 1 17	1 50
C 118	Do.	Wannihamige Ukkurala	512	—	0 2 28	0 75
D 118	Do.	Seeralalekamge Kapuruhami	512	—	0 2 30	0 75
E 118	Do.	Alipullege Slema Lebbe	512	—	0 2 17	0 75
F 118	Do.	Kasiyage Pakiri Pichche	512	—	0 2 5	0 75
G 118	Do.	Naidandayage Avakkara	512	—	0 2 1	0 75
H 118	Do.	Ahamadu Lebbe Maira Saibo	512	—	0 2 2	0 75
I 118	Do.	Kasiya Lebbege Pakir	512	—	0 1 9	0 50
J 118	Do.	K. Neyna and P. Slema	512	—	0 1 35	0 50
K 118	Do.	Wannihamige, <i>ex-Vel-vidane</i>	512	—	0 3 14	1 0
L 118	Do.	Kasiya Lebbege Pakir Pichche and another	512	—	1 2 24	1 75
M 118	Do.	Mohammadu Lebbe	512	—	0 3 14	1 0
N 118	Do.	Siralage Wannakurala	512	—	0 1 32	0 50
O 118	Do.	Slemage Ahammado Lebbe	512	—	1 0 27	1 25
P 118	Do.	I. Mammadu Lebbe	512	—	0 3 10	1 0
Q 118	Do.	Kapuralage Punchi Appu	512	—	0 3 10	1 0
R 118	Do.	Omaru Adappage Surama	512	—	0 1 23	0 50
S 118	Do.	Slema Lebbe Asana	512	—	0 1 17	0 50
T 118	Do.	Bajuralage Kapurala	512	—	0 3 25	1 0
U 118	Do.	U. Pinhami	512	—	0 2 1	0 75
V 118	Do.	Rankiriappuge Kapurala	512	—	0 2 5	0 75
W 118	Do.	Hajjitambige Ahamadu Lebbe	512	—	0 1 9	0 50
X 118	Do.	Elawattamby Ganmehe	512	—	0 1 8	0 50
Y 118	Do.	Kapuralageamaralage Silamburula	512	—	1 0 1	1 25
Z 118	Do.	Kapuralage Tikiri Etani	512	—	0 2 30	0 75
A 119	Do.	T. Mohammadu Lebbe	512	—	0 3 0	0 75
B 119	Do.	Kajuralage Kapurala	512	—	0 2 23	0 75
C 119	Do.	Ilwattamby Ganmehe	512	—	0 2 21	0 75
D 119	Do.	Naida Vedage Hachchamma	512	—	0 1 18	0 50
E 119	Do.	Anda Veda	512	—	0 1 31	0 50
F 119	Do.	Wannihamy, <i>ex-Vel-vidane</i>	512	—	0 1 35	0 50
G 119	Do.	Pichchakanduge Mira Naide	512	—	0 2 3	0 75
H 119	Do.	Kapuralage Punchiappu	512	—	0 1 22	0 50
I 119	Do.	S. Slema and Patumma	512	—	0 1 2	0 50
J 119	Do.	A. Isupu Lebbe	512	—	0 1 20	0 50
K 119	Do.	Neynage Meadin	512	—	0 1 26	0 50
L 119	Do.	Wannihamy, <i>ex-Vel-vidane</i>	512	—	0 1 33	0 50
M 119	Do.	Agaveclage Naamma	512	—	0 3 23	1 0
N 119	Do.	Ilwattamby Ganmehe	512	—	0 1 33	0 50
O 119	Do.	Wannihami, <i>ex-Vel-vidane</i>	512	—	0 3 7	1 0
P 119	Do.	Naidandayage Avakkara	512	—	0 0 29	0 25
Q 119	Do.	Wannakurala	512	—	0 2 0	0 50
R 119	Do.	Ilwattamby Ganmehe	512	—	0 0 37	0 25
S 119	Do.	G. G. Nonis Appu	512	—	0 0 39	0 25
T 119	Do.	Ilwattamby Ganmehe	512	—	0 0 39	0 25
U 119	Do.	Punchiralage Naidurala	512	—	0 1 18	0 50
V 119	Do.	Naida Udayage Avakkara	512	—	0 1 11	0 50
W 119	Do.	Kapuralage Menikrala	512	—	1 1 8	1 50
X 119	Do.	Kapuruhami, <i>ex-Arachchi</i>	512	—	0 2 35	0 75
Y 119	Do.	Wannihamige Banda	512	—	0 1 33	0 50
Z 119	Do.	Kaduragammehege Neyna	512	—	0 1 31	0 50
A 120	Do.	Pachchiri Lebbege Slema	512	—	0 1 28	0 50
B 120	Do.	Adampullege Isuppa	512	—	0 1 22	0 50
C 120	Do.	Omaruge Isuppa	512	—	0 1 17	0 50
D 120	Do.	Wannihamige Banda	512	—	0 1 23	0 50
E 120	Do.	Slema Lebbege Ahamado Lebbe	512	—	0 1 13	0 50
F 120	Do.	D. Vidanage Kasiya	512	—	0 3 7	1 0
G 120	Do.	Ahamado Lebbege Maira Saibo	512	—	0 2 14	0 75
H 120	Do.	Kapuralage Kaluhami	512	—	0 1 20	0 50
I 120	Do.	Punchiralage Punchi Appu	512	—	0 1 29	0 50
J 120	Do.	Slema Lebbege Asana	512	—	0 2 19	0 75
K 120	Do.	Wannihamige Banda	512	—	0 2 30	0 75
L 120	Do.	Wannihami, <i>ex-Vel-vidane</i>	512	—	0 3 3	1 0
M 120	Do.	Kapuralage Punchi Appu	512	—	0 2 33	0 75
N 120	Do.	Udayarege Appurala and Ada Veda	512	—	0 2 16	0 75
O 120	Do.	Bajuralage Kapurala	512	—	0 2 26	0 75
P 120	Do.	Kapuralage Ukkurala	512	—	0 2 18	0 75
Q 120	Do.	Wannihami, <i>ex-Vel-vidane</i>	512	—	0 1 24	0 50
R 120	Do.	Siralage Wannakurala	512	—	0 3 0	0 75
S 120	Do.	Crown	512	0 2 2	—	0 75
T 120	Do.	Pichchakanduge Pakir Lebbe	512	—	0 2 28	0 75
U 120	Do.	Appuhamige Mudalihamy	512	—	0 2 28	0 75
V 120	Do.	Wannihami, <i>Vel-vidane</i>	512	—	0 2 28	0 75
W 120	Do.	Udayarege Appurala	512	—	0 2 14	0 75
X 120	Do.	Wannihami	512	—	1 0 0	1 0
Y 120	Do.	Wannihamige Banda	512	—	2 3 4	3 0*
Z 120	Do.	Siralage Wannakurala	512	—	5 3 12	6 0

* Exempted (*vide* Colonial Secretary's letter No. 131 of May 22, 1901).

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of	Extent of	Amount due.
				Crown Land.	Private Land.	
				A. R. P.	A. R. P.	Rs. c.
2527	Mahawela- akkarawela	A. Omāru Lebbe	826	—	16 2 36	16 75
2528	Do.	Kasim Lebbe and others	826	—	16 2 23	16 75
2529	Do.	Ahamadu Lebbe and others	826	—	11 1 0	11 25
2530	Do.	Udumage Isa	826	—	12 1 32	12 50
2531	Do.	Kapuruhami, Vel-vidane	826	—	7 3 22	8 0
2531	Do.	Ukkubandage Thewahamy	826	—	2 0 0	2 0
2532	Do.	K. Kapuruhami and others	826	—	3 2 37	3 75
2532	Do.	Ukkubandage Thewahamy	826	—	3 0 0	3 0
2533	Do.	Kapuruhamy, <i>ex-Arachchi</i>	826	—	2 2 1	2 75
2534	Do.	Udayarege Pinbamy	826	—	15 3 0	15 75
2535	Do.	P. A. Ahamadu Lebbe and another	826	—	16 3 4	17 0
2536	Do.	A. P. Isuppu and others	826	—	6 2 4	6 75
2537	Do.	D. V. Kasie Lebbe and others	826	—	10 0 9	10 25
2538	Do.	Kasim Lebbe and others	826	—	5 0 20	5 25
2539	Do.	do.	826	—	5 1 13	5 50
2540	Do.	A. Ahamadu Lebbe	826	—	4 3 31	5 0
2541	Do.	V. Romapullai	826	—	4 1 39	4 50
2542	Do.	Mohammadu Lebbe and Kirihamige Bandi- rala	826	—	1 2 10 $\frac{1}{2}$	1 75
2542	Do.	Punchage Kiri Naide	826	—	1 2 10 $\frac{1}{2}$	1 75
2544	Do.	Muna Abdul Cadir, Vel-vidane, and another	826	—	5 0 0	5 0 ⁰
2543	Do.	Sellate Vederala and others	826	—	5 1 4	5 50
2545	Do.	Pichankanduge Pakir Lebbe	826	—	4 3 27	5 0
2546	Do.	do.	826	—	5 0 27	5 25
2547	Do.	M. L. Ahamadu Lebbe	826	—	4 3 12	5 0
2548	Do.	N. E. Mohammado Tambi	826	—	4 1 0	4 25
2549	Do.	do.	826	—	3 1 32	3 50
2550	Do.	I. K. Mohammadu Lebbe	826	—	5 0 0	5 0
2551	Do.	Crown	826	4 3 25	—	5 0
2552	Do.	B. Lebbege Omaru Lebbe and others	826	—	5 0 7	5 25
2553	Do.	do.	826	—	5 0 17	5 25
2554	Do.	M. M. Meydin Kachchi Marikkar	826	—	5 0 4	5 25
2555	Do.	N. E. Mohammadu Tambi	826	—	4 3 3	5 0
2556	Do.	K. C. Perera and others	826	—	3 0 15	3 25
2557	Do.	I. K. Mohammadu Lebbe	826	—	5 0 8	5 25
2558	Do.	Ekanayake Appuhamy	826	—	5 0 25	2 0 $\frac{1}{2}$
3122	Kelekarambewa	Punchi Appu, <i>ex-Arachchi</i>	1,115	—	3 3 6	4 0
3123	Do.	Punchiralage Udayare	1,115	—	4 0 25	4 25
3124	Do.	Crown	1,115	3 2 5	—	3 75
3125	Do.	do.	1,115	8 2 3	—	8 75
3126	Do.	Naiduralage Badderala	1,115	—	4 1 0	4 25
3127	Do.	M. K. Arunasalam	1,115	—	8 2 11	8 75
3128	Do.	C. T. de Silva and Weeramapulle	1,115	—	5 3 15	6 0
3129	Do.	N. S. Koya	1,115	—	5 3 3	6 0
3130	Do.	Udumage Slema Lebbe	1,115	—	5 0 12	5 25
3131	Do.	do.	1,115	—	7 1 29	7 50
3132	Do.	do.	1,115	—	6 0 30	6 25
3133	Do.	Crown	1,115	4 2 8	—	4 75
3134	Do.	do.	1,115	6 3 8	—	7 0
3135	Do.	K. Badderala and others	1,115	—	7 0 8	7 25
3136	Do.	Banda Vel-vidane and others	1,115	—	12 3 1	13 0
3137	Do.	do.	1,115	—	1 0 16	1 25
3138	Do.	do.	1,115	—	5 2 8	5 75
3140	Do.	Crown	1,115	0 1 20	—	0 50
3141	Do.	do.	1,115	7 0 20	—	7 25
3142	Do.	do.	1,115	1 1 37	—	1 50
3144	Do.	do.	1,115	0 2 0	—	0 50
3143	Do.	Kapurala Gamaralage Menikrala	1,115	—	5 0 28	5 25
3144	Do.	do.	1,115	—	5 0 23	5 25
3145	Do.	Crown	1,115	0 3 38	—	1 0
3146	Do.	Guruwa Pediya	1,115	—	6 0 30	6 25
3147	Do.	Crown	1,115	1 1 20	—	1 50
3148	Do.	do.	1,115	0 3 21	—	1 0
3149	Do.	T. P. Banda and others	1,115	—	6 1 30	6 50
3150	Do.	L. Menikrala and others	1,115	—	12 1 19	12 50
3150 $\frac{1}{2}$	Do.	Crown	1,115	4 0 37	—	4 25
3151	Do.	I. Banda and others	1,115	—	7 2 22	7 75
P 122	Do.	Crown	1,115	1 1 30	—	1 50
Q 122	Do.	do.	1,115	0 0 23	—	0 25
R 122	Do.	Banda, <i>ex-Vel-vidane</i>	1,115	—	13 3 27	14 0
S 122	Do.	do.	1,115	—	10 2 31	10 75
3152	Do.	Crown	1,115	5 0 22	—	5 25
3153	Do.	do.	1,115	3 0 27	—	3 25
3154	Do.	do.	1,115	0 1 1	—	0 50
3155	Do.	do.	1,115	5 3 26	—	6 0
3156	Do.	do.	1,115	5 0 5	—	5 25
3157	Do.	do.	1,115	0 2 32	—	0 75

* Exempted (*vide* Colonial Secretary's letter No. 131 of May 22, 1901)
† S.A. CR. 25P. exempted.

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of		Amount due.
				Crown Land.	Private Land.	
				A. R. P.	A. R. P.	Rs. c.
3158	Kelekarambewa	Crown	1,115	4 1 10	—	4 50
3159	Do.	do.	1,115	0 3 15	—	1 0
3160	Do.	Wannihamige Ukkurala	1,115	—	2 3 6	3 0
3161	Do.	D. Punchirala and others	1,115	—	7 2 39	7 75
3161½	Do.	Crown	1,115	0 2 30	—	0 75
3162	Do.	D. Punchirala and others	1,115	—	5 1 15	5 50
3163	Do.	do.	1,115	—	7 1 23	7 50
3164	Do.	do.	1,115	—	6 3 3	7 0
3164½	Kaduruwegama	Crown	1,115	1 1 30	—	1 50
3165	Do.	K. P. Kirinaide	1,115	—	6 1 23	6 50
3166	Do.	T. Banda and others	1,115	—	1 0 12	1 25
3167	Do.	Crown	1,115	2 2 36	—	2 75
3168	Kelekarambewa	T. Banda and others	1,115	—	3 3 14	4 0
3169	Kaduruwegama	Kirinaida Veda Gurunneha	1,115	—	5 0 18	5 25
3170	Kelekarambewa	T. Banda and others	1,115	—	3 1 32	3 50
3172	Kaduruwegama	K. P. Kirinaida	1,115	—	4 1 17	4 50
3173	Kelekarambewa	K. K. Dissanayaka	1,115	—	5 1 3	5 50
3174	Kaduruwegama	Crown	1,115	0 2 8	—	0 75
3175	Do.	A. Kapuruhami and others	1,115	—	4 2 17	4 75
3176	Do.	Marthelis Appu and another	1,115	—	11 1 6	11 50
3177	Do.	Crown	1,115	0 2 6	—	0 75
3178	Do.	do.	1,115	7 0 0	—	7 0
3179	Do.	S. Punchi Appu	1,115	—	0 3 14	1 0
3180	Do.	Crown	1,115	1 3 26	—	2 0
3181	Do.	P. Anthony	1,115	—	1 2 3	1 75
3182	Do.	Crown	1,115	7 2 36	—	7 75
3183	Do.	Sirala Korala	1,115	—	5 1 3	5 50 ^o
U 122	Do.	Crown	1,115	0 1 22	—	0 50
V 122	Do.	Kirinaide Veda Gurunneha	1,115	—	18 2 24	18 75
W 122	Do.	do.	1,115	—	0 3 12	1 0
3184	Do.	Tikiralage Banda and others	1,115	—	5 2 18	5 75
3185	Do.	Kirinaide	1,115	—	0 3 36	1 0
3186	Do.	Osenti Naidege Ukkurala	1,115	—	4 3 16	5 0
3187	Do.	T. Punchibanda and others	1,115	—	3 1 21	3 50
3188	Do.	G. G. Nonis Appu	1,115	—	4 3 16	5 0†
3189	Do.	K. K. Dissanayaka	1,115	—	3 2 1	3 75†
3190	Do.	Crown	1,115	0 2 11	—	0 75
3191	Do.	do.	1,115	1 1 32	—	1 50
3192	Do.	Appurala, <i>ex-Arachchi</i> , and others	1,115	—	4 3 16	5 0†
3193	Do.	Kiri Banda, <i>ex-Korala</i>	1,115	—	4 3 19	5 0†
3194	Do.	K. Charles Perera	1,115	—	5 1 12	5 50†
3195	Palugaswewa	J. Punchibanda and others	1,115	—	7 3 21	8 0†
3196	Do.	K. K. Arunasalam	1,115	—	3 2 17	3 75†
3197	Do.	K. Charles Perera	1,115	—	0 3 8	1 0†
3198	Do.	Naidurala Lekama	1,115	—	6 2 4	6 75†
3196	Do.	D. B. Suwandaratna	1,115	—	4 0 0	4 0
3199	Do.	Crown	1,115	0 1 24	—	0 50
3200	Do.	Kirihamy Vel-vidane and others	1,115	—	5 1 17	5 50
3201	Do.	Crown	1,115	—	0 0 38	0 25
X 122	Do.	Menikra'a and others	1,115	—	4 2 36	4 75
3202	Do.	Naidurala Badderala	1,115	—	0 3 22	1 0
3203	Do.	I. Kapurala and others	1,115	—	3 0 25	3 25
3204	Do.	P. Panikkiya	1,115	—	8 1 2	8 50
3205	Do.	Crown	1,115	2 2 15	—	2 75
3206	Do.	W. D. A. Fernando	1,115	—	57 2 15	31 75†
3207	Do.	Crown	1,115	3 0 0	—	3 0
3208	Kaduruwegama	do.	1,115	622 2 0	—	622 50
3209	Do.	do.	1,115	5 0 38	—	5 25
3225	Do.	Illangasingha Punchi Banda	1,317	—	8 3 26	9 0
3931	Do.	Illangasingha Punchi Banda and others	1,317	—	9 2 23	9 75
3931	Do.	Wannihamige Sellate of Telabiyagama	1,317	—	2 0 0	2 0
3210	Palugaswewa	Crown	1,115	7 2 25	—	7 75
3211	Do.	Don Philip, Muhandiram	1,115	—	212 3 0	212 75
3212	Do.	Crown	1,115	67 0 35	—	67 25
3213	Do.	do.	1,115	75 3 12	—	76 0
3214	Do.	do.	1,115	23 3 11	—	24 0
3215	Do.	do.	1,115	1 2 20	—	1 75
Y 122	Alahapperumagama	do.	1,115	3 3 12	—	4 0
Z 122	Do.	Slema Vel-vidane and others	1,115	—	3 0 30	3 25
Z 122½	Do.	Udumage Mahammado	1,115	—	0 3 30	1 0
3216	Do.	Crown	1,115	1 2 13	—	1 75
3217	Do.	S. Adappayan and others	1,115	—	6 2 32	6 75
3218	Do.	P. L. Uduma Lebbe and others	1,115	—	9 1 0	9 25
3219	Do.	Ahamado Lebbe	1,115	—	5 2 13	5 75
3220	Do.	Nugu Lebbe and others	1,115	—	6 3 37	7 0
3221	Do.	Eliya Tamby Gurunneha	1,115	—	14 2 5	14 75

* Exempted; not irrigable.

† Exempted (*vide* Colonial Secretary's letter No. 131 of May 22, 1901).

‡ 25A. 3B. 5P. exempted (*vide* Colonial Secretary's letter No. 276 of November 13, 1900).

Lot.	Name of Field.	Name of Property.	Survey Reference.	Extent of Crown Land.			Extent of Private Land.			Amount due. Rs. c.
				A.	R.	P.	A.	R.	P.	
3222	Alahapperumagama	Crown	1,115	2	2	29	—	—	—	2 75
3225	Do.	Don Philip, Muhandiram	1,115	—	—	—	115	2	0	115 50
5040	Do.	Slema Lebbe Vel-vidane and others	1,663	—	—	—	10	0	12	10 25
5041	Do.	Ismakanakkapullege Mohamadu	1,663	—	—	—	34	0	22	34 25*
5044										
5046										
5049										
4015	Do.	Slema Vel-vidane	1,329	—	—	—	0	1	36	0 50
4016	Do.	Uduma Lebbe	1,329	—	—	—	0	1	29	0 50
4017	Do.	Udumage Mammado	1,329	—	—	—	2	0	15	2 25
1767	Kelekarambewa	Banda Vel-vidane and others	488	—	—	—	4	1	27	4 50
2169	Do.	T. G. Banda and two others	693	—	—	—	25	0	0	25 0
2764	Palugaswewa	Corporal Vaitti	886	—	—	—	4	3	14	5 0
2705	Do.	P. Anthony	886	—	—	—	3	2	24	3 75
2706	Do.	Naidurala Lekama and others	886	—	—	—	6	0	19	6 25
2707	Do.	Corporal Vaitti	886	—	—	—	10	2	27	10 75
2708	Do.	Naidurala Lekama and others	886	—	—	—	7	1	12	7 50
2709	Do.	Lekamage Kapuruhamy and others	886	—	—	—	7	1	28	7 50
2710	Do.	Guruhamy Vel-vidane and others	886	—	—	—	6	1	5	6 50
2711	Kelekarambewa	Kapurala Badderala and others	886	—	—	—	5	1	7	5 50
2711½	Do.	Crown	886	1	3	18	—	—	—	2 0
2712	Do.	Banda Vel-vidane and others	886	—	—	—	12	1	25	12 50
2712½	Do.	Crown	886	1	1	18	—	—	—	1 50
2722	Do.	Amandu Vel-panikkiya	894	—	—	—	12	0	34	12 25
2722½	Do.	Crown	894	2	0	19	—	—	—	2 25
2723	Do.	Mohottala Veda	894	—	—	—	4	2	0	4 50
2723	Do.	Carolus Appu	894	—	—	—	7	0	35	7 25
2723½	Do.	Crown	894	2	1	19	—	—	—	2 25
2914	Do.	Lekamage Kapuruhamy	1,024	—	—	—	10	1	22	10 50
2914½	Kelekarambewa	Crown	1,024	0	2	21	—	—	—	0 75
2915	Do.	Lekamage Kapuruhamy	1,024	—	—	—	2	3	4	3 0
2915½	Do.	Crown	1,024	1	1	18	—	—	—	1 50
2916	Do.	Kapurala, Vel-vidane and others	1,024	—	—	—	10	3	25	11 0
2916	Do.	Crown	1,024	0	2	0	—	—	—	0 50
A	Alahapperumagama	Itwan Tamby Ganmehe, &c.	1,115	—	—	—	1	0	0	1 0
—	Kelekarambewa	Crown	1,024	20	0	0	—	—	—	20 0
—	Palugaswewa	do.	1,024	500	0	0	—	—	—	500 0
—	Alahapperumagama	do.	1,024	20	0	0	—	—	—	20 0
—	Aswedduma	do.	1,024	24	0	0	—	—	—	24 0
—	Palukallanciya	do.	1,024	24	0	0	—	—	—	24 0
—	Palugantiriya-gama	do.	1,024	24	0	0	—	—	—	24 0
—	Gorakegama	do.	1,024	4	2	0	—	—	—	4 50
—	Walpalugama	do.	1,024	36	0	0	—	—	—	36 0
—	Udamullegama	do.	1,024	9	0	0	—	—	—	9 0
—	Alawwegama	do.	1,024	12	0	0	—	—	—	12 0
—	Pahalaweraluwewa	do.	1,024	18	0	0	—	—	—	18 0
—	Palupalugaswewa	do.	1,024	4	2	0	—	—	—	4 50
—	Do.	do.	1,024	12	0	0	—	—	—	12 0
3232	Gantirigezana	A. Andirala and others	1,218	—	—	—	4	3	15	5 0
—	Do.	Dingiri Banda, Vel-vidane	1,024	—	—	—	25	2	0	25 50
3781	Do.	I. Velate and others	1,218	—	—	—	4	3	15	5 0
3854	Do.	do.	1,298	—	—	—	2	2	22	2 75
3784	Do.	do.	1,282	—	—	—	0	2	32	0 75
3785	Do.	do.	1,282	—	—	—	2	0	35	2 25
4046	Do.	Don Philip, Muhandiram	1,347	—	—	—	20	0	26	20 25
4893	Do.	Don Paulu Appu	1,613	—	—	—	4	1	11	4 50
4904	Do.	Thewahamige Kirihami	1,617	—	—	—	1	3	19	2 0
4907	Do.	Bandappuge Kapurala	1,617	—	—	—	0	2	2	0 75
4918	Do.	Crown	1,617	4	0	19	—	—	—	4 25
4919										
—	Ipologama	A. Appuralage Kirala	1,617	—	—	—	6	0	0	6 0
4913	Do.	K. Kapuruhami	1,617	—	—	—	2	1	20	2 50
4917	Do.	do.	1,617	—	—	—	0	0	36	0 25
4916	Do.	G. G. Nonis Appu	1,617	—	—	—	2	0	0	2 0
2918	Do.	Kapuruhami, ex-Vel-vidane, and others	890	—	—	—	7	2	7	7 75
—	Nikawewa	Crown	890	9	0	0	—	—	—	9 0
—	Galagederagama	do.	890	12	0	0	—	—	—	12 0
—	Konapatirewa	do.	890	8	0	0	—	—	—	8 0
—	Do.	Menikrala Vel-vidane, and others	890	—	—	—	40	2	0	40 50
2719	Do.	Kandappu Vel-vidane, and others	891	—	—	—	18	0	36	18 25
3024	Do.	do.	1082	—	—	—	3	1	11	3 50

* Exempted; unirrigable.

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of Crown Land		Extent of Private Land.		Amount due. Rs. c.	
				A.	R. P.	A.	R. P.		
4079	Konapatirewa	Kandappu Vel-vidane and others	1,378	—	—	10	1	9	10 50
4082	Do.	do.	1,359	—	—	1	1	11	1 50
4083	Do.	do.	1,359	—	—	3	0	24	3 25
4086	Do.	do.	1,359	—	—	8	2	8	8 75
—	Kudamigasse-gama	Crown	1,082	24	0	0	—	—	24 0
—	Talayagama	do.	1,082	6	0	0	—	—	6 0
—	Wedinigama	do.	1,082	11	1	0	—	—	11 25
—	Mahamigasse-gama	do.	1,082	36	0	0	—	—	36 0
—	Narangollegama	do.	1,082	15	0	0	—	—	15 0
—	Balaluwewa	do.	1,082	1500	0	0	—	—	1,500 0
EPPAWALA KORALE.									
—	Maradankadawela	Rajakirti Mudiyansege Dingiri Banda and others	1,082	—	—	8	0	0	8 0
—	Do.	Crown	1,082	10	0	0	—	—	10 0
1201	Sangeltewa	Punchihirala Vel-vidane and others	337	—	—	9	2	21	9 75
—	Sangettewa	Crown	337	60	0	0	—	—	60 0
—	Maradankadawela	do.	337	4	0	15	—	—	4 25
3743	Do.	do.	1,263	6	2	18	—	—	6 75
—	Sangettewa	Rajakaruna, <i>ex-President</i> , and others	337	—	—	27	0	0	27 0
1608	Do.	I. K. Banda, Korala	421	—	—	3	3	0	3 75
1609	Do.	Rajakaruna, <i>ex-President</i>	421	—	—	7	0	30	7 25
1610	Do.	I. K. Banda, Korala	421	—	—	6	3	27	7 0
1611	Do.	K. R. Kiri Banda	421	—	—	6	1	25	6 50
1612	Do.	I. K. Banda, Korala	421	—	—	5	2	36	5 75
1613	Do.	Crown	421	6	2	0	—	—	6 50
1614	Do.	do.	421	8	3	32	—	—	9 0
1615	Do.	do.	421	11	2	29	—	—	11 75
1616	Do.	do.	421	6	2	25	—	—	6 75
1617	Do.	do.	421	9	3	36	—	—	10 0
—	Pottagama	Punchirala Vel-vidane and others	421	—	—	16	2	0	16 50
1191	Do.	Kaluhamige Kirihami and others	331	—	—	17	3	4	18 0
2714	Do.	Appuhami and others	889	—	—	4	1	30	4 50
2715	Do.	do.	889	—	—	4	0	36	4 25
—	Do.	Crown	889	10	0	0	—	—	10 0
4049	Do.	do.	1,350	3	0	0	—	—	3 0*
4053	Do.	D. Tikirala	1,350	—	—	9	3	5	10 0
4996	Do.	Crown	1,648	8	1	32	—	—	8 50
—	Galmaduwa	Punchirala Vel-vidane	889	—	—	46	2	0	46 50
1200	Do.	D. Appuhami	336	—	—	5	2	9	5 75
2516	Do.	W. Wannihami and others	889	—	—	7	0	0	7 0
2717	Do.	D. Appuhami	889	—	—	11	1	0	11 25
2922	Do.	W. Appuhami and others	1,029	—	—	2	3	12	3 0
2923	Do.	Appuhamy Vel-vidane and others	1,029	—	—	2	1	14	2 50
3103	Do.	Divakara Appu and others	—	—	—	6	3	11	7 0
3102	Do.	D. Appuhami and others	—	—	—	6	1	29	6 50
—	Do.	Crown	—	2	3	0	—	—	2 75
3738	Do.	do.	1,259	5	2	32	—	—	5 75
4997	Do.	do.	1,648	6	0	0	—	—	6 0
4998	Do.	D. Menikrala and others	1,648	—	—	8	2	20	8 75
—	Keledulwewa	Ukkurala and others	1,029	—	—	47	1	10	47 50
1181	Do.	Kirihamy Vel-vidane and others	327	—	—	1	3	12	2 0
1182	Do.	Appuhamy	327	—	—	1	2	39	1 75
1183	Do.	D. Banda Nekatralla	327	—	—	5	1	13	5 50
1195	Do.	Nambirala Nekatralla	334	—	—	3	2	20	3 75
1196	Do.	Crown	334	0	3	15	—	—	1 0
1197	Do.	Jayaturalage Appuhami	334	—	—	2	2	39	2 75
1198	Do.	do.	334	—	—	0	3	9	1 0
2661	Do.	Crown	865	1	0	9	—	—	1 25
2662	Do.	do.	865	0	0	12	—	—	0 25
2663	Do.	do.	865	0	3	24	—	—	1 0
2739	Do.	Kudaralage Ran Etana	905	—	—	4	0	22	4 25
2740	Do.	Suddahami Vederalage Nambirala	905	—	—	4	0	12	4 25
2776	Do.	Kudaralage Ran Etana	930	—	—	6	2	14	6 75
2804	Do.	Menikrala and others	948	—	—	2	3	32	3 0
2964	Do.	Kirihamige Ranhami	1,054	—	—	8	1	13	8 50
2966	Do.	T. Tikirihamy and others	1,054	—	—	4	1	31	4 50
3027	Do.	I. N. Appuhamy and others	1,083	—	—	1	1	36	1 50
3028	Do.	Crown	1,083	1	2	24	—	—	1 75
3739	Do.	D. Menikrala Arachchi	1,260	—	—	1	3	35	2 0
3742	Do.	do.	1,260	—	—	6	2	31	6 75
—	Do.	Crown	1,083	20	0	0	—	—	20 0
3856-3859	Do.	do.	1,299	1	0	7 $\frac{1}{2}$	—	—	1 25
3865	Do.	do.	1,299	0	0	12	—	—	0 25
5000	Do.	do.	1,649	2	0	23	—	—	2 25
5001-5002	Do.	Illangasinlage Appuhami	1,649	—	—	2	1	35	2 50
—	Alutwewa	Crown	1,083	3	0	0	—	—	3 0

* Exempted (*vide* Colonial Secretary's letter No. 86 of March 29, 1901).

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of Crown Land.		Extent of Private Land.		Amount due. Rs. c.
				A.	R. P.	A.	R. P.	
1742	Alutwewa	A. Nambirala and others	470	—	—	1	3 0	1 75
1749	Galenbindunuwewa	Crown	475	3	0 33	—	—	3 25
—	Alutwewa	do.	475	2	0 0	—	—	2 0
2738	Nugagahawewa	do.	905	4	2 12	—	—	4 75
—	Namaduwewa	Appuwahenaya and others	905	—	—	5	2 0	5 50
—	Do.	Crown	905	35	0 0	—	—	35 0
2728-2729	Pahalawewagama	Kakka Vel-pedia and others	900	—	—	4	2 25	4 75
3741	Do.	do.	1,261	—	—	10	2 24	10 75
5100	Namadawewa	do.	1,685	—	—	1	1 16	1 50
5102	Do.	do.	1,685	—	—	3	1 17	3 50
—	Maduruwagama	Crown	905	10	0 0	—	—	10 0
—	Maha Iluppallama	do.	905	300	0 0	—	—	300 0
—	Amunuwetiya	do.	905	20	0 0	—	—	20 0
—	Moragaswewa	do.	905	10	0 0	—	—	10 0
—	Kadurugaswewa	do.	905	6	0 0	—	—	6 0
—	Giranegama	Crown	905	6	0 0	—	—	6 0
—	Mailagaswewa	do.	905	6	0 0	—	—	6 0
—	Ketiya	do.	905	600	0 0	—	—	600 0
—	Ihalawewa	Banda Vel-vidane and others	905	—	—	3	0 0	3 0
3756	Do.	Crown	905	3	3 25	—	—	4 0
—	Kuttikulama	Kaurala Vel-vidane and others	905	—	—	7	0 0	7 0
1731	Do.	do.	463	—	—	8	1 11	8 50
1204	Rambewa	D. Kirihami, Arachchi	338	—	—	6	1 32	6 50 [†]
—	Do.	Crown	338	2	0 0	—	—	2 0
—	Alutwewa	Herathami, Registrar, and others	338	—	—	36	0 0	36 0
—	Do.	Crown	338	3	0 0	—	—	3 0
—	Do.	W. W. Punchirala	338	—	—	9	0 0	9 0
—	Medagama	Punchirala Vel-vidane and others	338	—	—	12	0 0	12 0
4048	Do.	D. Appuhami and others	1,348	—	—	4	0 32	4 25 [†]
4052	Do.	do.	1,350	—	—	2	3 28	3 0 [†]
1192	Kadigewa	Crown	332	3	0 28	—	—	3 25
—	Do.	Kudaralage Wannihamy	332	—	—	11	1 0	11 25 [†]
—	Mediyawe	Kudaralage Wannihamy and others	332	—	—	71	1 0	71 25
1186	Do.	do.	339	—	—	13	3 9	14 0
1187	Do.	Nambirala Vel-vidane and others	339	—	—	7	3 8	8 0
2695	Do.	Punchirala Vel-vidane and others	883	—	—	3	1 4	3 50
2696	Do.	Kudaralage Banda and others	883	—	—	7	0 29	7 25
2697	Do.	Kudaralage Wannihami and others	883	—	—	3	2 32	3 75
2698	Do.	Appuhamige Ranhami	883	—	—	9	2 15	9 75
2699	Do.	Mudalihamige Pinhami	883	—	—	3	0 31	3 25
3103	Do.	Punchirala Vel-vidane and others	1,107	—	—	9	3 23	10 0
3107	Do.	Mudalihami Vel-vidane and others	1,107	—	—	0	0 22	0 25
3108	Do.	do.	1,107	—	—	0	0 7	0 25
4056	Do.	Appuhamige Ranhami and others	1,352	—	—	6	1 39	6 50
4057	Do.	do.	1,352	—	—	0	1 17	0 50
4058	Do.	do.	1,352	—	—	1	3 2	2 0
—	Do.	Crown	883	70	0 0	—	—	70 0
—	Galwaduwagama	Appuralage Wannihami	883	—	—	3	3 0	3 75 [§]
—	Do.	Crown	883	5	0 0	—	—	5 0
—	Pahalahamil-lewa	Wannihami Vel-vidane	883	—	—	54	0 0	54 0
3711	Do.	R. M. Pinhami	1,241	—	—	1	3 5	2 0
C 124	Do.	R. M. Pinhami and others	1,241	—	—	0	2 31	0 75
3710	Do.	do.	1,241	—	—	1	0 18	1 25
B 124	Do.	R. M. Pinhami and others	1,241	—	—	0	0 36	0 25
1188	Do.	R. M. Pinhami	330	—	—	3	1 15	3 50
1189	Do.	do.	310	—	—	0	0 38	0 25
1190	Do.	V. Mudalihami	310	—	—	2	2 2	2 75
1968	Do.	R. M. Pinhami	515	—	—	2	1 6	2 50
2747	Do.	Punchirala Vederala and others	910	—	—	8	1 11	8 50
—	Do.	Crown	910	40	0 0	—	—	40 0
3709	Do.	H. Mudalihami Vel-vidane	1,241	—	—	1	1 15	1 50
A 124	Do.	do.	1,241	—	—	0	0 13	0 25
4925	Do.	N. Pinhami and twenty-four others	1,241	—	—	15	2 25	15 75
2803	Yakallagama	Menikrala Vederala and others	947	—	—	2	1 33	2 50 [¶]
1199	Amunakole-kudagama	Ukkurala Vel-vidane and others	335	—	—	10	0 7	10 25
2701	Do.	Pulingurala Vel-vidane	885	—	—	1	2 18	1 75
2702	Do.	A. D. Ranhami	885	—	—	2	3 36	3 0
2702	Do.	Crown	885	2	3 36	—	—	3 0
2703	Do.	Pulingurala Vel-vidane	885	—	—	2	0 25	2 25
—	Do.	Pulingurala Vel-vidane and others	885	—	—	57	0 0	57 0
3915	Do.	Menikralage Kudarala	1,316	—	—	0	2 7	0 75 ^{¶¶}

* Exempted; unirrigable.

† Exempted (vide Colonial Secretary's letter No. 86 of March 29, 1901).

‡ Exempted (vide Colonial Secretary's letter No. 20 of January 19, 1903).

§ Exempted (vide Colonial Secretary's letter No. 283 of November 29, 1901).

|| Exempted (vide Colonial Secretary's letter No. 290 of November 26, 1901).

¶ Exempted (vide Colonial Secretary's letter No. 307 of December 19, 1901).

Lot.	Name of Field.	Name of Proprietor.	Extent of Survey Reference.	Extent of		Amount due. Rs. c.
				Crown Land. A. R. P.	Private Land. A. R. P.	
—	Konwewa	Punchirala Arachchi and others	885	—	40 0 0	40 0
2685	Do.	Tikiri Appu	876	—	2 3 15	3 0
2687	Do.	Pinhami	877	—	1 0 35	1 25
2755	Do.	Punchirala Arachchi and others	916	—	13 1 19	13 50
2756	Do.	do.	916	—	1 3 26	2 0
3084	Do.	P. Ukkurala and others	—	—	3 1 25	3 50
3085	Do.	Kirihami and others	—	—	1 0 36	1 25
3087	Do.	Tikiri Appu	—	—	1 1 27	1 50
3235	Do.	Tikiri Appu and another	—	—	3 1 16	3 50
3237	Do.	Kirihami Arachchi and another	—	—	2 0 18	2 25
3234	Do.	Mohottalage Herathhami and others	1,117	—	2 1 34	2 50
4593	Do.	S. Pinhami	1,482	—	0 1 1	0 50 ^o
3236	Sirikkulama	Crown	—	8 1 38	—	—
3744	Do.	Kiriyage Ukkuwa and others	1,263	—	5 3 4	6 0 [†]
4732	Gonewa	K. Tikiri Appuhami and others	1,531	—	0 0 4	0 25
4731	Do.	M. Ukkurala and others	1,531	—	3 1 11	3 50
—	Eppawala Malpota	Suddahami Vel-vidane and others	916	—	46 0 0	46 0
1205	Do.	Keeralage Punchi Menika	339	—	12 1 34	12 50
1750	Do.	Ausadahami Arachchi	476	—	2 0 20	2 25
1751	Do.	Nambirala Arachchi and others	476	—	17 1 15	17 50
D 124	Eppawela	Nambirala Arachchi	1,245	—	1 0 25	1 25
363	Ihalagama	M. W. Menikhami and others	112	—	4 3 31	5 0
—	Pahalasiyambalawa	Malhami Badderala	112	—	18 0 0	18 0
—	Do.	Crown	112	4 0 0	—	4 0
—	Eliyadiulwewa	Gamaralage Hethuhami	112	47 1 0	—	47 25
1728	Do.	Jayaturalage Punchirala and others	460	—	4 1 0	4 25
2259	Do.	Crown	679	1 0 2	—	1 25
2260	Do.	do.	679	2 0 31	—	2 25
2261	Do.	do.	679	0 0 16	—	0 25
2262	Do.	do.	679	0 0 18	—	0 25
3668	Do.	Punchiral Vel-vidane and others	1,228	—	1 0 4	1 25
2263	Do.	Crown	679	3 0 11	—	3 25
3669	Do.	M. Banda and another	1,228	—	1 0 4	1 25
3670	Do.	D. Punchirala Vel-vidane and others	1,228	—	3 0 10	3 25
2264	Do.	A. G. Banda and others	679	—	5 1 17	5 50
2265	Do.	Tikirihami Vedarala and others	679	—	4 1 8	4 50
—	Do.	Crown	679	8 0 0	—	8 0
5626 [‡]	Do.	Malhamige Appuhamy	1,913	—	1 3 24	2 0
5628 [‡]	Do.	Kirihamige Herathhami	1,913	—	0 0 19	0 25
3647	Tammuttewela	I. Nambirala and others	1,088	—	10 1 7	10 50 [†]
3646	Migassegama	Velate Vel-vidane and others	679	—	3 2 25	3 75 [‡]
—	Do.	Crown	679	4 1 15	—	4 50
—	Acharyagama	do.	679	8 0 0	—	8 0
—	Thalasiyambalawa	do.	679	10 0 0	—	10 0
—	Divapuliyagama	do.	679	6 0 0	—	6 0
—	Medinikelle	do.	679	100 0 0	—	100 0
—	Angamuwa	do.	679	500 0 0	—	500 0
—	Rotewewa	do.	679	20 0 0	—	20 0
—	Turuhellegama	do.	679	15 0 0	—	15 0
—	Pachcholawetiya	Kallanchiya Disanayaka	679	—	9 0 0	9 0
5003	Do.	do.	1,650	—	14 0 12	14 25
5004	Do.	do.	1,650	—	1 2 21	1 75
5006	Do.	do.	1,650	—	0 1 7	0 50
—	Do.	Crown	679	10 0 0	—	10 0
—	Tinmagama	R. Ranmenika and others	679	—	6 0 0	6 0
2111	Do.	K. Pina	600	—	3 3 6	4 0
3671	Do.	Batiya Vel-pediya and others	1,229	—	1 2 2	1 75
3674	Do.	do.	1,229	—	2 3 14	3 0
—	Hurigaswewa	Punchirala Arachchi and others	600	—	59 2 0	59 50
1193	Do.	do.	333	—	4 0 8	4 25
2783	Do.	D. Menikrala and others	914	—	8 2 0	8 50
3115	Do.	Crown	—	5 2 15	—	5 75
5121	Do.	Kirihamige Ranhami Vedarala	1,693	—	0 3 14	1 0
5126-5131	Do.	K. Menikrala and others	1,693	—	16 1 24	16 50
1894	Ratgallegama	Kaluhami Vel-vidane and others	914	—	56 1 10	56 50
1969	Do.	D. Kiri Banda and others	333	—	1 1 33	1 50
—	Do.	Nambirala Vel-vidane and others	515	—	14 0 8	14 25
5132	Do.	Crown	515	10 0 0	—	10 0
5134	Do.	Wannihamy Vedarala and others	1,694	—	9 0 6	9 25
—	Do.	K. V. Nambirala and others	1,694	—	4 2 2	4 75
—	Acharyagama	Ranhami Vel-vidane and others	515	—	6 3 0	6 75
—	Do.	Crown	515	6 0 0	—	6 0
3762	Do.	do.	1,272	4 3 10	—	5 0

^o Exempted (*vide* Colonial Secretary's letter No. 307 of December 19, 1901).

[†] Exempted until facilities for irrigating the land are provided (*vide* Colonial Secretary's letter No. 572 of March 20, 1902).

[‡] Exempted (*vide* Colonial Secretary's letter No. 86 of March 29, 1901.)

Lot.	Name of Land.	Name of Proprietor.	Survey Reference.	Extent of Crown Land.		Extent of Private Land.		Amount due. Rs. c.
				A.	R. P.	A.	R. P.	
5137	Acharyagama	Saddahami Vel-vidane and others	1,695	—	—	14	2 12	14 75
3891	Kaduruwewa	W. T. Appuhami and others	—	—	—	1	3 6	2 0
—	Palugaswewa	Palugaswewa Ratemahatmaya and others	515	—	—	31	0 0	31 0
—	Kaduruwewa	do.	515	—	—	22	0 0	22 0
—	Do.	Crown	515	15	0 0	—	—	15 0
4805-4807	Do.	T. B. Palugaswewa Korala and others	1,572	—	—	2	2 29	2 75
1242	Palugaswewa	Palugaswewa Ratemahatmaya and others	360	—	—	9	1 28	9 50
3623	Do.	do.	1,212	—	—	9	2 4	9 75
3624	Do.	Mutu Menika Kumarihamy and others	1,212	—	—	4	1 2	4 50
3625	Do.	Mutu Menika Kumarihamy	1,212	—	—	2	3 12	3 0
3626	Do.	Plugaswewa Ratemahatmaya	1,212	—	—	2	1 17	2 50
3627	Do.	Uddahami and others	1,212	—	—	2	3 25	3 0
3096	Do.	Ranhami Appuhami and others	—	—	—	2	0 36	2 25
—	Do.	Crown	360	17	3 4	—	—	18 0
3099	Do.	Palugaswewa Ratemahatmaya	161	—	—	1	1 10	1 50
—	Migahawela	Palugaswewa Ratemahatmaya and others	360	—	—	4	2 0	4 50
—	Keleamunukole	Punchirala Vel-vidane	360	—	—	43	3 0	43 75
—	Do.	Crown	360	20	0 0	—	—	20 0
5947	Do.	Punchiralage Tikiri Appu and others	2,008	—	—	2	1 24	2 50
5948	Do.	do.	2,008	—	—	2	3 26	3 0
368	Mawattegama	Palugaswewa Ratemahatmaya and others	115	—	—	4	3 30	5 0
—	Do.	Crown	115	8	0 0	—	—	8 0
—	Nikawewa	Kirihamy Vel-vidane and others	115	—	—	19	0 0	19 0 ^c
—	Ihalawewa	Crown	115	14	0 0	—	—	14 0
NUWARAGAM KORALE.								
—	Ketekele Mahawela	Wannihami Vel-vidane and others	115	—	—	14	3 0	14 75
1173	Ketekele Ihalawela	Tikirala Vel-vidane and others	322	—	—	7	2 23	7 75
—	Ketekele Millagahakotuwa	Wannihami Vel-vidane	115	—	—	5	3 0	5 75
—	Do.	Crown	115	8	0 0	—	—	8 0
—	Ketekele Pahawela	Pinhamy Vel-vidane and others	115	—	—	20	0 0	20 0
—	Kiralagama	Kirihami Badderala	115	—	—	21	1 0	21 25
—	Do.	Crown	115	15	0 0	—	—	15 0
—	Kumbukwewa Ihala	Banda Vel-vidane	115	—	—	7	0 0	7 0
—	Kumbukwewa Pahawela	do.	115	—	—	1	2 0	1 50
—	Do.	Crown	115	10	0 0	—	—	10 0
—	Ketekele Kudagama	Kirihamy Menikrala and others	115	—	—	7	2 0	7 50
—	Kudagama Amunakola	Crown	115	10	0 0	—	—	10 0
—	Maha Bellan-kadela	Menikrala Vel-vidane and others	115	—	—	22	2 0	22 50
—	Do.	Crown	115	60	0 0	—	—	60 0
188	Galwewa	do.	29	13	0 0	—	—	13 0
—	Do.	do.	29	50	0 0	—	—	50 0
—	Radagama	do.	29	6	0 0	—	—	6 0
—	Lunuwewa	do.	29	100	0 0	—	—	100 0
—	Rambewa	do.	29	3	0 0	—	—	3 0
—	Nikawewa	do.	29	25	0 0	—	—	25 0
3567	Do.	M. S. M. Kader Meyidin	1,224	—	—	3	2 15	3 75
1835	Do.	do.	503	—	—	13	1 20	13 50
—	Maharatmala	Crown	29	100	0 0	—	—	100 0
4694	Kudaratmala	Srisumana Unnanse	1,483	—	—	19	2 21	19 75
—	Galwewa	D. S. Gunaratna Arachchi	29	—	—	4	2 0	4 50
—	Do.	Crown	29	5	0 0	—	—	5 0
—	Megassegama	Bairala Vel-vidane	29	—	—	42	0 0	42 0
—	Paindikulama Ihawela	Menikrala Vel-vidane and others	29	—	—	26	1 0	26 25
3644	Do.	Punchirala Gamarala	1,217	—	—	1	1 24	1 50
4557	Do.	Crown	1,474	—	—	0	1 22	0 50
4558	Do.	D. D. Wijesinghe	1,474	—	—	5	0 24	5 25
4560	Do.	Crown	1,474	17	1 20	—	—	17 50
3619	Paindikulama Pahawela	Naidurala Gamarala	1210	—	—	2	2 8	2 75
—	Do.	D. D. Wijesinghe, M. Ranhami, and others	29	—	—	33	3 0	33 75
—	Paindikulama Pinwela	Crown	29	1	0 0	—	—	1 0
2022	Do.	M. Ranhami	548	—	—	3	0 34	3 25
2 23	Do.	M. Ranhami and others	548	—	—	6	3 8	7 0
2743	Do.	Crown	548	4	0 15	—	—	4 25

* Exempted (*vide* Colonial Secretary's letter No. 88 of March 29, 1901).

Lot.	Name of Field.	Name of Proprietor.	Survey Reference.	Extent of Crown Land.		Extent of Private Land.		Amount due. Rs. c.
				A.	R. P.	A.	R. P.	
—	Paindikulama							
—	Pinwela	Crown	548	15	0 0	—	—	15 0
—	Kurunduwewa	—	548	—	—	11 1 0	—	11 25
—	Do.	Crown	548	10	0 0	—	—	10 0
1067	Waragodaya-							
—	gama	K. M. Kadraihim Saibo	420	—	—	7 3 3	—	7 75
3679	Do.	Sinnatege Menikrala and others	1231	—	—	5 0 0	—	5 0 ^a
—	Do.	Crown	420	12	0 0	—	—	12 0
3679	Do.	Ratanapala Unnanse and others	1,231	—	—	4 0 30	—	4 25 ^a
—	Mahaterappana	Crown	420	21	0 0	—	—	21 0
—	Mahailankali-							
—	kotuwa	do.	420	9	0 0	—	—	9 0
—	Maha-aswedduma	do.	420	4	0 0	—	—	4 0
740	Do.	do.	225	12	1 32	—	—	12 50
—	Do.	do.	225	8	0 0	—	—	8 0
P 74-E 77	Ihalatalawa	Pulingurala, late Arachchi	233	—	—	63 3 35	—	64 0
4678	Do.	Christian Appu	1,511	—	—	0 3 32	—	1 0 [†]
D 77, I 77	Pahalewela	Pulingurala, late Arachchi	233	—	—	38 2 39	—	38 75
J 78, H 79	Ihalawela							
767	Pahalawela	Crown	233	2	3 0	—	—	2 75
768	Do.	do.	233	7	1 26	—	—	7 50
770	Do.	do.	233	13	1 8	—	—	13 50
771	Do.	Punchirala Korala and others	233	—	—	30 0 20	—	30 25
4559	Paindikulama	Crown	1,474	0	1 17	—	—	0 25
727	Talawe	do.	233	3	3 21	—	—	4 0
—	Do.	do.	233	20	0 0	—	—	20 0
609/613	Helebawa	Ukkurula and another	233	—	—	3 0 0	—	3 0 [†]
—	Do.	Kapua Dewaya	233	—	—	20 0 0	—	20 0 [†]
187	Kadahatawewa	Kalinguralage Velata	28	—	—	16 2 13	—	16 75
—	Do.	Crown	28	10	0 0	—	—	10 0
—	Mirihenegama	Wannihami Vel-vidane and others	28	—	—	7 2 0	—	7 50
—	Pahalatalawa-							
—	gunawasan-							
—	gama	H. T. Jayawardene	28	—	—	6 0 0	—	6 0 [‡]
—	Mahakotewela	Kapuruhami Korala	28	—	—	9 0 0	—	9 0 [‡]
4510	Pahalatalawa	J. Wannihamy and four others	1,463	—	—	12 0 19	—	12 25 [‡]
—	Mahawela	Kapuruhami Korala	28	—	—	41 2 0	—	41 50 [‡]
—	Pahalawela	do.	28	—	—	3 3 0	—	3 75 [‡]
897	Do.	do.	269	—	—	13 1 28	—	13 50 [‡]
1175	Pahalatalawa	Wannihami Vel-vidane	324	—	—	1 3 25	—	2 0 [‡]
1176	Do.	Kapuruhami Korala	324	—	—	5 2 12	—	5 75 [‡]
1177	Do.	Punchirala Gamarala and others	324	—	—	6 1 7	—	6 50 [‡]
1836	Do.	H. T. Jayawardene	504	—	—	10 1 11	—	10 50 [‡]
1837	Do.	Kapuruhami Korala	504	—	—	14 2 20	—	14 75 [‡]
1138	Do.	Punchirala Gamarala	504	—	—	1 2 17	—	1 75 [‡]
K 122	Do.	Crown	1,109	0	0 20	—	—	0 25 [‡]
L 122	Do.	do.	1,109	2	1 6	—	—	2 50 [‡]
N 822	Do.	do.	1,109	0	1 14	—	—	0 50 [‡]
132	Do.	J. Kapuruhami Korala and others	504	—	—	3 1 31	—	3 50 [‡]
1833	Do.	H. T. Jayawardene	504	—	—	3 1 10	—	3 50 [‡]
D 122	Do.	Crown	942	0	1 38	—	—	0 50 [‡]
L 122	Do.	B. Wappurula and another	1,109	—	—	0 3 28	—	1 0 [‡]
2796	Do.	Crown	942	5	0 24	—	—	5 25 [‡]
521	Do.	Jayesundera Kapuruhami	1,463	—	—	6 0 12	—	6 25 [‡]
44520	Do.	Appuhamige Punchirala	1,463	—	—	3 1 32	—	3 50 [‡]
2866	Do.	Crown	942	4	3 20	—	—	5 0 [‡]
—	Do.	do.	942	100	0 0	—	—	100 0 [‡]
4513	Do.	Jayesundara Kapuruhami	1,463	—	—	21 3 21	—	22 0 [‡]
4540	Do.	K. B. Sellawannihami	1,463	—	—	5 2 22	—	5 57 [‡]
4504-4506	Do.	H. T. Jayawardene and two others	1,463	—	—	24 2 39	—	24 75 [‡]
4508-4509	Do.	Jayawardene Appuhamy	1,463	—	—	21 0 27	—	21 25 [‡]
4503	Do.	Wannihamige Menikrala	1,463	—	—	12 1 24	—	12 50 [‡]
4519	Do.	Wannakuralage Punchirala	1,463	—	—	2 2 4	—	2 75 [‡]
—	Diulwewa	Mudalihami Arachchi and others	942	—	—	12 3 0	—	12 75
—	Do.	Crown	942	25	0 0	—	—	25 0
1821	Do.	H. A. Don Carolis Appuhami	496	—	—	4 3 23	—	5 0
1823	Do.	R. M. Kirihami	496	—	—	0 3 16	—	1 0
1824	Do.	H. Don Carolis Appuhami	496	—	—	7 1 2	—	7 50
1822	Do.	do.	496	—	—	24 3 20	—	25 0
1822a	Do.	do.	496	—	—	—	—	—
1822b	Do.	do.	496	—	—	—	—	—
1822c	Do.	do.	496	—	—	—	—	—
168	Kirimetiya	B. W. Ralapanawe, President, Wannihampattu	24	—	—	6 3 17	—	7 0
—	Do.	Crown	24	15	0 0	—	—	15 0

* Exempted (*vide* Colonial Secretary's letter No. 86 of March 29, 1901).

† Exempted (*vide* Colonial Secretary's letter No. 231 of November 19, 1901).

‡ Exempted (*vide* Colonial Secretary's letter No. 131 of May 22, 1901).

§ Exempted (*vide* Colonial Secretary's letter No. 164 of August 14, 1900).

Lot.	Name of Field.	Name of Proprietor	Survey Reference.	Extent of		Amount due
				Crown Land.	Private Land.	
				A. R. P.	A. R. P.	Rs. c.
—	Kudanelubewa	Kapodaya and others	868	—	7 3 35	8 0
—	Do.	Crown	868	12 0 0	—	12 0
169-181	Mahanelubewa	Una Picheche Pakir Vel-vidane and others	25	—	33 3 10	34 0
2668	Do.	Picheche Tamby Arachchi and other	868	—	9 1 23	9 50
2949	Do.	do.	1,043	—	8 0 35	8 25
2950	Do.	A. Kachchi Mahommadu	1,043	—	0 1 33	0 50*
—	Do.	Crown	1,043	10 0 0	—	10 0
A 117	Ameni	Sindera Vel-vidane and others	423	—	15 3 22	16 0
B 117	Do.	do.	423	—	7 1 34	7 50
1622	Do.	Kader Mohiden and others	423	—	10 3 16	11 0
1623	Do.	Crown	423	14 0 0	—	14 0
1624	Do.	do.	423	4 2 20	—	4 75
1625	Do.	Ena Marian Bibi and others	423	—	3 2 11	3 75
4602	Do.	Crown	1,485	0 1 18	—	0 50
1623	Do.	Kadir Mohidin	423	—	14 0 0	14 0
1624	Do.	do.	423	—	4 2 20	4 75
—	Egodagama	Crown	423	30 0 0	—	30 0
1241	Do.	Sena Abdul Rahiman and others	359	—	14 3 18	15 0
1241	Do.	do.	359	—	14 0 34	14 25
—	Kuda Ratmale					
—	Ihalewela	Atamasthana, Anaradhapura	423	—	9 0 0	9 0
—	Kuda Ratmale					
—	Pahalawela	do.	423	—	7 2 0	7 50
—	Do.	Crown	483	20 0 0	—	20 0
899	Maha Bulan-					
—	kulama	do.	271	6 2 8	—	6 75†
900	Do.	do.	271	6 3 11	—	7 0†
901	Do.	Wannihami, <i>ex</i> -Arachchi	271	—	23 3 7	24 0†
1579	Do.	Malhami, <i>ex</i> -Arachchi	409	—	10 3 33	11 0†
1580	Do.	Sellategamerage Dingiri Etani	409	—	8 3 30	9 0†
1581	Do.	Ratnayaka Menikrala	409	—	4 0 37	4 25†
1582	Do.	Menikrala Arachchi	409	—	6 0 15	6 25†
—	Do.	Crown	409	56 0 0	—	56 0†
—	Do.	Menikrala Arachchi	409	—	34 0 0	34 0†
—	Do.	L. B. Bulankulama, Ratemahatmaya	409	—	10 0 0	10 0†
1628	Haggama	Crown	425	11 3 14	—	12 0
1629	Do.	do.	425	8 1 0	—	8 25
1630	Do.	do.	425	5 1 3	—	5 50
—	Alankulama					
—	Ihalewela	A. Alwar and others	425	—	12 0 0	12 0
—	Alankulama					
—	Pahalawela	do.	425	—	11 2 0	11 50
—	Potangama					
—	Ihalewela	do.	425	—	12 2 0	12 50
—	Patanagama					
—	Pahalawela	do.	425	—	10 0 0	10 0
2469	Do.	Jayasundara Kapuruhami	425	—	5 3 14	6 0
2470	Do.	do.	425	—	2 1 27	2 50
2471	Do.	do.	425	—	0 3 16	1 0
2472	Do.	N. Amma Kutti	425	—	0 2 30	0 75
2473	Do.	do.	425	—	3 1 4	3 50
2474	Do.	do.	425	—	5 3 12	6 0
2475	Do.	Crown	425	0 1 2	—	0 50
—	Mahalendawewa	do.	425	300 0 0	—	300 0
4681	Tirappane	do.	1,512	0 1 35	—	0 50

12,503 25

	Rs. c.	Rs. c.
Amount due on Crown land	...	7,131 25
Amount due on private land	... 5,362 0	
Deducted exemptions 551 0	551 0
Amount recoverable 4,821 0	4,821 0
		<u>12,503 25</u>

W. E. WAIT,
for L. W. BOOTH,
Government Agent.

Anuradhapura Kachcheri,
March 12, 1903.

* Exempted (*vide* Colonial Secretary's letter No. 164 of August 14, 1900).
† Exempted (*vide* Colonial Secretary's letter No. 237 of November 17, 1900).

SPECIFICATION under Chapter VII. of Ordinance No. 23 of 1889, showing the allotments of land (including Crown Land) to be benefited by the restoration of **Madawachchiya**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 26,930.47.

Lot.	Name of Proprietor.	Survey Reference.	Extent of		Charge or Rate in Perpetuity for Interest or Upkeep at Re. 1 per Acre. Rs. c.	
			Crown Land.	Private Land.		
			A. R. P.	A. R. P.		
—	Mr. S. Sampander and others	—	—	29 0 0	36 75	
28	Mr. M. T. Winslow	8	—	1 1 13	}	
32						
38						
87						
29	Do.	8	—	1 1 6	}	
36						
31						
34 to 37						
88 to 90	Do.	8	—	2 1 24	}	
53 to 65						
121						
122						
123	Peena Nauru Kasim	8	—	2 1 9	}	
124						
125						
126						
127	Punchirala Korala	8	—	2 2 0	}	
128						
129						
130						
131	Ena Tirimale	8	—	2 2 10	}	
132						
39						
40						
133	N. Kanmain	8	—	2 3 13	}	
134						
135						
136						
1:0	K. Wyrmuttu	8	—	0 1 20	}	
3573						
5						
5						
133	Ana Kanagasabai	8	—	2 3 16	}	
134						
135						
136						
1:0	N. Kanmain	8	—	2 3 0	}	
3573						
5						
5						
1:0	Ana Kanagasabai	8	—	3 1 30	}	
3573						
5						
5						
1:0	Do.	8	—	3 3 0	}	
3573						
5						
5						
1:0	Heiris of S. Manikkan Kandakku	8	—	2 3 8	}	
3573						
5						
5						
1:0	Mr. M. T. Winslow	1,203	—	5 2 29	}	
3573						
5						
5						
1:0	Peena Nauru Kasim	8	—	0 0 34	}	
3573						
5						
5						
					106 50	

The Kachcheri,
Anuradhapura, March 14, 1903.

W. E. WAIT,
for L. W. BOOTH,
Government Agent

IT is hereby proclaimed that the village Morahela in the Uduwaggam pattu of Kadawata korale, in the Province of Sabaragamuwa, declared to be an infected area in accordance with the provisions of section 3 of Ordinance No. 9 of 1891 (*vide Government Gazette* of February 13, 1903, Part III., page 393), is free from disease, and no longer an infected area.

Ratnapura Kachcheri,
March 14, 1903.

M. STEVENSON,
for Government Agent.

NOTICE is hereby given that the Salt Department Boathouse at Puttalam standing on the lakeshore opposite the Residency grounds will be put up for sale by public auction at the Kachcheri, Puttalam, on Thursday, April 9, 1903, at 2 o'clock P.M.

Conditions of Sale.

1. That immediately on a person being declared the highest bidder he will pay one-half of the purchase amount, and the balance within eight days.
2. That the purchaser shall, within one month of his paying the balance purchase amount, have the building dismantled and materials removed.
3. That the Government will not be responsible for the loss of any of the materials of the building after the sale is concluded.
4. That in the event of the purchaser not paying up the balance purchase amount at the proper time the one-half deposited shall be forfeited, and the building will be put up for re-sale at the risk of the original purchaser.

Puttalam Kachcheri,
March 16, 1903.

G. COOKSON,
Assistant Government Agent.

Sale of Ebony.

A N auction sale of the under-mentioned ebony will be held at the Central Timber Depot, Kew road, Slave Islands on Monday, April 27, 1903, at 2 P.M. Total quantity offered for sale : 175 logs weighing 68 tons 8 cwt. 3 qr. 0 lb.

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.			Average Weight of Logs in each Lot.			Average.		District in which Ebony was cut.	Weight of Heaviest Log in each Lot.			Weight of Lightest Log in each Lot.			Length.		No. of Logs in each Lot over 15 ft. in Length.	Place where the Ebony Lots are lying at the Central Timber Depot.	Remarks.	
		T.	C.	Q.	L.	T.	C.	Q.	L.		Ft.	in.	Ft.	in.	Ft.	in.	Maximum.	Minimum.				
A ...	21	7	1	1	0	0	6	2	25	22	6	2	6	0	15	1	0	33	0	21	Office yard	—
B ...	23	6	17	3	16	0	5	3	27	22	6	2	5	0	11	0	14	26	6	23	do.	—
C ...	5	0	19	2	7	0	3	3	18	20	0	2	2	0	6	1	0	24	9	5	do.	—
D ...	19	8	2	0	0	0	8	2	2	21	9	3	2	0	14	1	6	26	0	18	do.	—
E ...	7	3	3	1	18	0	9	0	6	16	0	3	7	0	12	1	0	21	6	5	do.	—
F ...	13	5	10	2	24	0	8	2	1	23	0	2	10	0	17	2	0	31	0	13	do.	—
G ...	13	2	11	3	8	0	3	3	25	18	0	2	3	0	6	0	20	21	0	12	do.	—
H ...	19	3	13	2	2	0	3	3	13	17	0	1	10	0	8	3	14	24	0	14	do.	—
I ...	5	1	13	2	13	0	6	2	25	19	6	2	8	0	12	3	18	24	6	5	do.	—
J ...	18	7	8	0	0	0	8	0	24	21	6	2	11	0	13	0	20	28	9	18	do.	—
K ...	19	6	7	1	21	0	6	2	23	21	0	2	6	0	12	2	0	28	0	17	do.	—
L ...	12	4	11	0	17	0	7	2	23	22	6	2	4	0	14	2	20	28	6	12	do.	—
M ...	1	0	8	1	14	0	8	1	14	27	0	2	7	—	—	—	—	—	—	—	do.	—

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.

Office of the Conservator of Forests,
Colombo, March 10, 1903.

J. L. PIGOT,
Conservator of Forests.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit :—

Lot.	Name of Land.	Preliminary plan 5,183. Description.	Village—Urugala. Name of Claimant.	Extent. A. R. P.
W 860	Kirimalhena	Patana and rock	Land said to be leased by Mr. P. MacMahon	0 3 11

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on April 6, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
March 6, 1903.

J. P. LEWIS,
Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3නේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—ගල්වලවල්වලට ගැණීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබා ගැණීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංගාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මනුණය ඇතුළු උතුමානන්වහන්සේ ගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම :—

සිතියම 5,183. ගම—ඌරුගල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රූ. ප.
W860	කිරිමල්ගේන	පහත සහ ගල්පව්‍යය	පී. මැක්මේහන් මහත්මයා විසින් බද්දට දී තිබෙන වාය කියන ඉඩම	0 3 11

එබැවින් ඉඩම අයිතිකර ගැණීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දනගැන්වීම සඳහා හත්වෙනි වගන්තියේ මිනුකර තිබෙන හැටියට මෙයින් දනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1903 ක්වු අප්‍රේල් මස 6 වෙනි දින පස්වරු දෙකට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනට මිනුමා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට මිනුම ව මෙයින් දනගන යුතුයි.

විෂි 1903 ක්වු මාර්තු මස 6 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත වමහ.

1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම ඉලකස්සඳුල්ල ක්‍රියා 7 ම පිරිවින පිරකාරම මස්සිකිලිඳුකුඳු ගණන 0 පිරිඳු ජේතවෙලු වෙණදියතාන පිනනාස්සොලාප්පම ම කාණ්ඩය, අමතරව :—
පිරිසිදු කළු ඉලක 5,183. (ආ) - ආණ්ඩු - උතුරු මුහුද.

කණං.	කාණ්ඩයේ නම.	විවරය.	උරුමකරුගේ නම.	විෂයය.
W 860	කාණ්ඩයේ නම.	විවරය.	උරුමකරුගේ නම.	විෂයය.

ඉහත කී කොටසකට අදාළව පවතින 1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම ඉලකස්සඳුල්ල ක්‍රියා 7 ම පිරිවින පිරකාරම මස්සිකිලිඳුකුඳු ගණන 0 පිරිඳු ජේතවෙලු වෙණදියතාන පිනනාස්සොලාප්පම ම කාණ්ඩය, අමතරව :—
පිරිසිදු කළු ඉලක 5,183. (ආ) - ආණ්ඩු - උතුරු මුහුද.

මෙහි කොටසකට අදාළව පවතින 1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම ඉලකස්සඳුල්ල ක්‍රියා 7 ම පිරිවින පිරකාරම මස්සිකිලිඳුකුඳු ගණන 0 පිරිඳු ජේතවෙලු වෙණදියතාන පිනනාස්සොලාප්පම ම කාණ්ඩය, අමතරව :—
පිරිසිදු කළු ඉලක 5,183. (ආ) - ආණ්ඩු - උතුරු මුහුද.

1903 ම (බ්‍ර) - පබ් - ආණ්ඩු 6 ම උ.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත වමහ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit :—

Preliminary plan 2,786.—Palusiyambalawewa and Galkadawela, Wannī hatpattu.

Village—Palusiyambalawewa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
E 1215	Welihena	Appuhamy, Gan-arachchi, Ranhamy, late Arachchi, and others	Chena.	3 1 33.75
F 1215	Galakumbura	Ranhamy, late Arachchi	Paddy field	0 3 3
G 1215	Helambagahakumbura	Appuhamy, Gan-arachchi	do.	0 0 7

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF FEBRUARY, 1903.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : the maha harvest is being reaped and threshed. Preparations for the yala are in progress.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables was good and prices were moderate, but fruit was rather scarce and dear.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 30 to Rs. 45 a 1,000.

Rainfall : there was very little rain during the month.

Remarks on harvest prospects generally : the maha crop gathered is considered to be good.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, dysentery, and chickenpox in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the reaping of the maha harvest has commenced. Preparations are also being made for the yala cultivation.

Dry grain : nil.

Other products : fruit is scarce, but there is a fair supply of vegetables, such as cucumbers, &c.

Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel in the totamunes and Rayigam korale, and Rs. 4.50 to Rs. 6 in the Pasdun korales ; cocoanuts, Rs. 35 to Rs. 40 per 1,000 in the totamunes and Rayigam korale, and Rs. 35 to Rs. 45 in the Pasdun korales.

Rainfall at Kalutara : total .63 ; mean, .2.

Remarks on harvest prospects generally : good.

Health of people : satisfactory, but for some cases of chickenpox, dysentery, and measles.

Health of cattle : good, except for a few cases of hoof-and-mouth disease.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the paddy in all the divisions is being harvested, except in Tumpane and Uda Dumbara, in which divisions paddy plants are ripening and blossoming.

Crop or prospect of crop : good.

Yala : nil.

Dry grain : hill paddy in Udunuwara, Pata Dumbara, and Pata Hewaheta is being harvested ; amu is being harvested in Harispattu ; chenas are being cleared for kurakkan cultivation in Yatinuwara and Harispattu.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; cocoanuts, s. 4.50 per 100.

Rainfall : insufficient in Udunuwara, Yatinuwara, and Pata Dumbara, and sufficient in other divisions.

Health of people : good. There were a few cases of chickenpox, measles, and dysentery in Udunuwara, Hewaheta, and Udapalata.

Health of cattle : good. Eight cases of foot-and-mouth disease have occurred in Pata Hewaheta.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 3.83 in.

Paddy : fields of maha cultivation, some ripe and ready for reaping, some earing, and some in plants.

Dry grain : chenas ripe and some chenas reaping.

Tanks in Matale north : almost full, except a few.

Health of people : good, except a few cases of fever and chickenpox in some villages.

Health of cattle : good.

Prices : moderate.

NUWARA ELIYA DISTRICT.

[Report not received.]

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 2.85 in. as registered at the Public Works Department Office, Jaffna.

Weather : fine and clear. The days are sultry and the nights dewy. The direction of the wind was from east and north-east.

Paddy cultivation : reaping going on. The crop is good in some divisions, in others bad.

Dry grain cultivation : varagu, sami, ulundu, and payaru have been reaped. The crop was generally good.

Tobacco cultivation : plants have been transplanted, gardens are being watered ; the prospects seem fair.
 Health of people : fever measles, and dysentery still prevail in some divisions.
 Health of cattle : satisfactory.
 Prices of staple articles : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 3.75 per bushel ; varagu, Re. 1.50 per bushel ;
 sani, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather : rainfall 2.58 in. Wind variable.
 Agriculture : paddy cultivation almost reaped.
 Health of people : fever is prevailing throughout the district.
 Health of cattle : satisfactory.
 Price of grain : rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : very heavy showers fell in most parts of the district during the middle part of the month. The weather was hot and nights were dewy. The north-east wind blew hard.
 Crop : the reaping of the kalapoka paddy has commenced. In some parts the crop has been damaged by the unusual rain which fell during the month. Tobacco plants are doing well.
 General health : fair ; fever was prevalent. Cattle were healthy.
 Prices of grain : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1 per bushel ; ellu, Rs. 4.50 per bushel ; kollu, Re. 2.50 per bushel ; ulunthu, Rs. 4 per bushel ; payaru, Rs. 4.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : tilling for yala has commenced ; maha crop has already been gathered.
 Miscellaneous : food supply of the people continued to be satisfactory. Articles of food were available in any quantity at moderate prices. Vegetables, fish, and cocoanuts were plentiful and cheap.
 Price of staple food : no great variation has occurred in the prices of provisions.
 Health : the health of the people in the district has been satisfactory, except for a few cases of dysentery and chickenpox.
 Health of cattle : there has been no murrain.
 Rainfall : 2.61 in.

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy : maha harvest is being reaped and preparations for yala cultivation are going on.
 Fine grain crops have been reaped.
 Weather : favourable for cultivation.
 Health : fever is prevailing to some extent, chiefly in the interior villages.
 Murrain : no appearance of it.
 Prices : country rice, Rs. 4 per bushel ; Coast rice, Rs. 3.75 per bushel ; paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; cocoanuts, Rs. 45 per 1,000 ; Indian corn, 75 cents per 100 ; plantain bunches, Rs. 30 per 100 ; sweet potatoes, Re. 1 per cwt.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : ripe.
 Other grains : ripe.
 Public health : normal.
 Cattle : no disease.
 Price of grain : paddy, Re. 1.50 per bushel.
 Rainfall : 2.93 in. in 1902 ; 4.45 in. in 1903.

TRINCOMALEE DISTRICT.

Rainfall : 4.70 in.
 Paddy : pinmari cultivation ripe ; reaping commenced.
 Tobacco : plants thriving.
 Health of people : good.
 Fishery : good.
 Health of cattle : good.
 Prices of staple articles : paddy, Re. 1.37 per bushel ; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

[Report not received.]

PUTTALAM DISTRICT.

Paddy crops (maha) are being gathered in all parts of the district.
 Dry grain: maha crops are being reaped. In Demala hatpattu chenas are being cleared for yala.
 Prices of staple products: rice, Rs. 4.50 to Rs. 5 per bushel; paddy, Re. 1 to Re. 1.25 per bushel; kurakkan, Re. 1 per bushel; and cocoanuts, Rs. 4 to Rs. 5 per 100 nuts.
 Health of people has been satisfactory but for fever, which is prevailing throughout the district.
 Rainfall during the month has been 1.90 in. as registered at Puttalam.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy: most of the ma-wi cultivation reaped. Bala-wi cultivation reached maturity. Tobacco cultivation in good condition. Value of fish caught estimated at Rs. 6,000. Health of people: satisfactory.

Pitigal Korale Central Division.—No sowing of either paddy or fine grain during the month. Reaping going on. About 17,405 bushels paddy harvested. Preparations being made for yala sowing. Value of fish caught estimated at Rs. 1,878. Health of people: satisfactory. 166 cases of ordinary fever, 6 of measles, and 16 of whooping cough reported. Health of cattle: good.

Pitigal Korale Southern Division.—Paddy: no sowing during the month. Maha crops being harvested. Standing crops thriving. Preparations being made for yala sowing. Health of people: good. Only a few cases of fever and measles reported. A case of smallpox at Angampitiya. Health of cattle: good.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall: the registered rainfall at Anuradhapura during the month under review was 4.27 in.

Cultivation: the maha crops are in ears; in some places in Hurulupalata, where cultivation was commenced late, the crops are tender. The crops on tavalu (tank bed) and kurakkan chenas are being reaped throughout Nuwarakalawiya.

Health of people: satisfactory. Eleven cases of measles were reported from Gonuhaddenewa in Kunchuttu korale.

Health of cattle: satisfactory.

Village tanks: most of the tanks are full, the rest are three-fourths full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather: dry, with occasional showers.

Paddy: yala harvest over; yield good; maha cultivation going on.

Chenas: harvest going on; prospects good.

Fruits and vegetables: fruits scarce; vegetables plentiful and cheap.

Health of people: good.

Health of cattle: good.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: the first maha crops are being harvested in Kuruwiti, Nawadun, and Atakalan korales. The second maha crops in Nawadun, Kolonna, and Kukulukorales are young; prospects are favourable. In Atakalan and Kukulukorales yala fields are being prepared for cultivation. In Kolonna korale maha fields are being ploughed and sown. In Atakalan korale yala fields are being prepared for sowing; prospects are unfavourable owing to dry weather.

Fine grain: maha crops are being harvested; outturn satisfactory. In Nawadun, Atakalan, and Kukulukorales yala chenas are being cleared. In Kuruwiti korale owitas are being prepared for cultivation.

Health: health of the people is satisfactory.

Health of cattle: a few cases of rinderpest occurred at Morahela in the Kadawata korale, but the attack was promptly stamped out. Hoof-and-mouth disease prevail in a few places in Kuruwiti, Nawadun, and Atakalan korales.

Average prices of food products are as follows: rice, Rs. 4.80 per bushel; paddy, Rs. 2.12½ per bushel; amu, Re. 1 per bushel; kurakkan, Re. 1.45 per bushel; tana, Re. 1.33 per bushel; meneri, Re. 1.33 per bushel; green peas Rs. 4.18 per bushel; cocoanuts, Rs. 5 per 100; plantains, 68 cents per 100; jak, 9 cents per fruit; yams, 3 cents per lb.

KEGALLA DISTRICT.

Paddy: maha harvest is in progress; the yield is good.

Dry grain: hill paddy and iringu have been harvested; the outturn is good in general; amu is being reaped; chenas are being cleared for cultivation of kurakkan in Three Korales.

Prices: paddy, Re. 1.25 to Re. 1.50 per bushel; hill paddy, Re. 1.25 per bushel; kurakkan, Re. 1 per bushel; amu, 75 cents per bushel.

Rainfall: Kegalla, 3.60 in.; Ruanwella, 2.52 in.

Cattle disease: foot-and-mouth disease (kuraleda) is reported from parts of Beligal korale.

Health of people is satisfactory.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from April 1 to December 31, 1903, on Thursday, March 26, 1903, at 1 P.M., at Matara Kachcheri :—

- Bridge toll, Polwatta and Polkandan-ela.
- Bridge toll, Bandattara and Talpawala.
- Road toll, Dondra.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before April 10, 1903, and deposit one month's rent in advance until completion of security bond.

Reason for Re-sale.

Non-payment of the instalment for February, 1903.

Galle Kachcheri,
March 14, 1903.

P. E. PIERIS,
for Government Agent.

විෂ් 1903 ක්වු අප්‍රේල් මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට එජන්ත උත්තාන්සේ විසින් මාර්තු මස 26 බ්‍රහස්පතින්දා දවල් සිහු වේ එකට ප්‍රසිද්ධ වෙන්දේසියේ මාතර කවිචේරියේදී දෙවනු වනුණන්ට යෙදෙනවා ඇත, එනම් :—

1. පොල්වත්තේ සහ පොල්කඳන්ඇල පාලම්රේන්දය
2. ගොඩගම පාරේ රේන්දය.
3. බන්ඩන්තර පාලම්රේන්දය සහ කල්පාමිල පාරේ රේන්දය.

ඉල්ලීමකාරයෝ විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන අප්‍රේල් මස 10 වෙනිදිනින් මෙහා මිනූ ඇප සම්පූර්ණකරන්ට මිනූය.

තවද ඇප මප්පු සම්පූර්ණ කරණතුරු මාසෙක බදුමුදල අත්පිට බදින්නට මිනූය.

දෙවනු විකිණීමට කාරණය පෙබරවාරි මාසේ ගෙවියයුතු මුදල නොගෙවි නිසාය.

පී. ඊ. පීරිස්,
ආණ්ඩුවේ ඒජන්තවරු වෙනුවට.

විෂ් 1903 ක්වු මාර්තු මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Hambantota, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Rents from April 1 to December 31, 1903, at 1 P.M. on Wednesday, March 25, 1903 :—

- (1) Arrack rent, Hambantota District.
- (2) Toll rent, Sirimodara.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security before April 15, 1903.

Reason for Re-sale.

Failure to pay instalment for February, 1903.

Galle Kachcheri,
March 14, 1903.

P. E. PIERIS,
for Government Agent.

විෂ් 1903 ක්වු අප්‍රේල් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් රේන්ද මුල්ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ගම්බන්තොට ආණ්ඩුවේ උප ඒජන්තලන්තාන්සේ විසින් 1903 ක්වු මාර්තු මස 25 වෙනි බදුදු පස්වරු 1ට නැවත විකුණන්ට යෙදෙන බව මෙසින් දැනුම්දන්වා ඇත.

1. ගම්බන්තොට පලාතේ අරක්කුරේන්දය.
2. සීනීමෝදර පාරේ රේන්දය.

දෙවෙනි විකිණීමේදී ගැනුම්කාරයින් විසින් විකිණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකිණීමේ දිනේදී ගෙවන්ට මිනූය. තවද විෂ් 1903 ක්වු

අප්‍රේල් මස 15 වෙනි දිනට මත්තෙන් ඇප සම්පූර්ණ කරන්ටද මිනූය.

තැවත විකිණීමට කරුණ.

විෂ් 1903 ක්වු පෙබ්‍රවාරි මාසේට ගෙවියයුතු මුදල නොගෙවීම.

පී. ඊ. පීරිස්,

ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

විෂ් 1903 ක්වු මාර්තු මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Thursday, April 2, 1903, at 1 P.M., will be put up for re-sale at the Puttalam Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rent of the Puttalam District from April 3 to December 31, 1903, if the original purchasers have not before that date paid the amounts due for the month of February, 1903.

The purchasers at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Bridge Toll.

Kottukachchiya

Puttalam Kachcheri,
March 14, 1903.

G. COOKSON,
Assistant Government Agent.

විෂ් 1903 ක්වු අප්‍රේල් මස 3 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත මෙහි පහත සඳහන්වන පුත්තලම් දිස්ත්‍රික්කවේ නොවුපල රේන්දය ගත්ව යෙදුනාවු පලමු ගැනුම්කාරයෝ විසින් විෂ් 1903 ක්වු පෙබ්‍රවාරි මාසට ගෙවියයුතු මාසමුදල විෂ් 1903 ක්වු අප්‍රේල් මස 3 වෙනි දිනට නොහොත් ඊට ප්‍රථමයෙන් පලමු ගැනුම්කාරයින් විසින් ගෙවන්ට නොයෙදුනොත්, පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එක් අප්‍රේල් මස 2 වෙනි බ්‍රහස්පතින්දා පස්වරු එකට පුත්තලම් කවිචේරියේදී නැවත විකුණන්ට යෙදෙන බව මෙසින් දැනුම්දන්වා ඇත.

2. විකිණීමේ දිනේදී අවන් ගැනුම්කාරයින් විසින් ගත්ව යෙදෙන මුදලෙන් මාසයකට වැටගෙන කොටස එම දිනේදී ගෙවන්ට මිනූය.

3. විකිණීමේ දිනේදී වැඩිදුරටත් කොන්දේසි කිසිවක් නේරුමකර දෙනවා ඇත.

පාලම් රේන්දය.

1. කොව්ටුකච්චිය.

ජී. කුක්සන්,
උපඒජන්ත විමිත.

විෂ් 1903 ක්වු මාර්තු මස 14 වෙනි දින පුත්තලම් කවිචේරියේදීය.

1903 ම ජූනි 31 ආදිතිරාමාතම 3 ඊ් ජේති තුච්චි කි මාර්තුමාතම 31 ඊ් ජේතිවරාසුකුම පුත්තලම ජූනි 31 ඊ් කිසි පිණිස වීණ්වරුම පාලක්රුත්තක පුත්තලම ක්ෂේත්‍රීය් 1903 ම ජූනි 31 ආදිතිරාමාතම 2 ඊ් ජේති, වියාචුක්කිචු ම පිණ්නේරා 1 මණික්රු මුඊ තිය කොණ්ඩවකචුකාරණ 1903 ම ජූනි 31 මාසිමාතම තු ඉඩක්කුප්පණත්තෙ අත්දේසික්කුමුණ කොටික්කත්, තච්චිණ් අචාරිණ් පොචුප්පිල් තිරුමප වීර්කප්පමි.

2. තිරුප්පිය වීර්පණවිල් කොණ්ඩවකචුකාරණ පොණ්ඩවකචුප්පණත්තිණ් ඉරු මාස ආචුක්රුක්ෂ්චිවත්ත පණත්තෙ වීර්පණවිල්ණ්ණු කුට්ටච්චේණ්ණිම.

3. චොචු ජේණ්ඩවකචු කොණ්ඩවකචු වීර්පණ වීණ්ණු චාචිත්ත වීණ්කප්පමිත්තප්පමි.

පාලක්රුත්තක.

1. කොට්ටික්කුච්චිය.

චී. උක්සන්,
උපවි ච්චේණ්ණුත්තරා.

පුත්තලම ක්ෂේත්‍රී,
1903 ම ජූනි 31 පක්රුණිමා 14 ඊ් ච.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land called Korossemukalana, situate in the village of Yatagama in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,183), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twentieth day of February, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Yatagama in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lot 305 in preliminary plan No. 4,589 and in the annexed certified tracing therefrom, and containing in extent 64 acres 2 roods and 20 perches, is the property of the Crown.

Description of the Land referred to.

Korossemukalana (P.P. 4,589/305): bounded on the north by Warellamukalana (P.P. 6,375/9,327) claimed by the Crown; on the east by Moragahalanda (P.P. 6,375/9,326) claimed by the Crown; on the south by

S. G. O. 61
11-94

	Situation : Yatagama village in Walgam pattu of Kinigoda korale.	Extent.
Lot.	Name of Land.	A. R. I.
305	Korossemukalana	64 2 20
Surveyor-General's Office, Colombo, May 22, 1902.		J. L. HAMPTON, for Acting Surveyor-General.

rail road from Colombo to Kandy; on the west by Batalawatugodellamukalana and Kapuhene-mukalana claimed by the Crown.

The 20th day of February, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.


In the matter of the land called Kongolla *alias* Alakolamadamukalana, situate in the village of Kosinna in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,181), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on

this Twentieth day of February, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kosinna in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lot 1,194 in sketch plan No. S.G.O. 61, and in the annexed certified tracing therefrom, and containing in extent 54 acres 2 roods and 28 perches, is the property of the Crown.

Description of the Land referred to.

Kongolla *alias* Alakolamadamukalana (S.P.S.G.O ⁶¹ 11—94): bounded on the north by Godapallahehena claimed by Appuhami Vel-vidane, Crown land called Pabuluwagewatta (P.P ⁷⁰⁸ 2,143); on the east by Welikanda (P.P ^{3,961} 8,769) claimed by the Crown; on the south by Idalpalademadehena *alias* Gettallanda (P.P ⁷⁷² 2,215) claimed by M. Punchirala and others, land appearing in T.P. 193,805 called



Scale of 8 Chains to an Inch.

Plan of an allotment of land called Kongolla *alias* Alakolamadamukalana, situated in the village Kosinna in Meddemediliya pattuwa of Kinigoda korale in the District of Kegalla, in the Province of Sabaragamuwa.

Surveyor-General's Office,
Colombo, January 16, 1902.

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

Rasneggehena claimed by W. Mudalihami, land appearing in T.P. 193,806 called Gettanlanda claimed by H. Punchirala and others, Gettanlanda claimed by R. Punchirala, Gettanlanda claimed by I. Punchirala, Handunkumaradewada claimed by I. Punchirala and others, Gettanlanda claimed by W. Mudalihami, Gettanlanda claimed by R. Punchirala, Gettanlanda claimed by S. Setuwa, temple land called Gettanlanda; on the west by Rambukkan-oya, Alakolamadehena claimed by H. Dingiri Menika and others, Alakolamadehena claimed by Appuhami Vel-vidane, Alakolamadehena claimed by M. Ukku Menika, Alakolamadehena claimed by W. Appuhami, Alakolamadehena claimed by R. S. Appuhami, Alakolamadehena claimed by Appuhami Vel-vidane.

Kegalla Kacheheri,
February 20, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands called Kahatagastennamukalana, Kahatagahamukalana, Polkottuwemukalana, situate in the village of Walgama in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,184), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Walgama in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lots 5,582, 5,584, 5,583 in preliminary plan No. 8,151, and in the annexed certified tracing therefrom, and containing in extent 96 acres and 35 perches, are the property of the Crown.

Description of Lands referred to.

1. Kahatagastennamukalana (P.P. 8,151) Kahatagahamukalana (P.P. 8,151): bounded on the north by Kahatagastennamukalana claimed by the Crown and the village boundary of Galadeniya village; on the east by Deniyakumbura claimed by Kaluhami, Kumburagawahena claimed by M. Appuhami, Polwatta claimed by M. Appuhami, Puwakarambe claimed by M. Kaluhami, the village boundary of Wetenna village, Galadeniya claimed by Ukkurala Arachchi and others, Tibbotuhena claimed by M. Kaluhami; on the south by Pinkumbura claimed by Walgama Vihare and a footpath



* P.P. 796 Moragahamulawatta 2284 Crown

Lot.	Situation :	Name of Land.	Extent.
			A. R. P.
5582	...	Kahatagastennamukalana	67 1 33
5583	...	Polkottuwemukalana	23 0 29
5584	...	Kahatagahamukalana	5 2 13

Surveyor-General's Office,
Colombo July 14, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

and Nagahamulawatta claimed by W. Kauwa; on the west by Galpotahena claimed by Yapa Mudi-yanselage Hami and others, Kahatagahamulawatta, Kahatagahamulahena claimed by Yapa Mudi-yanselage Hami and others, Amunagodahena claimed by M. Ranhami, Amunagodawatta claimed by D. Appuhami, Amunagodawatta claimed by K. Pinhami, Hingurahenawatta claimed by Dingiriya, Ambagahamulahena claimed by D. Appuhami, Ganimahena claimed by I. Tikirala and the Province boundary of North-Western Province.

2. Polkotuwemukalana (P.P. ^{8,151}_{5,583}): bounded on the north by the Province boundary of the North-western Province; on the east by Moraghamulla claimed by J. Bandirala and another, Morahamulawatta (P.P. ⁷⁹⁶_{2,284}) claimed by the Crown, Kakulapalapillewa claimed by Tikiri Banda; on the south by Patirannehegekumbura claimed by Dingiri Menika and Punchirala and Batakumbura claimed by A. Tikiri Banda; on the west by Imbuleyayawatta claimed by S. Mudalihami, Kapuhenamukalana (P.P. ⁷⁹⁶_{2,283}) claimed by the Crown, Imbuleyayawatta claimed by M. Hetuwa, and Kapuhenamukalana (P.P. ⁷⁹⁶_{2,282}) claimed by the Crown.

Kegalla Kachcheri,
February 20, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.